

ශීර්ෂය 102 - මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය හා එම අමාත්‍යාංශය යටතේ වූ දෙපාර්තමේන්තු පිළිබඳ විගණකාධිපති වාර්තාව 2014 වර්ෂය

මෙම වාර්තාවේ 1 ඡේදයේ සිට 2 ඡේදය දක්වා අමාත්‍යාංශය හා අමාත්‍යාංශය යටතේ වන දෙපාර්තමේන්තුවල ගිණුම් පිළිබඳ පොදු තොරතුරු ඇතුළත් කර ඇති අතර 3 ඡේදයේ සිට එක් එක් ශීර්ෂයට අදාළ විගණන නිරීක්ෂණ දැක්වේ.

1 අමාත්‍යාංශය යටතේ ඇති දෙපාර්තමේන්තු

ශීර්ෂය	දෙපාර්තමේන්තුව
-----	-----
237	ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව
238	රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව
239	විදේශ සම්පත් දෙපාර්තමේන්තුව
240	ජාතික අයවැය දෙපාර්තමේන්තුව
241	රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව
242	කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව
243	සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව
244	වෙළඳ, තීරු බදු හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව
245	රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව
249	භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව
250	රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව
251	තක්සේරු දෙපාර්තමේන්තුව
280	ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුව
296	ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව
323	නීති කටයුතු දෙපාර්තමේන්තුව
324	කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුව
329	තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුව
-	ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මූල්‍ය ප්‍රකාශන

1.1 විගණන විෂය පථය

ඉහත 1 ඡේදයේ සඳහන් මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය හා දෙපාර්තමේන්තුවල 2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය වාර්තා, සැසඳුම් ප්‍රකාශන, පොත් පත්, ලේඛන හා අනෙකුත් වාර්තා අන්තර්ගත වූ විසර්ජන ගිණුම්, ආදායම් ගිණුම්, වාණිජ නොවන අත්තිකාරම් ගිණුම් හා සැසඳුම් ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන යටතේ විගණනය කරන ලදී. සමාලෝචිත වර්ෂය සඳහා වූ කළමනාකරණ විගණන වාර්තා පහත සඳහන් දිනවල එම අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවල ප්‍රධාන ගණන්දීමේ නිලධාරී හා ගණන්දීමේ නිලධාරීන් වෙත නිකුත් කරන ලදී. ගිණුම් හා සැසඳුම් ප්‍රකාශන පිළිබඳ විගණන නිරීක්ෂණ, අදහස් දැක්වීම් සහ සොයා ගැනීම්, විගණනය සඳහා ඉදිරිපත් කරන ලද ගිණුම් හා සැසඳුම් ප්‍රකාශන පිළිබඳ සමාලෝචනය සහ ගනුදෙනුවල නියැදි පිළිබඳ තහවුරු පරීක්ෂා කිරීම් මත පදනම් වී ඇත. එම සමාලෝචනය හා පරීක්ෂණයන්ගේ විෂය පථය සහ ප්‍රමාණය, මට ලැබී ඇති කාර්ය මණ්ඩලය, අනෙකුත් සම්පත් හා කාලවේලා යන සීමාවන් ඇතුළත හැකිතාක් පුළුල් විගණනයක් කළ හැකි වන පරිදි පිළියෙල කරන ලද්දකි.

ශීර්ෂය	අමාත්‍යාංශය / දෙපාර්තමේන්තුව	කළමනාකරණ විගණන වාර්තාව නිකුත් කළ දිනය
102	මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය	2015 ඔක්තෝබර් 06
237	ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව	2015 අගෝස්තු 25
238	රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව	2015 අගෝස්තු 28
239	විදේශ සම්පත් දෙපාර්තමේන්තුව	2015 අගෝස්තු 31
240	ජාතික අයවැය දෙපාර්තමේන්තුව	2015 අගෝස්තු 25
241	රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව	2015 සැප්තැම්බර් 01
242	කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව	2015 අගෝස්තු 10
243	සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව	2015 සැප්තැම්බර් 01
244	වෙළඳ, තීරු බදු හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව	2015 අගෝස්තු 25
245	රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව	2015 අගෝස්තු 12
249	භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව	2015 සැප්තැම්බර් 23
250	රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව	2015 අගෝස්තු 03

251	තක්සේරු දෙපාර්තමේන්තුව	2015 ජූලි 03
280	ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුව	2015 සැප්තැම්බර් 01
296	ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව	2015 සැප්තැම්බර් 01
323	නීති කටයුතු දෙපාර්තමේන්තුව	2015 අගෝස්තු 31
324	කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුව	2015 අගෝස්තු 13
329	තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුව	2015 ජූලි 22
-	ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මූල්‍ය ප්‍රකාශන	2015 ජූලි 14

1.2 ගිණුම් හා සැසඳුම් ප්‍රකාශන සම්බන්ධයෙන් ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ හා ගණන්දීමේ නිලධාරීන්ගේ වගකීම

විසර්ජන ගිණුම්, ආදායම් ගිණුම් හා සැසඳුම් ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148, 149, 150 හා 152 ව්‍යවස්ථාවන්, වෙනත් ව්‍යවස්ථාපිත විධිවිධානයන්, රාජ්‍ය මූල්‍ය හා පරිපාලන රෙගුලාසිවලට අනුකූලව පවත්වාගෙන යාම, පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ හා ගණන්දීමේ නිලධාරීන්ගේ වගකීම වේ. වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ ගිණුම් හා සැසඳුම් ප්‍රකාශන පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන අභ්‍යන්තර පාලනයන් සැලැසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම සහ පවත්වා ගෙනයාමත් මෙම වගකීමට ඇතුළත් වේ.

2. ගිණුම්

2.1 විසර්ජන ගිණුම්

මුළු ප්‍රතිපාදනය හා වියදම

අමාත්‍යාංශය හා එම අමාත්‍යාංශය යටතේ වූ දෙපාර්තමේන්තු 17 ක් සඳහා සලසා තිබුණු මුළු ශුද්ධ ප්‍රතිපාදනය රු.මිලියන 1,149,577 ක් වූ අතර සමාලෝචිත වර්ෂය අවසාන වන විට ඉන් රු.මිලියන 1,121,121 ක් උපයෝජනය කර තිබුණි. ඒ අනුව අමාත්‍යාංශයේ හා දෙපාර්තමේන්තුවල ශුද්ධ ප්‍රතිපාදනයන්ගෙන් ඉතිරිවීම් රු.මිලියන 0.15 ක සිට රු.මිලියන 25,676.37 ක් දක්වා පරාසයක ප්‍රමාණයකින් හෙවත් ශුද්ධ ප්‍රතිපාදනයෙන් සියයට 0.03 ක සිට සියයට 30.05 ක් දක්වා පරාසයක පැවැතුණි. විස්තර පහත දැක්වේ.

ශීර්ෂ	2014 දෙසැම්බර් 31 දිනට			ඉතිරිය ඉද්ධ ප්‍රතිපාදනයේ ප්‍රතිශතයක් ලෙස
	ඉද්ධ ප්‍රතිපාදනය	උපයෝජනය	ඉතිරිය	
	රු.මිලියන	රු.මිලියන	රු.මිලියන	
102	5,704.30	4,495.23	1,209.07	21.20
237	173.36	145.67	27.69	15.97
238	75.89	75.74	0.15	0.20
239	1,537.15	1,075.19	461.96	30.05
240	2,987.10	2,613.13	373.97	12.52
241	11,407.92	11,404.02	3.90	0.03
242	38.82	35.28	3.54	9.12
243	7,964.05	7,304.49	659.56	8.28
244	761.94	741.35	20.59	2.70
245	190.55	190.28	0.27	0.14
249	1,117,378.81	1,091,702.44	25,676.37	2.30
250	33.34	32.03	1.31	3.93
251	1,041.35	1,035.07	6.28	0.60
280	74.05	71.44	2.61	3.52
296	54.83	54.41	0.42	0.77
323	18.18	17.45	0.73	4.02
324	27.90	25.97	1.93	6.92
329	107.57	101.94	5.63	5.23
එකතුව	<u>1,149,577.11</u>	<u>1,121,121.13</u>	<u>28,455.98</u>	2.48

2.2 ආදායම් ගිණුම්

ඇස්තමේන්තුගත හා තථ්‍ය ආදායම්

අමාත්‍යාංශය යටතේ ඇති දෙපාර්තමේන්තු 05 ක් විසින් 2014 වර්ෂය සඳහා ආදායම් සංකේත 58 ක් සඳහා මුල් ඇස්තමේන්තුවෙන් එකතුව රු.මිලියන 1,433,252 ක ආදායමක් ඇස්තමේන්තු කර තිබුණද එය සංශෝධිත ආදායම් ඇස්තමේන්තුවෙන් රු. 1,320,360 දක්වා අඩු කර තිබුණු අතර සමාලෝචිත වර්ෂයේදී ඉන් එකතුව රු.මිලියන 1,115,937 ක ආදායමක් රැස්කර තිබුණි. සංශෝධිත ඇස්තමේන්තුගත ආදායමෙන් සියයට 19 ක් සියයට 5,868 අතර පරාසයක ප්‍රතිශතයන්ගෙන් ආදායම් රැස්කර තිබුණි. විස්තර පහත දැක්වේ.

ආදායම් ගණන්දීමේ නිලධාරී	ආදායම් සංකේතය	සංශෝධිත ආදායම් ඇස්තමේන්තුව රු.මිලියන	තථ්‍ය ආදායම රු.මිලියන	(අඩුවෙන් එකතුකිරීම)/ වැඩියෙන් එකතුකිරීම රු.මිලියන	ප්‍රතිශතය %
රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති අධ්‍යක්ෂ ජනරාල්	10.02.10.00	40	86.06	4 6.06	215
භාණ්ඩාගාර මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල්	10.02.11.00	32,000	31,351.49	(648.51)	98
ජාතික අයවැය අධ්‍යක්ෂ ජනරාල්	20.01.03.00	145	158.33	13.33	109
භාණ්ඩාගාර මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල්	20.02.01.01	650	641.73	(8.27)	99
- එම-	20.02.01.99	3,120	3,509.95	389.95	112
- එම-	20.02.02.01	8,425	6,757.89	(1,667.11)	80
- එම-	20.02.02.99	1,475	1,220.17	(254.83)	83
රාජ්‍ය ව්‍යාපාර අධ්‍යක්ෂ ජනරාල්	20.02.03.00	38,440	42,136.52	3,696.52	110
- එම-	20.02.04.00	4,960	4,677.09	(282.91)	94
භාණ්ඩාගාර මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල්	20.03.01.00	100	98.75	(1.25)	99
ප්‍රධාන තක්සේරු	20.03.02.09	70	110.03	40.03	157
භාණ්ඩාගාර මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල්	20.03.02.99	8,000	2,851.66	(5,148.34)	36
භාණ්ඩාගාර මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල්	20.03.03.00	3,000	2,735.87	(264.13)	91
- එම-	20.03.99.00	12,000	4,705.35	(7,294.65)	39
රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති අධ්‍යක්ෂ ජනරාල්	20.05.01.00	23,000	11,500.00	(11,500.00)	50
භාණ්ඩාගාර මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල්	20.05.99.00	2,200	1,867.98	(332.02)	85

භාණ්ඩාගාර මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල්	20.06.02.00	300	17,604.34	17,304.34	5,868
භාණ්ඩාගාර මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල්	20.06.04.00	14,750	14,892.39	142.39	101
- එම-	30.01.01.00	32,000	9,415.03	(22,584.97)	29
ජාතික අයවැය අධ්‍යක්ෂ ජනරාල්	20.03.04.00	2,500	5,737.58	3,237.58	230
		-----	-----	-----	
එකතුව		187,175	162,058.21	(25,116.79)	
		=====	=====	=====	

2.3 අත්තිකාරම් ගිණුම්

2.3.1 රජයේ නිලධාරීන්ට අත්තිකාරම් ගිණුම්

පාර්ලිමේන්තුව විසින් පනවා තිබුණු සීමාවන්

අමාත්‍යාංශය හා ඒ යටතේ වන දෙපාර්තමේන්තු 18 කට අදාළ රජයේ නිලධාරීන්ට අත්තිකාරම් ගිණුම් වෙනුවෙන් පාර්ලිමේන්තුව විසින් පනවා තිබුණු සීමාවන් හා තර්ක අගයන් පහත දැක්වේ.

විෂය අංකය	වියදම		ලැබීම්		හර ශේෂය	
	-----		-----		-----	
	උපරිම සීමාව	තර්ක	අවම සීමාව	තර්ක	උපරිම සීමාව	තර්ක
	රු. මිලියන	රු. මිලියන	රු. මිලියන	රු. මිලියන	රු. මිලියන	රු. මිලියන
10201	12.0	10.42	8.5	8.69	70	45.76
23701	4.6	3.96	2.5	3.02	25	15.79
23801	2.5	2.49	1	1.57	10	7.68
23901	4.5	4.49	2.5	3.18	30	16.06
24001	5.5	3.56	3.5	3.94	28	18.56
24101	4.0	2.81	1.6	2.58	19	12.46
24201	3.0	2.7	1.7	1.75	15	11.75
24301	2.5	1.22	0.4	0.94	9	5.83
24401	2.5	1.32	1.3	1.51	12	8.03
24501	3.0	2.12	1.2	1.65	16	7.95
24901	4.0	3.95	2.5	3.81	21	16.46
25001	3.5	1.46	1.2	1.32	15	6.54
25101	17.0	16.94	12	14.17	70	63.22
28001	5.0	3.42	2.2	2.44	20	11.37
29601	4.0	3.35	2	2.37	20	14.38
32301	1.0	0.4	0.2	0.28	3	1.41
32401	3.0	1.91	1.25	1.67	10	7.26
32901	1.0	0.99	0.2	0.58	6	3.05

2.3.2 වාණිජ නොවන අත්තිකාරම් ගිණුම්

අමාත්‍යාංශය යටතේ වන දෙපාර්තමේන්තු දෙකක් විසින් වාණිජ නොවන අත්තිකාරම් ගිණුම් දෙකක් පවත්වා තිබුණි.

විෂය අංකය	වියදම		ලැබීම්		භර ශේෂය	
	උපරිම සීමාව	තරා	අවම සීමාව	තරා	උපරිම සීමාව	තරා
	රු.මිලියන	රු.මිලියන	රු.මිලියන	රු.මිලියන	රු.මිලියන	රු.මිලියන
25002	4.00	3.49	3.50	3.55	3.50	0.11
25003	10.00	111.30	2.50	115.76	513.00	342.64

2.4 අග්‍රිම ගිණුම්

අමාත්‍යාංශය යටතේ වන ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ 2014 දෙසැම්බර් 31 දිනට අග්‍රිම ගිණුමේ ශේෂය රු.මිලියන 0.08 ක් විය.

2.5 පොදු තැන්පත් ගිණුම්

අමාත්‍යාංශය හා අමාත්‍යාංශය යටතේ වන දෙපාර්තමේන්තු 07 ක 2014 දෙසැම්බර් 31 දිනට තැන්පත් ගිණුම්වල ශේෂ එකතුව රු.මිලියන 20.72 ක් විය. විස්තර පහත දැක්වේ.

අමාත්‍යාංශය / දෙපාර්තමේන්තුව	තැන්පත් ගිණුම් අංකය	2014 දෙසැම්බර් 31 දිනට ශේෂය
-----	-----	-----
		රු.මිලියන
මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය	6000/0000/00/0015/0016/000	20.42
රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව	6000/0000/00/0015/0118/000	0.04
වෙළඳ, තීරුබදු හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව	6000/0000/00/0015/0124/000	0.02

භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව	6000/0000/00/0015/0129/000	0.01
රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව	6000/0000/00/0015/0130/000	0.13
තක්සේරු දෙපාර්තමේන්තුව	6000/0000/00/0015/0131/000	0.08
ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව	6000/0000/00/0015/0151/000	0.01
කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව	6000/0000/00/0015/0122/000	0.01

එකතුව		20.72
		=====

2.6 විගණන නිරීක්ෂණය

 2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මූල්‍ය වාර්තා හා පොත් අනුව මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ හා එම අමාත්‍යාංශය යටතේ වන දෙපාර්තමේන්තු 17 ක විසර්ජන ගිණුම්, ආදායම් ගිණුම්, වාණිජ නොවන අත්තිකාරම් ගිණුම් හා සැසඳුම් ප්‍රකාශන ඉහත 1.1 ඡේදයෙහි දක්වා ඇති කළමනාකරණ විගණන වාර්තාවල සඳහන් නිරීක්ෂණවලට යටත්ව සතුවූදායක ලෙස පිළියෙල කර තිබුණි. එම කළමනාකරණ විගණන වාර්තාවල ඇතුළත් නිරීක්ෂණවලින් ජරමාණාත්මක හා වැදගත් නිරීක්ෂණ 3 ඡේදයේ සිට 20 ඡේදය දක්වා වූ ඡේදවල සඳහන් කර ඇත.

3. ශීර්ෂය 102 - මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය

3.1 විසර්ජන ගිණුම

3.1.1 අයවැය විචලනය

 වැය විෂයයන් 08 ක් සඳහා අධි ප්‍රතිපාදන සලසා තිබීම හේතුවෙන් ප්‍රතිපාදන උපයෝජනය කිරීමෙන් පසු ඉතිරිය එම වැය විෂයයන්ට අදාල ශුද්ධ ප්‍රතිපාදනයෙන් සියයට 19 ක් සියයට 92 දක්වා පරාසයක ප්‍රමාණයක් ගෙන තිබුණි.

3.2 රජයේ නිලධාරීන්ට අත්තිකාරම් ගිණුම පිළිබඳ සැසඳුම් ප්‍රකාශය

 විගණනයට ඉදිරිපත් කළ සැසඳුම් ප්‍රකාශය ප්‍රකාරව එදිනට අයවිම් හිඟහිට තිබුණු ශේෂවල එකතුව රු.843,900 ක්වූ අතර, එම හිඟහිටි ශේෂ වර්ෂ 01 සිට වර්ෂ 05 ක් දක්වා කාල

පරාසයක් ගත වී තිබුණත්, එම හිඟහිටි ණය ශේෂ අයකර ගැනීමට අමාත්‍යාංශය විවිධ පියවරයන් ගෙන තිබුණද 2014 දෙසැම්බර් 31 දින වන විටත් එම ණය ශේෂ අයකර ගැනීමට අපොහොසත් වී තිබුණි.

3.3 අනුකූල නොවීම

2008 ජුනි 26 දිනැති අංක 13/2008 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයේ 07 ඡේදය ප්‍රකාරව නිවාස සහ කාර්යාලය අතර කණ්ඩායම් ප්‍රවාහන පහසුකම් සැලසිය හැකි උපරිම දුර ප්‍රමාණය කි.මී. 50 ක් වුවත්, දෛනික ධාවන සටහන් පරීක්ෂාවේදී නිරීක්ෂණය වූ පරිදි එම දුර ප්‍රමාණය ඉක්මවා නිලධාරීන් 70 දෙනෙකුට අදාළ පහසුකම් ලබාදී තිබුණි.

3.4 කාර්යසාධනය

2014 වාර්ෂික අයවැය ඇස්තමේන්තුව හා ක්‍රියාකාරී සැලැස්ම අනුව අමාත්‍යාංශයේ ප්‍රගතිය පිළිබඳ නිරීක්ෂණ පහත දැක්වේ.

(අ) 2014 වර්ෂයේදී මහා භාණ්ඩාගාර ගොඩනැගිල්ලේ නවීකරණ කටයුතු සඳහා රු.80,176,033 ක පිරිවැය ඇස්තමේන්තුවක් මත 2014 අප්‍රේල් සහ මැයි මාසවලදී ඉටු කර අවසන් කළ යුතු වුවත්, එම කාර්යය 2015 පෙබරවාරි මාසයේදී ආරම්භ කර තිබුණි.

(ආ) 2013 සහ 2014 වර්ෂවල අයවැය මගින් රු.1,275,000,000 ක් ප්‍රතිපාදනය කර තිබූ නව භාණ්ඩාගාර ගොඩනැගිල්ලක් ඉදි කිරීම සඳහා ඉංජිනේරු ඇස්තමේන්තුව රු.1,157,040,095 ක්ව තිබුණද, එහි ඉදි කිරීම් කටයුතු රු.1,317,312,223 කට පෞද්ගලික සමාගමට හා උපදේශාත්මක සේවා සැපයීමට රු.65,865,611 කට රාජ්‍ය සංස්ථාවට පවරා තිබුණි. නමුත් 2014 දෙසැම්බර් 31 දින වන විටත් එහි භෞතික ඉදි කිරීම් කටයුතුවලින් සියයට 60 කට අඩු ප්‍රමාණයක් පමණක් අවසන් කර තිබුණි.

3.5 අවිධිමත් ගනුදෙනු

අමාත්‍යාංශය විසින් එළඹ තිබුණු සමහර ගනුදෙනු විධිමත් බවින් තොර විය. නිරීක්ෂණය වූ එවැනි අවස්ථා කිහිපයක් පහත දැක්වේ.

රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ ක්‍රියා පටිපාටියෙන් බැහැරවීම

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) 2013/2014 වර්ෂය සඳහා භූමි අලංකරණ කටයුතු සඳහා මුදල් අමාත්‍යාංශය විසින් සිදු කළ ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් පහත සඳහන් අඩුපාඩු නිරීක්ෂණය විය.

(i) රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 3.4.2 (ආ) මාර්ගෝපදේශය ප්‍රකාර අදාල වන සෑම අවස්ථාවකදීම මිල සැදැහුම් සැසඳීමේදී ජාතික තරඟකාරී ලංසු පිළිබඳ ප්‍රතිපත්තිය අනුගමනය කර නොතිබුණි.

(ii) 2013/2014 වර්ෂය සඳහා භූමි අලංකරණ කටයුතු ප්‍රසම්පාදනය සඳහා ගිවිසුමට එළඹ තිබූ ආයතනය, මුදල් අමාත්‍යාංශය විසින් මිල කැඳවීම් කර තිබූ ආයතන 09 හි ඇතුළත්ව නොතිබුණි. එම ආයතනය විසින් මිල ගණන් ඉදිරිපත් කළ අකාරය අනාවරණය නොවූ අතර විෂය භාර නිලධාරියාගේ අතපසුවීමකින් එම ලංසුකරුගේ නම ඇතුළත් කිරීමට නොහැකි වී තිබුණු බව විගණනය වෙත දන්වා තිබුණි.

(iii) රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 6.3.3 (අ) මාර්ගෝපදේශය ප්‍රකාරව ලංසු විවෘත කිරීමේ කමිටුවක් පත් කළ යුතු වුවත්, ඉහත ප්‍රසම්පාදනය සඳහා එසේ පත් කර නොතිබුණු අතර 6.3.6 මාර්ගෝපදේශය ප්‍රකාරව ලංසු විවෘත කිරීම පිළිබඳ වාර්තා සටහන් ආකෘතියේ ලංසු විවෘත කිරීමේ කමිටුවේ සියලුම සාමාජිකයින් විසින් අත්සන් කළ යුතු වුවත්, කිසිම නිලධාරියෙකු එම ආකෘතියේ අත්සන් කර නොතිබුණු අතර අතපසුවීමකින් නිලධාරීන් අත්සන් කර නොමැති බව දන්වා තිබුණි.

(iv) රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 7.7.1 (අ) මාර්ගෝපදේශය ප්‍රකාරව ලැබී තිබුණු ලංසු අතුරින් ප්‍රතිචාර දක්වා ඇති අවම මිල සහිත ලංසුව තීරණය කළ යුතු වුවත්, ඉහත ප්‍රසම්පාදනයට අදාල තාක්ෂණික ඇගයීම් කමිටුව අවම මිල ගණන් ඉදිරිපත් කළ ආයතන දෙකේ ලංසු ප්‍රතික්ෂේප කර අවම මිලට වඩා සියයට 77 ක වැඩි වටිනාකමක් වූ රු.7,406,000 ක් ඉදිරිපත් කර තිබූ ආයතනයට කොන්ත්‍රාත්තුව පිරිනමා තිබුණි.

(v) රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 5.1.1 (අ) මාර්ගෝපදේශය ප්‍රකාරව තාක්ෂණික පිරිවිතර සැලැසුම් ආදිය පිළියෙල කළ යුතු වුවත්, තාක්ෂණික පිරිවිතර සැලැසුම් ආදිය ඇතුළු ලංසු කැඳවීමේ ලේඛන, ප්‍රසම්පාදන අස්ථිත්වය විසින් පිළියෙල කර නොතිබුණි.

(vi) රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 5.2.1 (අ) මාර්ගෝපදේශය ප්‍රකාරව

ලංසු හෝ (මිල සැදැහුම්) කැඳවීම් ආරාධනයට ප්‍රතිචාරයක් වශයෙන් අර්පනය කිරීමට ඇති භාණ්ඩ, සේවා හෝ වැඩ සඳහා ලංසු සුදානම් කිරීමට ලංසුකරුවෙකුට අවශ්‍ය වන සියළුම තොරතුරු ලංසු කැඳවීමේ ලේඛනවල අන්තර්ගත විය යුතු වුවත්, ඉහත ප්‍රසම්පාදනයේ ලංසු කැඳවීම් ලේඛන පිළියෙල කර නොතිබුණි.

(vii) රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 6.3.6 මාර්ගෝපදේශය ප්‍රකාරව ලංසු විවෘත කිරීම පිළිබඳ කටයුතු නියමිත ආකෘති පත්‍රයක වාර්තා කළ යුතු අතර, එම වාර්තා සටහන් ලංසු විවෘත කිරීමේ කමිටුවේ සියළුම සාමාජිකයින් විසින් අත්සන් කර නොතිබුණි. 6.3.7 මාර්ගෝපදේශය ප්‍රකාරව මුල් ලංසු ලේඛන හා ලංසු විවෘත කිරීමට අදාළ වාර්තා සටහන් තාක්ෂණික ඇගයීම් කමිටුවේ සභාපතිවරයා වෙත භාර දිය යුතු වුවත් එසේ භාර දී නොතිබුණි.

(viii) රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 7.3 මාර්ගෝපදේශය ප්‍රකාරව ලංසු ඇගයීම් සඳහා උපදේශකයෙකුගේ සේවය ලබා ගත යුතුව තිබුණද එසේ උපදේශකයෙකුගේ සේවය ලබා ගෙන නොතිබුණු අතර එවැනි උපදේශකයෙකුගේ සේවය ලබා ගෙන තිබුණානම් මීට වඩා අඩු මිල ගණනකට මෙම කාර්යය ඉටු කරවා ගැනීමට අවස්ථාව තිබුණි.

(ආ) රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 7.9.10 මාර්ගෝපදේශය ප්‍රකාරව ලංසු සැසඳීමෙන් අවම මිලක් සහිත සාරානුකූලව ප්‍රතිචාර දක්වන ලංසුව කවරේදැයි තීරණය කළ යුතු වුවත්, පිරිසිදු කිරීමේ සේවාව පවත්වා ගෙන යාම සඳහා ආයතනයක් තෝරා ගැනීමේදී අමාත්‍යාංශයේ වගකිව යුතු නිලධාරීන් විසින් සමාගමක සේවාව අත්හිටුවා තවත් සමාගමකට කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම නිසා 2013/2014 වර්ෂය සඳහා පිරිසිදු කිරීමේ සේවාව වෙනුවෙන් රු.806,400 ක් වැඩිපුර ගෙවා තිබුණි.

3.6 අනාර්ථික ගනුදෙනු

නියැදි විගණන පරීක්ෂණවලදී අනාවරණය වූ අරපිරිමැස්මෙන් තොරව එළඹ තිබුණු ගනුදෙනුවක් පිළිබඳ විස්තර පහත දැක්වේ.

2013 මාර්තු 10 දින ආරම්භ කර 2014 අප්‍රේල් 27 දින වැඩ අවසන් කළ යුතුව තිබූ රු.7,406,000 ක් පිරිවැය වූ මහා භාණ්ඩාගාර භූමිය අලංකරණය කිරීම සඳහා ගස් සිටුවීම හා බිම සැකසීමේ කොන්ත්‍රාත්තුවේ පහත සඳහන් අඩුපාඩු නිරීක්ෂණය විය.

(අ) ගිවිසුම අනුව රු.1,440,000 ක පිරිවැයකට ඉතා දුලභ ගස් වර්ග 125 ක් සිටුවීමට කොන්ත්‍රාත්කරු එකඟ වී තිබුණද, සුලභව වැඩෙන ගම්මාලු, මගුල් කරද, කිරිපලු, මීදෙල්ල සහ කුඹුක් වැනි ගස්වර්ග සිටුවා තිබුණි.

(ආ) ඉතා විශාලව වැඩෙන මෙම ගස් වර්ග ගොඩනැගිල්ලට සැලකිය යුතු දුරකින් සිටුවිය යුතු නමුත් ගොඩනැගිල්ලේ සිට අඩි 3 ක් පමණ දුරකින් සිටුවා තිබුණු නිසා මෙම ගස් විශාලව වැඩෙන විට ඒවාගෙන් ගොඩනැගිල්ලට හානි සිදුවීමේ අවදානමක් පැවැතිණි.

(ඇ) මෙම කොන්ත්‍රාත්තුව මගින් වර්ග අඩියක් රු.150 බැගින් වර්ග අඩි 11,600 ක තණ පිඩලි ඇල්ලීම සඳහා 2014 මැයි 13 දින රු.1,740,000 ක් වැය කර තිබුණ අතර 2015 ජූලි 08 දින රථ ගාලක් ඉදි කිරීම සඳහා මහා භාණ්ඩාගාර භූමිය පිටුපස පිහිටි වර්ග අඩි 7,300 ක තණ පිඩලි භාණ්ඩාගාර භූමියෙන් ඉවත් කිරීම සඳහා රු.766,350 ක් වැය කර තිබුණි.

3.7 මානව සම්පත් කළමනාකරණය

අනුමත සේවක සංඛ්‍යාව හා තර්ජන සේවක සංඛ්‍යාව

2014 දෙසැම්බර් 31 දිනට වූ සේවක සංඛ්‍යාව පිළිබඳ තත්ත්වය පහත පරිදි විය.

සේවක වර්ගය	අනුමත සේවක සංඛ්‍යාව	තර්ජන සේවක සංඛ්‍යාව	පුරප්පාඩු සංඛ්‍යාව	අතිරික්ත සංඛ්‍යාව
(i) ජ්‍යෙෂ්ඨ මට්ටම	37	31	06	-
(ii) තෘතීයික මට්ටම	04	04	-	-
(iii) ද්විතීයික මට්ටම	117	89	28	-
(iv) ප්‍රාථමික මට්ටම	108	94	14	-
(v) වෙනත් (අනියම්)	-	15	-	15
එකතුව	266	233	48	15

පහත සඳහන් නිරීක්ෂණය කරනු ලැබේ.

2014 අප්‍රේල් 22 දිනැති අංක ඩීඑම්එස්/සී2/2/1 දරන කළමනාකරණ සේවා දෙපාර්තමේන්තු ලිපිය ප්‍රකාර අනුමත සේවක සංඛ්‍යාව සේවකයින් 20 ක් සහ 2014 අප්‍රේල් 24 දිනැති අංක ඩීඑම්එස්/සී2/2/1 දරන කළමනාකරණ සේවා දෙපාර්තමේන්තු ලිපිය ප්‍රකාර තවත් තනතුරු 11 ක්ද අනුමත කරවා ගෙන තිබුණි. නමුත් සමාලෝචිත වර්ෂය අවසාන වන අතිරික්ත කාර්ය මණ්ඩලය 15 ක් වී තිබුණි.

4. ගිර්ෂය 237 - ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව

4.1 විසර්ජන ගිණුම

අයවැය විචලනය

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) වැය විෂයයක් සඳහා සලසා තිබුණු රු.21,880,000 ක මුළු ශුද්ධ ප්‍රතිපාදනයම ඉතිරිවී තිබුණි.
- (ආ) වැය විෂයයන් 06 ක් සඳහා අධි ජරතිපාදන සලසා තිබීම හේතුවෙන් ප්‍රතිපාදන උපයෝජනය කිරීමෙන් පසු ඉතිරිය එම වැය විෂයයන්ට අදාළ ශුද්ධ ප්‍රතිපාදනයෙන් සියයට 10 ක සිට සියයට 100 ක් දක්වා පරාසයක ප්‍රමාණයක් ගෙන තිබුණි.

4.2 රජයේ නිලධාරීන්ට අත්තිකාරම් ගිණුම පිළිබඳ සැසඳුම් ප්‍රකාශය

විගණනයට ඉදිරිපත් කළ සැසඳුම් ප්‍රකාශය ප්‍රකාරව එදිනට අයවීම් හිඟහිට තිබුණු සහ වර්ෂ 05 ක් ඉක්මවූ ශේෂවල එකතුව රු. 213,887 ක්වූ අතර, එම ණය ශේෂය තුළ මීය ගීය නිලධාරීන්ගෙන් අයවිය යුතු රු.34,847 ක්ද, වැඩ තහනමට ලක් වූ නිලධාරීන්ගෙන් අයවිය යුතු රු.34,525 ක්ද, සේවය අවසන් කළ නිලධාරීන්ගෙන් අයවිය යුතු රු.144,515 ක් යන ශේෂයන්ගෙන් සමන්විත වී තිබුණි.

4.3 කාර්යසාධනය

දෙපාර්තමේන්තුව විසින් 2014 වර්ෂයේදී ඉටු කරන ලද කාර්යයන් පිළිබඳ තොරතුරු විගණනය සඳහා ඉල්ලීම් කළද 2015 ජූනි 30 දින වන විටත් එම තොරතුරු නොලැබීම නිසා කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට විගණනයට නොහැකි විය.

4.4 මානව සම්පත් කළමනාකරණය

අනුමත සේවක සංඛ්‍යාව හා තර්ජන සේවක සංඛ්‍යාව

2014 දෙසැම්බර් 31 දිනට වූ සේවක සංඛ්‍යාව පිළිබඳ තත්ත්වය පහත පරිදි විය.

සේවක වර්ගය	අනුමත සේවක සංඛ්‍යාව	තර්ජන සේවක සංඛ්‍යාව	පුරප්පාඩු සංඛ්‍යාව
(i) ජ්‍යෙෂ්ඨ මට්ටම	57	44	13
(ii) තෘතීයික මට්ටම	02	01	01
(iii) ද්විතීයික මට්ටම	28	17	11
(iv) ප්‍රාථමික මට්ටම	29	27	02
එකතුව	116	89	27

5. ශීර්ෂය 238 - රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව

5.1 අයවැය විචලනය

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (i) කාර්ය මණ්ඩල පුහුණුවීම් සඳහා රු.400,000 ක ප්‍රතිපාදන සලසා තිබුණු අතර සමාලෝචිත වර්ෂය අවසාන වන ඉන් රු.292,030 ක් උපයෝජනය කළ පසු රු.107,970 ක් හෙවත් සලසා තිබුණු ප්‍රතිපාදනයෙන් සියයට 27 ක් ඉතිරිවී තිබුණි.
- (ii) මුදල් රෙගුලාසි 94 (1) හා 2014 ජනවාරි 01 දිනැති අංක 01/2014 දරන ජාතික අයවැය වක්‍රලේඛයේ 6.4 ඡේදය ප්‍රකාර බැඳීම ඇති කර ගැනීමට ප්‍රථම ඒ සඳහා අදාළ වැය විෂයයන් තුළ ප්‍රමාණවත් ප්‍රතිපාදන තිබෙන බවට තහවුරු කර ගත යුතු වුවද, එවැනි තහවුරුවකින් තොරව රු.409,741 ක බැරකම්වලට එළඹ තිබුණි.

5.2 ආදායම් ගිණුම්

ඇස්තමේන්තුගත හා තට්ප ආදායම්

දෙපාර්තමේන්තුව විසින් 2014 වර්ෂය සඳහා ආදායම් සංකේත 02 ක් සඳහා එකතුව රු.මිලියන 23,040 ක ආදායම් ඇස්තමේන්තු කර තිබුණු අතර සමාලෝචිත වර්ෂයේදී එකතුව රු.මිලියන 11,586 ක ආදායමක් රැස්කර තිබුණි. එය පිළිවෙලින් ඇස්තමේන්තුගත ආදායමෙන් සියයට 50 ක් හා සියයට 215 ක් වි තිබුණි. මේ සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) 10.02.10.00 දරන ආදායම් සංකේතය - සමාජ වගකීම් බද්ද

සමාලෝචිත වර්ෂයේ ආදායම් ගිණුම අනුව හා ශ්‍රී ලංකා රේගුව විසින් 2015 පෙබරවාරි 10 දින ඉදිරිපත් කරන ලද හිඟ ආදායම් වාර්තා අනුව, 2014 දෙසැම්බර් 31 දිනට වූ මුළු හිඟ ආදායම(දළ වටිනාකම) රු.82,306,007 ක් විය. 2011 අයවැය යෝජනා අනුව මෙම බද්ද අය කිරීම නවතා තිබුණද, 2008, 2009, 2010 වර්ෂයන්වලට අදාළ හිඟ ආදායම් අයකර ගැනීමේ කටයුතු සඳහා සතුටුදායක, විධිමත් ක්‍රියා පිළිවෙලක් අනුගමනය කර නොතිබුණි. එසේම මෙම හිඟ ආදායම් රාජ්‍ය ආයතනවලින් අයවීමට ඇති බැවින් ඉදිරි අයවැය ප්‍රතිපාදනවලින් අදාළ හිඟ මුදල් අය කර ගත හැකි බව රේගු දෙපාර්තමේන්තුව විසින් 2012, 2013 හා 2014 දෙසැම්බර් 31 දිනට හිඟ ආදායම් වාර්තාවල සඳහන් කර තිබුණි. නමුත් 2015 ජුනි 30 දින වන විටත් එම හිඟහිටි ආදායම් අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.

(ආ) 20.05.01.00 දරන ආදායම් සංකේතය - මහ බැංකු ලාභ

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

(i) 2012 වර්ෂය අවසාන වන විට මුළු හිඟ මුදල හා 2014 දෙසැම්බර් 31 දිනට හිඟ ආදායම් වාර්තා අතර රු.300,000 ක වෙනසක් පැවැතුණි. ඒ හේතුවෙන් සමාලෝචිත වර්ෂය අවසාන වන විට ආදායම් ගිණුම්වල මුළු ශුද්ධ හිඟ මුදල රු.300,000 ක් අඩුවෙන් දක්වා තිබුණි .

(ii) 2014 වර්ෂය සඳහා වූ ශ්‍රී ලංකා මහා බැංකුවේ මූල්‍ය ප්‍රකාශන අනුව, සමාලෝචිත වර්ෂය සඳහා රු.21,591,991,000 ක ශුද්ධ අලාභයක් ලබා තිබුණි. ශ්‍රී ලංකා මහා බැංකුවේ වැඩ බලන ප්‍රධාන ගණකාධිකාරීගේ අංක රහිත හා 2015 මාර්තු 23 දිනැති

ලිපිය අනුව රු.8,500,000,000 ක මුදලක් ඒකාබද්ධ අරමුදලට මාරු කර තිබුණි .
කෙසේ වුවද, ගිණුම අනුව 2014 වර්ෂයේ රැස් කරන ලද ආදායම රු.11,500,000,000
ක් වීම නිසා ඉහත කී අගයන් එකිනෙක හා නොගැලපුණි.

5.3 වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ පැවැත්වීම

2014 ඔක්තෝබර් 17 දිනැති අංක 02/2014 දරන රාජ්‍ය මුදල් චක්‍රලේඛය ප්‍රකාරව, සෑම දෙපාර්තමේන්තුවක් විසින්ම 2014 දෙසැම්බර් 31 දිනට භෞතික භාණ්ඩ සමීක්ෂණයක් සිදු කර වාර්තාව 2015 මාර්තු 17 දිනට පෙර විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතු වුවද, අදාළ වාර්තාව මාස 5කට පමණ ප්‍රමාදයකින් පසුව 2015 අගෝස්තු 12 දින විගණනයට ඉදිරිපත් කර තිබුණි.

5.4 කාර්යසාධනය

2014 වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම අනුව දෙපාර්තමේන්තු ප්‍රගතිය පිළිබඳ නිරීක්ෂණ පහත දැක්වේ.

- (i) රාජ්‍ය ආදායම් පිළිබඳ ඉලක්ක වඩාත් හොදින් සපුරා ගැනීමේ කාර්ය සඳහා ආදායම් එකතු කරනු ලබන ආයතනවල ආදායම් ක්‍රියාකාරීත්වය වසර පුරා අධීක්ෂණය කිරීම, ඒ පිළිබඳව දත්ත පද්ධතියක් යාවත්කාලීන කිරීම සහ ඒ සඳහා අවශ්‍ය උපදෙස් අදාළ ආයතන වෙත නිකුත් කරමින් නිරන්තර සම්බන්ධතාවයක් පවත්වා ගෙනයාමට දෙපාර්තමේන්තුව ක්‍රියාකළ යුතුව තිබුණි. 2014 වර්ෂයේ බදු ආදායම හා බදු නොවන මූලික ආදායම් ඇස්තමේන්තු , සංශෝධිත ඇස්තමේන්තු මගින්, සියයට 5 සිට සියයට 28 දක්වා අඩු කිරීම්ද, එක් ආදායම් සංකේතයක ආදායම සියයට 6 ක වැඩිකිරීම්ද සිදුකර තිබුණි. සංශෝධිත ආදායම් ඇස්තමේන්තුව හා එකතු කළ ආදායම් අතර සියයට 5 සිට සියයට 50 ක් දක්වා අඩු වීම්ද , තවත් ආදායම් සංකේතයක එකතු කළ ආදායම සියයට 8 ක වැඩි වීමක්ද නිරීක්ෂණය විය. එසේම පසුගිය වර්ෂය හා සැසඳීමේදී ආදායම් සංකේත 4 ක එකතු කළ ආදායම සියයට 3 සිට සියයට 56 දක්වා ද අඩු වී තිබුණි.
- (ii) කාර්තුවකට අඩුම වශයෙන් එක් රැස්වීමක් බැගින් වර්ෂය පුරාම අදාළ පාර්ශ්වයන් සමඟ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති සමාලෝචන රැස්වීම් පැවැත්වීමට සැලැස්ම කර තිබුණද අදාළ රැස්වීම් පැවැත්වූ දිනයන්, රැස්වීම්වලදී සමාලෝචනය කරන ලද කරුණු , ක්ෂේත්‍රයන් එහිදී ගන්නා ලද තීරණයන්, ඒ අනුව සංශෝධනයන් සිදු කිරීම හා ගැසට් නිවේදන

නිකුත් කිරීම් පිළිබඳ, තොරතුරු කිසිවක් විගණනයට ඉදිරිපත් කර නොතිබුණි. ඒ සම්බන්ධව දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාවේද තොරතුරු දක්වා නොතිබුණි.

(iii) 2014 වර්ෂය පුරා සුනාමි නැවත ඉදිකිරීම් හා පුනරුත්ථාපන කටයුතු සඳහා එකතුකළ අගය මත බදු පහසුකම විලම්භනය කිරීමේ කටයුතු සිදු කළ බව දක්වා තිබුණි. ඒ පිළිබඳ ලබාගත් ප්‍රගතියට අදාළ තොරතුරු විගණනයට ඉදිරිපත්කර නොතිබුණි. 2014 වර්ෂය සඳහා වූ දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාවේද ඒ සම්බන්ධව තොරතුරු දක්වා නොතිබුණි.

5.5 මානව සම්පත් කළමනාකරණය

අනුමත සේවක සංඛ්‍යාව හා තට්‍ය සේවක සංඛ්‍යාව

2014 දෙසැම්බර් 31 දිනට වූ සේවක සංඛ්‍යාව පිළිබඳ තත්ත්වය පහත පරිදි විය.

සේවක වර්ගය	අනුමත සේවක සංඛ්‍යාව	තට්‍ය සේවක සංඛ්‍යාව	පුරප්පාඩු සංඛ්‍යාව
(i) ජ්‍යෙෂ්ඨ මට්ටම	22	14	08
(ii) තෘතීයික මට්ටම	03	02	01
(iii) ද්විතීයික මට්ටම	25	18	07
(iv) ප්‍රාථමික මට්ටම	15	12	03
එකතුව	65	46	19
	===	===	==

පහත සඳහන් නිරීක්ෂණය කරනු ලැබේ.

"රජයේ පුළුල් සංවර්ධන ක්‍රියා රාමුව තුළ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය සම්පාදනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම" දෙපාර්තමේන්තුවේ මෙහෙවර වන අතර ඒ කරා යොමු වීමේදී ආදායම් හා වියදම් ඇස්තමේන්තු සමාලෝචනය කිරීම, විශ්ලේෂණය කිරීම, ඇගයීමට ලක් කිරීම හා ඊට අවශ්‍ය සංශෝධනයන් කිරීම කළ යුතු වුවද, ඒ සඳහා අවශ්‍ය අනුමත කාර්ය මණ්ඩලය තුළ වූ ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ, ආර්ථික විද්‍යාඥ හා සංඛ්‍යා ලේඛනඥ තනතුරු වර්ෂ කිහිපයක් තිස්සේ දිගින් දිගටම පුරප්පාඩුව පැවතුණි.

6. ශීර්ෂය 239 - විදේශ සම්පත් දෙපාර්තමේන්තුව

6.1 විසර්ජන ගිණුම

අයවැය විචලනය

වැය විෂයයන් 6 ක් සඳහා අධි ප්‍රතිපාදන සලසා තිබීම හේතුවෙන් ප්‍රතිපාදන උපයෝජනය කිරීමෙන් පසු ඉතිරිය එම වැය විෂයයන්ට අදාළ ශුද්ධ ප්‍රතිපාදනයෙන් සියයට 18 ක සිට සියයට 100 ක් දක්වා පරාසයක ප්‍රමාණයක් ගෙන තිබුණි.

6.2 කාර්යසාධනය

2014 වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම හා කාර්යසාධන වාර්තාව අනුව දෙපාර්තමේන්තුවේ ප්‍රගතිය පිළිබඳ නිරීක්ෂණ පහත දැක්වේ.

2014 වර්ෂයේ ක්‍රියාකාරී සැලැස්ම අනුව අරමුණු 02 ක් යටතේ චිත රජය මගින් වැඩසටහන් 10 ක් සඳහා අනුග්‍රහය ලබාගැනීමට අරමුණු කළද, වැඩසටහන් 06 ක් සඳහා පමණක් අනුග්‍රහය ලැබී තිබුණි. එක්සත් ජාතීන්ගේ සංවිධාන සහ තාක්ෂණික ආධාර අංශය මගින් වැඩසටහන් 07 ක් සඳහා අනුග්‍රහය ලබාගැනීමට අරමුණු කර තිබුණුද, වැඩසටහන් 05 ක් සඳහා පමණක් අනුග්‍රහය ලැබී තිබුණි.

6.3 මානව සම්පත් කළමනාකරණය

අනුමත සේවක සංඛ්‍යාව හා තථ්‍ය සේවක සංඛ්‍යාව

2014 දෙසැම්බර් 31 දිනට වූ සේවක සංඛ්‍යාව පිළිබඳ තත්ත්වය පහත පරිදි විය.

	සේවක වර්ගය	අනුමත සේවක සංඛ්‍යාව	තථ්‍ය සේවක සංඛ්‍යාව	පුරප්පාඩු සංඛ්‍යාව
(i)	ජ්‍යෙෂ්ඨ මට්ටම	54	40	14
(ii)	තෘතීයික මට්ටම	03	02	01
(iii)	ද්විතීයික මට්ටම	64	39	25
(iv)	ප්‍රාථමික මට්ටම	29	23	06
	එකතුව	150	104	46

7. ශීර්ෂය 240 - ජාතික අයවැය දෙපාර්තමේන්තුව

7.1 අයවැය විචලනය

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) වැය විෂයයන් 01 ක් සඳහා සලසා තිබුණු රු.20,000 ක මුළු ශුද්ධ ප්‍රතිපාදනයම ඉතිරිවී තිබුණි.
- (ආ) වැය විෂයයන් 04 ක් සඳහා අධි ප්‍රතිපාදන සලසා තිබීම හේතුවෙන් ප්‍රතිපාදන උපයෝජනය කිරීමෙන් පසු ඉතිරිය එම වැය විෂයයන්ට අදාළ ශුද්ධ ප්‍රතිපාදනයෙන් සියයට 16 සිට සියයට 33 දක්වා අතර පරාසයක ප්‍රමාණයක් ගෙන තිබුණි
- (ඇ) වාර්ෂික ඇස්තමේන්තුව මගින් ප්‍රතිපාදන සලසා නොතිබුණු වැය විෂයයන් 4 ක් සඳහා රු.1,022,854,600 ක් වූ ප්‍රතිපාදන මුදල් රෙගුලාසි 66 යටතේ ලබාගෙන තිබුණි.

7.2 ආදායම් ගිණුම්

දෙපාර්තමේන්තුව විසින් 2014 වර්ෂය සඳහා ආදායම් සංකේත 02 ක් සඳහා එකතුව රු.මිලියන 2,645 ක ආදායම් ඇස්තමේන්තු කර තිබුණු අතර සමාලෝචිත වර්ෂයේදී එකතුව රු.මිලියන 5,896 ක ආදායමක් රැස්කර තිබුණි. ඇස්තමේන්තුගත ආදායමෙන් පිළිවෙලින් සියයට 109 ක් හා සියයට 230 ක් වශයෙන් ආදායම් රැස්කර තිබුණි. ඒ සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) 20.01.03.00 දරන ආදායම් සංකේතය - අත්තිකාරම් ගිණුම (වෙළඳ)

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (i) සමාලෝචිත වර්ෂයේ ඇස්තමේන්තු කළ ආදායම රු.258,000,000 සිට රු.145,000,000 දක්වා සංශෝධනය කිරීම සම්බන්ධව මුදල් රෙගුලාසි 85(2)(අ) ප්‍රකාරව ක්‍රියාකර නොතිබුණි.
- (ii) 2013 හා 2014 වර්ෂවල ශ්‍රී ලංකා නාවික හමුදාවේ අත්තිකාරම් ගිණුම් කටයුතුවලින් උපයන ලද ශුද්ධ ආදායමින් බැර නොකළ පිළිවෙලින් රු.1,051,778 ක් හා රු.30,746,826 ක් පිළිබඳව හිඟ ආදායම් ලෙස හෝ ගිණුමේ හෙලිදරව් කර නොතිබුණි.

(ආ) **20.03.04.00** දරන ආදායම් සංකේතය - රජයේ නිලධාරීන්ට ලබාදෙන යතුරුපැදි සම්බන්ධ මූලික ගෙවීම්

මේ සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (i) ක්ෂේත්‍ර කටයුතුවල නියැලෙන නිලධාරීන්ට එක් එක් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා ලබාදී ඇති කාන්තා හා පිරිමි යතුරු පැදි පිළිබඳ තොරතුරු දෙපාර්තමේන්තුව විසින් පවත්වා නොතිබුණු අතර එම ආයතන විසින් මෙම ආදායම් සංකේතයට බැරකර ඇති ආදායමේ නිරවද්‍යතාව තහවුරු කරගැනීමට විධිමත් වූ ක්‍රමවේදයක් නොතිබුණි.
- (ii) අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල විසින් රැස්කරන ලද ආදායම්වලින් මෙම ආදායම් සංකේතයට අදාළ නොවන රු.821,124 ක ආදායම් මෙම ආදායම් සංකේතය යටතේ ගිණුම්ගත කර තිබුණි.
- (iii) සේවයෙන් ඉවත්ව යාමේදී කාන්තා යතුරුපැදි දෙකක් සඳහා ගෙවූ රු.364,980 ක මුදල මෙම ආදායම් සංකේතාංකයට බැර කර තිබුණි. මෙම මුදල වැඩියෙන් බැරකර ඇති ආදායම ලෙස හඳුනාගෙන තිබූ රු.821,124 තුළ ඇතුළත්ව තිබුණි. මෙම ආදායම කුමන ආදායම් සංකේතාංකයට බැරකළ යුතුද යන්න හඳුනාගෙන ඒ පිළිබඳව අදාළ ආයතන වෙත උපදෙස් 2015 ජූලි 06 දින වනවිටත් ලබා දී නොතිබුණි.
- (iv) යතුරු පැදි සඳහා නිලධාරීන්ගෙන් ලබාගත් මුදල් මෙම ආදායම් සංකේතයට බැරකර තිබුණද, 2014 වර්ෂය අවසන් වනවිටත් සමහර නිලධාරීන් සඳහා යතුරුපැදි ලබාදීමට නොහැකිවී තිබුණි.
- (v) සංශෝධිත ඇස්තමේන්තුව හා ආදායම් රැස්කිරීම් අතර විචලනයට හේතුව 2015 වර්ෂයට අදාළ යතුරුපැදි සඳහා මූලික ගෙවීම් 2014 වර්ෂයේදී ගිණුම් ගතකර තිබීම බව ගිණුමේ දක්වා තිබුණි. දෙපාර්තමේන්තුව මෙම ආදායම් සංකේතයට අදාළ ආදායම් ලැබීම් සම්බන්ධයෙන් පොත්පත් යාවත්කාලීන කර නොතිබුණි. එමෙන්ම වර්ෂය තුළ රැස්කරන ලද ආදායමට අදාළ තොරතුරු පමණක් විගණනයට ඉදිරිපත් කර තිබුණු බැවින් මෙම ආදායම් සංකේතයට අදාළ ඉදිරිපත් කළ ආදායම් ගිණුමේ නිවැරදිතාවය පරීක්ෂා කිරීමට නොහැකි විය.

7.3 රජයේ නිලධාරීන්ට අත්තිකාරම් ගිණුම්

මේ සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණය කරනු ලැබේ.

විශ්‍රාම ගිය හා සේවය අතහැර ගිය නිලධාරීන්ගෙන් අයවීම් හිඟහිට තිබුණු ශේෂවල එකතුව රු.463,101 ක් වූ අතර, එම හිඟහිටි ශේෂ වර්ෂ 5 ක සිට වර්ෂ 14 ක් දක්වා කාල පරාසයක සිට පැවැත එමින් තිබුණත්, එම හිඟහිටි ණය ශේෂ 2015 ජුනි 30 දින වන විටත් අයකර ගෙන නොතිබුණි.

7.4 අග්‍රිම ගිණුම්

දෙපාර්තමේන්තුවේ 2014 දෙසැම්බර් 31 දිනට අග්‍රිම ශේෂය රු.83,325 ක් වූ අතර ඒ තුළ 2008 වර්ෂයේදී නිලධාරියෙකුට ලබා දුන් රු.83,325 ක් වූ විදේශ ගමන් අත්තිකාරම් මුදලක් ඇතුළත්ව තිබුණු අතර එම මුදල මෙතෙක් පියවීමට කටයුතු කර නොතිබුණි.

7.5 බේරුම් නොකළ බැරකම්

දෙපාර්තමේන්තුව විසින් 2014 දෙසැම්බර් 31 දින වන විට වර්ෂයකට වඩා අඩු කාලයක සිට පැවැත එන බේරුම් නොකළ බැරකම්වල එකතුව රු. 444,668,000 ක් වී තිබුණි. එම බැරකම්වලින් රු.316,834,000 ක් කල්බදු වාහන සඳහා වූ වාරික මුදල වන අතර රු.127,443,000 ක් කල්බදු වාහන සඳහා වූ පොලී වටිනාකම වී තිබුණි. .

7.6 කාර්යසාධනය

2014 වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම අනුව දෙපාර්තමේන්තුවේ ප්‍රගතිය පිළිබඳ නිරීක්ෂණ පහත දැක්වේ.

- (අ) වියදම් කරනු ලබන කාර්යයන්හි ඵලදායිතාවය සහතික කරනු සඳහා මුදල් වැය කරන නියෝජිත ආයතනය සමඟ සාකච්ඡා කිරීම හා මූල්‍ය මෙන්ම භෞතික ප්‍රගතිය අධීක්ෂණය සඳහා වියදම් විශ්ලේෂණය කිරීම දෙපාර්තමේන්තුවේ කාර්යභාරයන් වී තිබුණි. වාර්ෂිකව අයවැය ඇස්තමේන්තුව තුළ ප්‍රතිපාදන සලසා නොමැති හෝ පවත්නා වූ ප්‍රතිපාදන අදාල කාර්ය සිදු කිරීම සඳහා ප්‍රමාණවත් නොවූ විට අයවැය සහාය සේවා හා

හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය යටතේ 2014 වර්ෂයේදී සලසා තිබුණු රු.මිලියන 2,751,000 ක් වූ ප්‍රතිපාදනයෙන් රු.මිලියන 165,316 ක් වර්ෂය අවසානයේදී උපයෝජනය නොකර ඉතිරි වී තිබුණි.

(ආ) අවුරුදු 10 කට වඩා පැරණි සහ ආර්ථික වශයෙන් ඵලදායී නොවන වාහන අපහරණය කිරීම සහ කුලී වාහන ලබා ගැනීම වැලැක්වීමට ප්‍රමුඛතාවයක් ලබාදීමේ අරමුණින් 2010 අගෝස්තු 30 දින අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබුණු මූල්‍ය කල්බදු ක්‍රමය යටතේ වාහන මිලදී ගැනීම සඳහා වූ අමාත්‍ය මණ්ඩල සංදේශය, අමාත්‍ය මණ්ඩල විසින් අනුමත කර තිබුණි. ඒ අනුව 2011 වර්ෂයේ සිට 2014 දෙසැම්බර් 31 දින දක්වා වාහන 2,883 ක් කල් බදු ක්‍රමය යටතේ මිලදී ගෙන තිබුණි. 2013 හා 2014 වර්ෂවල අපහරණය කළ පැරණි වාහන සහ කුලී පදනම යටතේ ලබා ගත් වාහන ප්‍රමාණයෙන් ඉවත් කර තිබුණු වාහන ගණන 145 ක් පමණක් වී තිබුණි. ඒ අනුව පැවැති වාහන ගණනින් අපහරණය කළ වාහන ගණන හා කුලී පදනමෙන් ලබා ගත් වාහන ගණනේ අඩුවීම ඉක්මවා කල්බදු ක්‍රමය යටතේ වාහන මිලදී ගෙන තිබුණි. 2013 හා 2014 වර්ෂවල වාරික මුදල හා පොලිය වශයෙන් එකතුව රු.4,247,750,569 ක් වැය කර තිබුණි. එසේම, 2014 දෙසැම්බර් 31 දින වනවිට එකතුව රු.10,062,599,627 ක් ණය ප්‍රමාණයක් ගෙවිය යුතුව පැවතුණි. කෙසේ වුවද, මේ යටතේ සමාලෝචිත වර්ෂය තුළදී මිලදී ගෙන තිබූ නමුත් 2015 ජූලි 28 දින වන විටත් අදාල රාජ්‍ය ආයතන වෙත නිකුත් නොකර රථ අංගනවල රඳවා තිබුණු වාහන ගණන 541 ක් වී තිබුණි.

7.7 මානව සම්පත් කළමනාකරණය

අනුමත සේවක සංඛ්‍යාව හා තර්ජන සේවක සංඛ්‍යාව

2014 දෙසැම්බර් 31 දිනට වූ සේවක සංඛ්‍යාව පිළිබඳ තත්ත්වය පහත පරිදි විය.

සේවක වර්ගය	අනුමත සේවක සංඛ්‍යාව	තර්ජන සේවක සංඛ්‍යාව	පුරප්පාඩු සංඛ්‍යාව
(i) ජ්‍යෙෂ්ඨ මට්ටම	36	24	12
(ii) තෘතීයික මට්ටම	02	01	01
(iii) ද්විතීයික මට්ටම	75	60	15
(iv) ප්‍රාථමික මට්ටම	38	26	12
එකතුව	151	111	40

8. ශීර්ෂය 241 - රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව

8.1 විසර්ජන ගිණුම

8.1.1 අයවැය විචලනය

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) වැය විෂයයක් සඳහා සලසා තිබුණු රු.300,000 ක මුළු ශුද්ධ ප්‍රතිපාදනයම ඉතිරිවී තිබුණි.
- (ආ) වැය විෂයයන් 05 ක් සඳහා අධි ප්‍රතිපාදන සලසා තිබීම හේතුවෙන් ප්‍රතිපාදන උපයෝජනය කිරීමෙන් පසු ඉතිරිය එම වැය විෂයයන්ට අදාළ ශුද්ධ ප්‍රතිපාදනයෙන් සියයට 30 ක සිට සියයට 100 ක් දක්වා පරාසයක ප්‍රමාණයක් ගෙන තිබුණි

8.2 ආදායම් ගිණුම්

දෙපාර්තමේන්තු ප්‍රධානියා ආදායම් ගණන්දීමේ නිලධාරී වශයෙන් ආදායම් සංකේත 02 ක් ආදායම් ඇස්තමේන්තු පිළියෙල කිරීම, ආදායම් රැස්කිරීම, ගිණුම්ගත කිරීම හා ගිණුම් ඉදිරිපත් කිරීමේ කාර්යභාරය පැවැරී තිබුණි. එම ආදායම් සංකේතවලට අදාළව සිදු කළ නියැදි විගණනයේදී ආදායම් සංකේතාංක 20.02.03.00 - ලාභ අදාළව ආදායම් ඇස්තමේන්තු සැකසීමේදී අදාළ කර ගත යුතු ආයතන 199 ක් පැවතියද ආදායම් ඇස්තමේන්තු පිළියෙල කිරීමේදී ආයතන 25 ක් පමණක් සැලකිල්ලට ගෙන තිබුණි. ආදායම් සංකේතාංක 20.02.04.00 - ලාභාංශ අදාළව ආදායම් ඇස්තමේන්තු සැකසීමේදී අදාළ කරගත යුතු සමාගම් 52 ක් පැවතියද ආදායම් ඇස්තමේන්තු පිළියෙල කිරීමේ දී ආයතන 40 ක් පමණක් සැලකිල්ලට ගෙන තිබුණි.

8.3 රජයේ නිලධාරීන්ට අත්තිකාරම් ගිණුම පිළිබඳ සැසඳුම් ප්‍රකාශය

විගණනයට ඉදිරිපත් කළ 2014 දෙසැම්බර් 31 දිනට වූ සැසඳුම් ප්‍රකාශය ප්‍රකාරව එදිනට සේවය අත්හැර ගිය, විශ්‍රාම ගිය හා සේවයෙන් පහ කළ නිලධාරීන්ගෙන් අයවීම් හිඟහිට තිබුණු ශේෂවල එකතුව රු.596,854ක්වූ අතර, එම හිඟහිටි ශේෂ වර්ෂ 6 සිට වර්ෂ 10 ක් දක්වා කාල පරාසයක සිට පැවැත එමින් තිබුණත්, එම හිඟහිටි ණය ශේෂ අයකර ගැනීමට නීතිමය කටයුතු සිදු කරමින් තිබුණද 2015 ජුනි 30 දින වන විටත් අයකර ගැනීමට අපොහොසත් වී තිබුණි.

8.4 මානව සම්පත් කළමනාකරණය

අනුමත සේවක සංඛ්‍යාව හා තර්ජන සේවක සංඛ්‍යාව

2014 දෙසැම්බර් 31 දිනට වූ සේවක සංඛ්‍යාව පිළිබඳ තත්ත්වය පහත පරිදි විය.

සේවක වර්ගය	අනුමත සේවක සංඛ්‍යාව	තර්ජන සේවක සංඛ්‍යාව	පුරප්පාඩු සංඛ්‍යාව	අතිරික්ත සංඛ්‍යාව
(i) ජ්‍යෙෂ්ඨ මට්ටම	29	26	03	-
(ii) තෘතීයික මට්ටම	01	01	-	-
(iii) ද්විතීයික මට්ටම	38	26	12	-
(iv) ප්‍රාථමික මට්ටම	14	18	-	04
(v) වෙනත් (අනියම් / තාවකාලික / කොන්ත්‍රාත් පදනම)	01	01	-	-
එකතුව	83	72	15	04

සමාලෝචිත වර්ෂය අවසාන වන විට පුරප්පාඩු 15 ක් පැවති අතර, සංවර්ධන නිලධාරීන් බඳවා ගැනීම සඳහා කරන ලද සම්මුඛ පරීක්ෂණයේ ප්‍රතිඵල මත කැඳවීම් කළද පත්වීම් ලබා දීම සඳහා තෝරා ගත් පුද්ගලයින් රාජකාරි භාර ගැනීම සඳහා ඉදිරිපත් නොවීම පුරප්පාඩු පැවතීමට හේතුවී තිබුණි.

9. ශීර්ෂය 242 - කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව

9.1 අයවැය විචලනය

පහත සඳහන් නිරීක්ෂණය කරනු ලැබේ.

වැය විෂයයන් 7 ක් සඳහා අධි ප්‍රතිපාදන සලසා තිබීම හේතුවෙන් ප්‍රතිපාදන උපයෝජනය කිරීමෙන් පසු ඉතිරිය එම වැය විෂයයන්ට අදාළ ශුද්ධ ප්‍රතිපාදනයෙන් සියයට 25 ක සිට සියයට 88 ක් දක්වා පරාසයක ප්‍රමාණයක් ගෙන තිබුණි.

9.2 වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ පැවැත්වීම

2013 වාර්ෂික භාණ්ඩ සමීක්ෂණයට අමතරව 2014 සැප්තැම්බර් 01 දින දෙපාර්තමේන්තුව විසින් පත්කළ සමීක්ෂණ මණ්ඩලය මඟින්ද ප්‍රයෝජනයට ගැනීමට නොහැකි භාණ්ඩ පිළිබඳව වාර්තා

ඉදිරිපත් කර තිබුණි. කෙසේ වුවද පසුව සිදුකළ සමීක්ෂණයෙන් නිර්දේශ කර තිබූ ප්‍රයෝජනයට ගත නොහැකි භාණ්ඩ අයිතම 139 ක් පිළිබඳ තොරතුරු විසර්ජන ගිණුමේ ජංගම නොවන වත්කම් පිළිබඳ සංවලන වාර්තාවේ ඇතුළත් කර නොතිබුණි.

9.3 කාර්යසාධනය

2014 වාර්ෂික අයවැය ඇස්තමේන්තුව හා ක්‍රියාකාරී සැලැස්ම අනුව දෙපාර්තමේන්තුව ප්‍රගතිය පිළිබඳ නිරීක්ෂණ පහත දැක්වේ.

සැලසුම් කිරීම

2014 පෙබරවාරි 17 දිනැති අංක 01/2014 දරන රාජ්‍ය මුදල් චක්‍රලේඛය ප්‍රකාරව පිළියෙල කර තිබුණු ක්‍රියාකාරී සැලැස්ම අනුව කටයුතු නොකළ අවස්ථා නිරීක්ෂණය විය. එය පහත දැක්වේ.

(අ) 2013 වර්ෂයේ සිට ක්‍රියාත්මක කෙරුණු දිස්ත්‍රික්/ප්‍රාදේශීය ලේකම් කාර්යාල කාර්ය මණ්ඩල සමාලෝචන කටයුතු විගණක දිනය වූ 2015 ජූලි 13 දින වන විටත් අවසන් කර නොතිබුණි. අදාළ ලිපිගොනුව අනුව දිස්ත්‍රික්ක 25 කින් දිස්ත්‍රික්ක 15 ක කාර්යමණ්ඩල සමාලෝචනය කිරීමේ කටයුතු අවසන් කර තිබුණි. ඉතිරි දිස්ත්‍රික්ක 10 හි කාර්යමණ්ඩල සමාලෝචනය සිදු නොකර දිස්ත්‍රික් ලේකම්වරුන්ටම සමාලෝචනයක් කළ හැකිවන පරිදි දැනට අනුමත කර ඇති දිස්ත්‍රික්කයන්හි කාර්යමණ්ඩල කෙටුම්පතක් ඇසුරින් ආදර්ශ වාර්තාවක් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලබා දීමට තීරණය කර තිබුණි.

(ආ) විගණනයට ඉදිරිපත් කළ ලිපිගොනුව අනුව, රාජ්‍ය අංශයේ ආයතනවලින් දත්ත පද්ධතිය සැකසීම සඳහා අවශ්‍ය කරන මානව සම්පත් පිළිබඳව තොරතුරු ලබා ගැනීමේ කටයුතු ආරම්භ කර තිබුණි. දත්ත පද්ධතිය සඳහා රාජ්‍ය ආයතනවල නිලධාරීන්ට ඇතුළත්වීමට හැකියාව ලබාදීමට ආයතනයකට එක් නිලධාරියෙකු බැගින් නිර්දේශ කර එම නිලධාරියාගෙන් ආයතනයට අදාළ තොරතුරු ලබාගැනීමේ කටයුතු මේ වනවිටත් සිදු කෙරෙමින් පවතින බව නිරීක්ෂණය විය.

9.4 මානව සම්පත් කළමනාකරණය

අනුමත සේවක සංඛ්‍යාව හා තර්ජන සේවක සංඛ්‍යාව

2014 දෙසැම්බර් 31 දිනට වූ සේවක සංඛ්‍යාව පිළිබඳ තත්ත්වය පහත පරිදි විය.

සේවක වර්ගය	අනුමත සංඛ්‍යාව	තර්ජන සංඛ්‍යාව	පුරප්පාඩු සංඛ්‍යාව
ජ්‍යෙෂ්ඨ මට්ටම	22	13	09
තෘතීයික මට්ටම	02	02	-
ද්විතීයික මට්ටම	43	36	07
ප්‍රාථමික මට්ටම	14	14	-
එකතුව	81	65	16

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) සමාලෝචිත වර්ෂය අවසාන වන විට පැවැති පුරප්පාඩු 16 කින් පුරප්පාඩු 09 ක්ම ජ්‍යෙෂ්ඨ මට්ටමේ තනතුරුවලින් සමන්විත විය.
- (ආ) කාර්යසාධන වාර්තා අනුව, 2014 දෙසැම්බර් 31 දිනට වූ කාර්ය මණ්ඩලය තුළ සංවර්ධන නිලධාරී තනතුරක අතිරික්තයක් ද පැවතුණි.

10. ශීර්ෂය 243 - සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව

10.1 විසර්ජන ගිණුම

අයවැය විචලනය

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) වැය විෂයයන් 02 ක් සඳහා සලසා තිබුණු රු.3,240,000 ක මුළු ශුද්ධ ප්‍රතිපාදනයම ඉතිරිවී තිබුණි.
- (ආ) වැය විෂයයන් 08 ක් සඳහා අධි ප්‍රතිපාදන සලසා තිබීම හේතුවෙන් ප්‍රතිපාදන උපයෝජනය කිරීමෙන් පසු ඉතිරිය එම වැය විෂයයන්ට අදාළ ශුද්ධ ප්‍රතිපාදනයෙන් සියයට 13 ක සිට සියයට 44 ක් දක්වා පරාසයක ජරමාණයක් ගෙන තිබුණි.

10.2 කාර්යසාධනය

2014 වාර්ෂික අයවැය ඇස්තමේන්තුව හා ක්‍රියාකාරී සැලැස්ම අනුව දෙපාර්තමේන්තුවේ ප්‍රගතිය පිළිබඳ නිරීක්ෂණ පහත දැක්වේ.

- (අ) ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රයේ පවතින සංකීර්ණභාවයත් එම ක්ෂේත්‍රය හා සම්බන්ධ ආයතන හා පුද්ගලයන් ක්ෂුද්‍ර මූල්‍ය පනත සම්බන්ධයෙන් එකඟතාවයකට පත් වී නොතිබුණි. මේ හේතුවෙන් 2006 වසරේ සිට ක්ෂුද්‍ර මූල්‍ය පනත ස්ථාපිත කිරීමට නොහැකි වී තිබූ අතර 2014 වසරේදීද යෝජිත පනත සම්බන්ධයෙන් ලංකා ක්ෂුද්‍ර මූල්‍ය සංගමය මඟින් යෝජනා කරන ලද සංශෝධන සම්බන්ධයෙන් එකඟතාවයකට පත් නොවීම හේතුවෙන් මෙම පනත ස්ථාපිත කිරීමට නොහැකි වී තිබුණි.
- (ආ) පොහොර සහනාධාර වැඩසටහන යටතේ 2013 වර්ෂයට සාපේක්ෂව 2014 වර්ෂයේදී වී නිෂ්පාදනය , වපුරන ලද බිම් ප්‍රමාණය හා බෙදා හරින ලද වී පොහොර ප්‍රමාණය සාපේක්ෂව අඩු මට්ටමක පැවති අතර ඊට හේතු ලෙස 2014 වර්ෂයේ අනපේක්ෂිතව බලපැවැත්වූ නියං තත්ත්වය බලපා තිබුණි.
- (ඇ) රට සහලින් ස්වයංපෝෂිත වීමෙන් පසු රටේ පාරිභෝජන අවශ්‍යතා ඉටු කිරීමෙන් පසු අතිරික්ත වන වී තොගවලින් සහල් මෙට්‍රික් ටොන් 50,000 ක් ලෝක ආහාර සංවිධානයට පරිත්‍යාග කිරීම යෝජනා වී තිබුණි. නමුත් 2014 දෙසැම්බර් 31 දින වන විට එම සංවිධානයට ලබා දී තිබුණු මුළු සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 3,409.2 ක් වී තිබුණි.
- (ඈ) කෘෂි කාර්මික නිෂ්පාදන සඳහා පාරිභෝගික මිල නියම කිරීම යටතේ වී, සෝයා බෝංචි, බඩ ඉරිගු සහ කුකුළු නිෂ්පාදන ආදියේ පාරිභෝගික මිල නියම කිරීම කළ යුතු වුවත් කුකුළු මස් කිලෝවක් සඳහා රු.380 ක සහතික මිලක් පමණක් පනවා තිබුණි.
- (ඉ) වැවිලි සමාගම් වෙත දීර්ඝ කාලීන බදු පදනම යටතේ ලබා දී තිබුණු වතු ආශ්‍රිතව වගා නොකළ ඉඩම් කෘෂි කාර්මික කටයුතු සඳහා තරුණ ව්‍යවසායකයින් 12500 ක් අතර බෙදා දී තිබුණි. එම ව්‍යවසායකින් 12500 දෙනාගේ සම්බන්ධීකරණය දෙපාර්තමේන්තුව විසින් සිදු කළ යුතු වුවත්, එම කාර්යයට වැවිලි සමාගම් වෙතින් පල වූ විරෝධය නිසා නතර කර තිබුණි.

- (ඊ) ප්‍රාදේශීය වැවිලි සමාගම් සඳහා සියයට 6 ක පොළියක් මත ණය ලබා දීමට යෝජනා කර තිබුණි. බැංකු හා වැවිලි සමාගම් නියෝජිතයන් අතර සියයට 6 පොළිය සම්බන්ධයෙන් ප්‍රායෝගිකව එකඟතාවයකට එළඹීමට නොහැකි වීම නිසා එම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට නොහැකි වී තිබුණි.
- (උ) හස්ත කර්මාන්තකරුවන්ගේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා වූ චක්‍රීය අරමුදල ක්‍රියාවට නැංවීමට දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණත්, ඒ සම්බන්ධයෙන් වන ප්‍රායෝගික ගැටළු හේතුවෙන් එම වැඩසටහන අක්‍රීය වී තිබුණි.
- (ඌ) 2014 ජූලි 21 දින සිට මාස 03 ක කාලයක් පුරා දිස්ත්‍රික්ක 17 ක් තුළ ක්‍රියාත්මක කර තිබූ "නියඟයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම හා ඔවුන්ගේ ජීවන තත්ත්වය නහා සිටුවීම සඳහා වූ සංවර්ධන වැඩසටහන" ක්‍රියාකාරී සැලැස්මට ඇතුළත් කර නොතිබුණි. නමුත් නියං තත්ත්වය හේතුවෙන් දිවයින පුරා ජනතාව මුහුණ පෑ පානීය ජල හිඟය, වගා සඳහා අවශ්‍ය වාරි පහසුකම් නොමැති වීම හේතුවෙන් දෛනික ආදායම් මාර්ග ඇණ හිටීම වැනි විවිධාකාර වූ ගැටළු තත්ත්වයක් ඇති වී තිබුණි. අනෙකුත් හෝග සඳහා සිදු විය හැකි වගා හානි හා විවිධාකාර වූ සමාජයීය හා ආර්ථිකමය පසුබෑම් සලකා බලා එම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා තිබුණි.
- (එ) බිත්තර වී ලබා දීමේ වැඩසටහන 2014 ක්‍රියාකාරී සැලැස්මේ ඇතුළත් වී නොතිබුණි. 2015 අයවැය යෝජනාවක් අනුව 2013 වසරේ පැවති දැඩි නියඟයෙන් පීඩාවට පත් සියලු ගොවීන් සඳහා 2014/15 මහ කන්නයේ වගා කිරීමට අවශ්‍ය බිත්තර වී නොමිලේ ලබා දීමට තීරණය කර තිබුණි. 2014 නොවැම්බර් 05 දින මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය ලේකම්තුමාගේ හා වී වගා කරනු ලබන ප්‍රධාන දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රික් ලේකම්වරු/දිසාපතිවරු සමඟ පැවති රැස්වීමේදී 2014/15 මහ කන්නය සඳහා වී වැපිරීම 2014 වර්ෂය අවසාන මාසවල ආරම්භ වන බව සැලකිල්ලට ගෙන 2014/15 මහ කන්නයට අදාළ බිත්තර වී ලබා දීම 2014 වර්ෂයේ නොවැම්බර් මස සිට ආරම්භ කර තිබුණි.

10.3 මානව සම්පත් කළමනාකරණය

2014 දෙසැම්බර් 31 දිනට වූ සේවක සංඛ්‍යාව පිළිබඳ තත්ත්වය පහත පරිදි විය.

සේවක වර්ගය	අනුමත සේවක සංඛ්‍යාව	තථ්‍ය සේවක සංඛ්‍යාව	පුරප්පාඩු සංඛ්‍යාව
-----	-----	-----	-----
(i) ජ්‍යෙෂ්ඨ මට්ටම	11	10	01
(ii) ද්විතීයික මට්ටම	10	07	03
(iii) ප්‍රාථමික මට්ටම	10	10	-
	----	----	----
එකතුව	31	27	04
	====	====	====

11. ශීර්ෂය 244 - වෙළඳ, තීරුබදු හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව

11.1 අයවැය විචලනය

වැය විෂයයන් 06 ක ඉතිරිවීම් ශුද්ධ ප්‍රතිපාදනයෙන් සියයට 11 ක සිට සියයට 69 ක් දක්වා පරාසයක ප්‍රමාණයක් ගෙන තිබුණි.

11.2 වත්කම් කළමනාකරණය

දෙපාර්තමේන්තුවේ වත්කම් සම්බන්ධයෙන් සිදුකළ නියැදි විගණන පරීක්ෂාවේදී පහත සඳහන් ඌනතාවයන් අනාවරණය විය.

(අ) වත්කම් කේත අංක 21 ක 2014 ජනවාරි 01 දිනට ආරම්භක ශේෂය හා ස්ථාවර වත්කම් ලේඛනය හා ජංගම නොවන වත්කම් සංවලනය පිළිබඳ වාර්තාවේ අගයන් අතර රු.150,815 ක වෙනස්කම් නිරීක්ෂණය විය.

(ආ) ස්ථාවර වත්කම් ලේඛනය අනුව, කේත අංක 5008 යටතේ මෝටර් රථ තුනක මුළු පිරිවැය රු.11,700,000 ක් වුවද, විසර්ජන ගිණුමේ ජංගම නොවන වත්කම් සංවලනය පිළිබඳ වාර්තාවේ එය රු.8,400,000 ක් ලෙස සඳහන් කිරීම හේතුවෙන් රු.3,300,000 ක වෙනසක් නිරීක්ෂණය විය.

11.3 කාර්යසාධනය

2014 වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම අනුව දෙපාර්තමේන්තු ප්‍රගතිය පිළිබඳ නිරීක්ෂණ පහත දැක්වේ.

- (අ) ක්‍රියාකාරී සැලැස්ම අනුව වසර පුරාම දකුණු ආසියානු නිදහස් වෙළඳ කලාපීය සහයෝගීතාවයට අදාළ කටයුතු (SAFTA) යටතේ සංවේදී ලැයිස්තුව සංශෝධනය කිරීම හා ප්‍රගති සමාලෝචනය සිදුකරන බව දන්වා තිබුණද, ලිපිගොනුව අනුව සංවේදී ලැයිස්තුව සංශෝධනය කර නොතිබුණි.
- (ආ) ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබුණු රෝස් දැව කන්ටේනර් 28 ක් පිළිබඳව රාජ්‍ය දැව සංස්ථාව විසින් කරන ලද විමසීමකට අනුව රේගු පරීක්ෂණය අවසන්ව නොමැති බැවින් අපහරණය කරන ක්‍රමවේදය පිළිබඳව තීරණය කළ නොහැකි බව 2014 ජුනි 03 දිනැති ලිපියක් මගින් එම සංස්ථාවට දැනුම් දී තිබුණි. ඊට අදාළව ගෙන තිබුණු ඉදිරි කටයුතු පිළිබඳව ලිපිගොනුවේ සඳහන්ව නොතිබුණි.
- (ඇ) ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සම්තියකදී පැන නැගුණු රේගුව බාරයට ගන්නා හාණ්ඩ ගිනි තැබීම පිළිබඳ ගැටළුවේදී ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව රේගු අධ්‍යක්ෂ ජනරාල්ගෙන් 2014 ඔක්තෝබර් 01 දින වාර්තාවක් ඉල්ලා තිබුණත්, එම ගැටළුව පිළිබඳව ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ තොරතුරු ලිපිගොනුවේ සඳහන්ව නොතිබුණි.
- (ඈ) රේගු ආඥා පනතේ විධිවිධාන ප්‍රකාරව 19 (අ) වගන්තිය යටතේ කපා හරින ලද තීරු බදු හැකි ඉක්මනින් ගැසට් පත්‍රයක පල කර පාර්ලිමේන්තුවේ සභාගත කළ යුතු වන අතර ඊට අදාළ කටයුතු දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන අතර විගණනයට ඉදිරිපත් කළ ලිපිගොනු අනුව, 2011 අගෝස්තු මාසය දක්වා තීරු බදු සහන ලබා දීම් පිළිබඳව පමණක් ගැසට් පත්‍රයේ පල කර පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට අදාළ කටයුතු සිදු කර තිබුණි.

11.4 මානව සම්පත් කළමනාකරණය

අනුමත සේවක සංඛ්‍යාව හා තර්ජන සේවක සංඛ්‍යාව

2014 දෙසැම්බර් 31 දිනට වූ සේවක සංඛ්‍යාව පිළිබඳ තත්ත්වය පහත පරිදි විය.

සේවක වර්ගය	අනුමත සේවක සංඛ්‍යාව	තථ්‍ය සේවක සංඛ්‍යාව	පුරප්පාඩු සංඛ්‍යාව
(i) ජ්‍යෙෂ්ඨ මට්ටම	14	09	05
(ii) තෘතීයික මට්ටම	10	04	06
(iii) ද්විතීයික මට්ටම	20	18	02
(iv) ප්‍රාථමික මට්ටම	13	09	04
	----	----	----
එකතුව	57	40	17
	====	====	====

12. ශීර්ෂය 245 - රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව

12.1 ඇවර කිරීමේ අත්තිකාරම් ගිණුම්

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) විෂය අංක 0999-08 දරන වෙළෙඳ ද්‍රව්‍ය මිලයට ගැනීමේ දෙපාර්තමේන්තුවේ පාලන වියදම් ඇතුළුව තේ, රබර්, පොල් නිෂ්පාදන හා අනෙකුත් වෙළෙඳ ද්‍රව්‍ය සහ පෝර්මික් හා ඇසිටික් අම්ල මිලට ගැනීම හා විකිණීම පිළිබඳ අත්තිකාරම් කාර්ය ඇවර කිරීමේ ගිණුම සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණය කරනු ලැබේ.

2012 දෙසැම්බර් 31 දිනට රු.89,879,747 ක් වූ සමුච්චිත කාරක පාඩුව කපා හැරීම සඳහා 2013 මාර්තු 19 දිනැති රාජ්‍ය ගිණුම් කාරක සභාව විසින් අනුමැතිය ලබා දී තිබුණු අතර ඉන් රු.5,954,448 ක් දෙපාර්තමේන්තුවේ ඉතිරි වී තිබුණු ප්‍රතිපාදන උපයෝගී කර ගෙන 2013 දෙසැම්බර් 31 දින කපා හැර තිබුණි. සමාලෝචිත වර්ෂය ආරම්භක දිනට සම්මුච්චිත කාරක පාඩුව රු.83,925,299 ක් වූ අතර 2014 දෙසැම්බර් 31 දිනට දෙපාර්තමේන්තුවේ ඉතිරි වී තිබුණු රු.24,633,000 ක ප්‍රතිපාදන උපයෝගී කර ගෙන අදාළ කාරක පාඩුව කපා හැර තිබුණි. මුදල් රෙගුලාසි 518(3) ප්‍රකාර වර්ෂ දෙකක් තුළදී ගණන් බේරා වසා දැමීමේ කටයුතු නිම කළ යුතු වුවද, වර්ෂ 18 කට වඩා වැඩි කාලයක් ගත වී තිබුණද, යටෝක්ත අත්තිකාරම් ගිණුමේ තවදුරටත් පවතින රු.59,292,299 ක කාරක පාඩුව කපා හැර ඇවර කටයුතු 2014 දෙසැම්බර් 31 දින වන විටත් නිම කර නොතිබුණි.

(ආ) විෂය අංක 999/407 දරන අලෙවි සංවර්ධන දෙපාර්තමේන්තුවේ දේශීය හා අනෙකුත් නිෂ්පාදන මිලදී ගැනීම එක්රැස් කිරීම හා අලෙවිය, ශීත ගබඩා පහසුකම් සැපයීම හා ආරෝග්‍ය ශාලා සැපයුම සඳහා වූ අත්තිකාරම් කාර්ය ඇවර කිරීමේ ගිණුම සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (i) රජයේ ඉඩම් ආඥා පනතේ (අධිකාරිය 454) 6 (1) වැනි වගන්තිය යටතේ විශේෂ දීමනා පත්‍රය ප්‍රකාරව පැවරූ වත්කම නාගරික සංවර්ධන අධිකාරිය තම උපයෝගී කාර්යයන්ගෙන් බැහැරව යොදවා ඇත්නම් නැවත එම දේපල ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයට පවරා ගත යුතු වුවද, එම දේපල සම්බන්ධයෙන් පසු විපරම් කර නොතිබුණි.
- (ii) භාණ්ඩාගාර පරිගණක මුද්‍රිත සටහන් අනුව, භාණ්ඩාගාර බලයලත් අත්තිකාරම් ගිණුමේ 2014 දෙසැම්බර් 31 දිනට ශේෂය රු.222,860,785 ක් වුවද, මූල්‍ය ප්‍රකාශනවල එය රු.222,681,406 ක් ලෙස දැක්වීම හේතුවෙන් රු. 179,379 ක වෙනසක් විය.
- (iii) 2014 දෙසැම්බර් 31 දිනට රු.222,681,022 ක් වූ සමුච්චිත කාරක පාඩුව කපා හැරීම සඳහා 2013 මාර්තු 19 දිනැති රාජ්‍ය ගිණුම් කාරක සභාව විසින් අනුමැතිය ලබා දී තිබුණද, විගණිත දිනය වන 2015 මැයි 21 දින වන විටත් එම කාරක පාඩුව කපා හැරීමට දෙපාර්තමේන්තුව අපොහොසත් වී තිබුණි. මුදල් රෙගුලාසි 518(3) ප්‍රකාරව වසර දෙකක් තුළදී ගණන් බේරා වසා ඇවර කිරීමේ කටයුතු නිම කළ යුතු වුවද, සමාලෝචිත වර්ෂය වන විට වසර 25 ක කාලයක් ගත වී තිබුණද ඇවර කිරීමේ කටයුතු 2015 මැයි 21 දින වන විටත් නිම කර නොතිබුණි.

12.2 වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ

2014 වර්ෂයට අදාළ සමීක්ෂණ මණ්ඩල වාර්තාවලින් පෙන්වා දී තිබුණු නිර්දේශ සම්බන්ධයෙන් මුදල් රෙගුලාසි පරිදි කටයුතු කර නොතිබුණි.

12.3 කාර්යසාධනය

2014 වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම අනුව දෙපාර්තමේන්තු ප්‍රගතිය පිළිබඳ නිරීක්ෂණ පහත දැක්වේ.

- (අ) 2011 වර්ෂයේ සිට 2014 වර්ෂය දක්වා ක්‍රියාකාරී සැලසුම්වල මුදල් රෙගුලාසි සංග්‍රහය සංශෝධනය කිරීමේ කාර්යය ප්‍රධාන කාර්යයන් ලෙස දක්වා තිබුණද, විගණිත දිනය වූ 2015 ජූනි 17 දින වන විටත් එය නිකුත් කර නොතිබුණි. මේ නිසා ඒ සම්බන්ධයෙන් වූ අනෙකුත් ක්‍රියාකාරකම් වන මුදල් රෙගුලාසි පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වීම හා පරිශීලනයට පහසු සවිස්තර අත්පොතක් නිකුත් කිරීමද සිදු කර නොතිබුණි.
- (ආ) 2013 හා 2014 වර්ෂවල ක්‍රියාකාරී සැලසුම්වල අන්තර්ගත කර තිබූ කොන්ත්‍රාත් පිරිවැය විවලනා ගැලපීම සඳහා මුළු පිරිවැය ඇස්තමේන්තු සංශෝධනය කිරීමේ කටයුතු, ඒ සඳහා නිර්දේශ ලබා දීමට පත්කළ "පිරිවැය ඇස්තමේන්තු පරීක්ෂණ කමිටුව (CEEC)" ක්‍රියාත්මක නොවීම හේතුවෙන් පසුව තීරණයක් ගන්නා තුරු 2015 ජූනි 17 දින වන විට නවතා තිබුණි.
- (ඇ) මිලදී ගැනීම් සඳහා අවශ්‍ය රාමුවක් නිර්මාණය කිරීමට රජයේ මිලදී ගැනීම් උපාය මාර්ගයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණද, 2015 ජූනි 17 දින වන විටත් එම කාර්යය අවසන් කර නොතිබුණි.
- (ඈ) මුදල් කළමනාකරණයේ කාර්යක්ෂමතාවය වැඩි දියුණු කිරීමට රු.100,000 දක්වා සුළු මුදල් ගනුදෙනු ඉලෙක්ට්‍රොනික ගෙවීම් මාධ්‍යය හරහා සිදුකළ හැකි පරිදි වියදම් නියෝජිතයාතනවල නිල බැංකු ගිණුම් හා සම්බන්ධ කර දෙපාර්තමේන්තුව විසින් බැංකු හරපත් ක්‍රමයක් (Debit Card System) හඳුන්වා දී තිබුණි. ඒ සඳහා ලංකා බැංකුව විසින් රු.314,160 ක් වැය කර රාජ්‍ය ආයතනවල ගෙවීම් සඳහා බැංකු පෙර ගෙවුම් කාඩ්පත් 5000 ක් මුද්‍රණය කර තිබුණද, 2015 ජූනි 01 දින වන විට ඉන් කාඩ්පත් 24 ක් ආයතන 16 ක් සඳහා පමණක් නිකුත් කර තිබුණි. 2015 ජූනි 01 දින වන විට ඉන් සක්‍රීය තත්ත්වයේ පැවතියේ කාඩ්පත් 02 ක් පමණකි.
- (ඉ) විවිධ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු යටතේ පවත්නා ව්‍යවස්ථාපිත අරමුදල්, භාර අරමුදල් සහ ව්‍යවස්ථාපිත නොවන අරමුදල් විධිමත් කිරීම සඳහා දෙපාර්තමේන්තුව විසින් 2006 දෙසැම්බර් 22 දිනැති අංක පීඑල්/423 දරන රාජ්‍ය මුදල් චක්‍රලේඛය නිකුත් කර තිබුණද, 2014 වර්ෂය අවසාන වන විට අමාත්‍යාංශ/ දෙපාර්තමේන්තු යටතේ අරමුදල් 61 ක් පවත්වාගෙන යනු ලබන අතර විගණිත දිනය වූ 2015 ජූලි 07 දින වන විටත් ඉන් අරමුදල් 29 ක අවසාන ගිණුම් දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර නොතිබුණි. එසේ ඉදිරිපත් නොකළ මූල්‍ය ප්‍රකාශන අතුරින් 13 ක් ආර්ථික මධ්‍යස්ථානවලට අදාළ භාර

අරමුදල් බව නිරීක්ෂණය විය. 2013 වර්ෂයට අදාළව අරමුදල් 07 ක මූල්‍ය ප්‍රකාශනද දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර නොතිබුණි.

(ඊ) "මුදල් රෙගුලාසි 104 සහ 113 රෙගුලාසි යටතේ පාඩු හා අත්හැරීම් පිළිබඳව කටයුතු කිරීම" දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යයක් වන අතර 2013 හා 2014 වර්ෂවල දෙපාර්තමේන්තුව විසින් අනුමැතිය ලබා දී තිබූ පාඩු හා අත්හැරීම් පිළිවෙලින් රු.6,590,795,249 ක් හා රු.346,581,945 ක් විය. ඒ තුළ වැඩි ප්‍රමාණයක් ඇතුළත්ව තිබුණේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අයකර ගැනීමට නොහැකි වූ හිඟ බදු අලාභයන් වූ අතර එය මුළු පාඩු හා අත්හැරීම්වල ප්‍රතිශතයක් ලෙස පිළිවෙලින් සියයට 90 ක් හා සියයට 60 ක් වී තිබුණි. එම වර්ෂවල වී මිලදී ගැනීම සඳහා ලබා දුන් අත්තිකාරම් නිරවුල් කිරීම් කපා හැරීම ද ඉතා ඉහල අගයක් ගෙන තිබුණු අතර 2013 දී මුළු අත්හැරීම්වලින් සියයට 0.34 ක් වූ මෙම අගය 2014 දී සියයට 32 ක් දක්වා වැඩි වී තිබුණි. මේ අනුව 2013 වර්ෂයට වඩා 2014 වර්ෂයේ දී වී මිලදී ගැනීම සඳහා ලබාදුන් අත්තිකාරම් නිරවුල් කිරීමේ අලාභය රු.87,825,182 කින් වැඩි වී තිබුණි. එය පෙර වර්ෂයට වඩා සියයට 387 ක වැඩිවීමකි. කෙසේ වුවද, දෙපාර්තමේන්තුව පාඩු හා අත්හැරීම් සඳහා අනුමැතිය ලබා දීම හැර එම අලාභ වලක්වා ගැනීම සඳහා අදාළ අංශ දැනුවත් කිරීම හෝ ඊට අදාළව අනුගමනය කළ යුතු උපදෙස් ලබාදීමට හෝ ක්‍රියා කර නොතිබුණි.

12.4 මානව සම්පත් කළමනාකරණය

අනුමත සේවක සංඛ්‍යාව හා තර්ජන සේවක සංඛ්‍යාව

2014 දෙසැම්බර් 31 දිනට වූ සේවක සංඛ්‍යාව පිළිබඳ තත්ත්වය පහත පරිදි විය.

සේවක වර්ගය	අනුමත සංඛ්‍යාව	තර්ජන සංඛ්‍යාව	පුරප්පාඩු සංඛ්‍යාව
-----	-----	-----	-----
ජ්‍යෙෂ්ඨ මට්ටම	27	12	15
තෘතීයික මට්ටම	04	02	02
ද්විතීයික මට්ටම	35	30	05
ප්‍රාථමික මට්ටම	17	14	03
	-----	-----	-----
එකතුව	83	58	25
	===	===	===

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) සමාලෝචිත වර්ෂය අවසාන වන විට පැවැති පුරප්පාඩු 25 ක් තුළ ජ්‍යෙෂ්ඨ මට්ටමේ තනතුරු 15 ක් පැවතුණි.
- (ආ) ද්විතියික මට්ටමේ තනතුරක් වන සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ සහකාර තනතුර, අනුමත තනතුරක් නොවුවද, තථ්‍ය කාර්ය මණ්ඩලය තුළ එම තනතුරේ නිලධාරීන් 03 දෙනෙකු සේවයේ යොදවා තිබුණි.
- (ඇ) ප්‍රසම්පාදන කළමනාකරණ විෂයෙහිලා ප්‍රතිපත්තීන්, ක්‍රියා පිළිවෙත් හා ව්‍යවහාරයන් සම්පාදනය, සමාලෝචනය, වැඩිදියුණු කිරීම, ප්‍රවලිත කිරීම හා ක්‍රියාත්මක කිරීම සහ රාජ්‍ය ප්‍රසම්පාදන උපාය මාර්ග ක්‍රියාත්මක කිරීම රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ ප්‍රසම්පාදන අංශයෙහි ප්‍රධාන කාර්යයන් වුවද, කාර්ය මණ්ඩලය තුළ පවතින ප්‍රසම්පාදන විශේෂඥ තනතුර හා ප්‍රසම්පාදන විධායක තනතුරු 04 ක පුරප්පාඩු පැවතුණි.

13. ශීර්ෂය 249 - භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව

13.1 අයවැය විචලනය

පහත සඳහන් නිරීක්ෂණය කරනු ලැබේ.

වැය විෂයයන් 8 ක් සඳහා සලසා තිබුණු ශුද්ධ ප්‍රතිපාදනයෙන් උපයෝජනයන් කළ පසු ඉතිරිය ශුද්ධ ප්‍රතිපාදනයෙන් සියයට 6 ක සිට සියයට 64 ක් දක්වා පරාසයක ප්‍රමාණයක් ගෙන තිබුණි.

13.2 ආදායම් ගිණුම්

දෙපාර්තමේන්තු ප්‍රධානියා ආදායම් ගණන්දීමේ නිලධාරියා වශයෙන් ආදායම් සංකේතාංක 13 ක ආදායම් ඇස්තමේන්තු පිළියෙල කිරීම, ආදායම් රැස්කිරීම, ගිණුම්ගත කිරීම හා ගිණුම් ඉදිරිපත් කිරීමේ කාර්ය භාරය පැවරී තිබුණි. එම ආදායම් සංකේතවලට අදාලව සිදු කළ නියැදි විගණනයේදී පහත සඳහන් අඩුපාඩු නිරීක්ෂණය විය.

(අ) 20.03.99.00 දරන ආදායම් සංකේතය - විකුණුම් හා ගාස්තු (අනිකුත් ලැබීම්)

2013 වර්ෂයේ දළ ආදායම් රැස් කිරීම රු.11,577,646,044 ක් වී තිබුණත්, සමාලෝචිත වර්ෂයේ දළ ආදායම් රැස් කිරීම රු.6,598,025,951 ක් වී තිබුණි. ඒ අනුව ඉකුත් වර්ෂයට

සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේදී ආදායම රු.4,979,620,093 කින් අඩුවෙන් රැස්කර තිබුණි. එසේ ආදායම අඩුවීමට බලපෑ කරුණු පිළිබඳ තොරතුරු විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.

(ආ) 30.01.01.00 දරන ආදායම් සංකේතය - විදේශීය ප්‍රදානයන්

විගණනයට ඉදිරිපත්කළ ආදායම් ගිණුම අනුව ඇස්තමේන්තුගත ආදායම රු.32,000,000,000 ක් වී තිබුණි. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර තිබූ සංශෝධිත ආදායම් ඇස්තමේන්තුව අනුව එය රු.16,000,000,000 ක් දක්වා අඩුකර තිබුණි. සංශෝධිත ආදායම් ඇස්තමේන්තුව ගැන සැලැකිලිමත් නොවී ආදායම් ගිණුම පිළියෙල කර තිබුණි.

(ඇ) 20.06.02.00 දරන ආදායම් සංකේතාංකය - ප්‍රාග්ධන වත්කම් විකිණීම

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (i) 2013 වර්ෂයේ රු.322,901,388 ක් වූ දළ ආදායම් රැස් කිරීම සමාලෝචිත වර්ෂයේදී රු.17,604,345,609 ක් වී තිබුණි. ඒ අනුව සමාලෝචිත වර්ෂයේ ආදායම ඉකුත් වර්ෂයට වඩා රු.17,281,444,221 කින් ආදායම වැඩි වී තිබුණි.
- (ii) රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය සතු ඉඩමක් හෝටල් සංවර්ධනය සඳහා පෞද්ගලික සමාගමකට ලබා දීමෙන් ලැබී තිබුණු රු.බිලියන 19.82 ක් හා 2010 වර්ෂයේ සිට 2014 වර්ෂය දක්වා එම මුදල් ආයෝජනය කිරීමෙන් ලද පොලිය රු.බිලියන 5.45 කින් රු.බිලියන 12.21 ක් වෙනත් ව්‍යාපෘතියට උපයෝජනය කර ඉතිරි මුදල 2014 වර්ෂය අවසානය දක්වා ප්‍රමාද කර මෙම ආදායම් සංකේතයට බැර කර තිබුණි.

(ඈ) 20.02.02.01- ආදායම් සංකේතාංකය - ණයදීම වෙනුවෙන් පොලිය

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (i) ශ්‍රී ලංකා රබර් නිෂ්පාදන සහ අපනයන සංස්ථාවට ලබාදුන් රු.773,340,000 ක ණය මුදලට අදාලව ලැබිය යුතු රු.612,893,552 ක් වූ පොළී මුදලින් කිසිදු මුදලක් අය කර ගෙන නොතිබුණු අතර පොළිය අයකර ගැනීම පිළිබඳ අවිනිශ්චිතතාවයක් පවතින බව දක්වා තිබුණි.

- (ii) සණස සංගමය සඳහා ලබාදී තිබූ රු.11,114,479 ක ණය මුදලට අදාළව ලැබිය යුතු පොලිය රු.2,814,034 ක් වූ අතර එම මුදල ද අයකර ගැනීම පිළිබඳ අවිනිශ්චිතතාවයක් පවතින බව හිඟ ආදායම් වාර්තාවේ සඳහන් කර තිබුණි.
- (iii) ලංකා ධීවර සංස්ථාවට ලබාදුන් රු.මිලියන 111.6 ක ණය මුදලට අදාළව සමාලෝචිත වර්ෂය අවසානයට පැවති රු.2,567,890 ක් වූ හිඟ පොලියෙන් කොටසක් හෝ අයකර ගැනීමට සමාලෝචිත වර්ෂයේදී නොහැකි වී තිබුණි.

(ඉ) **20.06.04.00 - ආදායම් සංකේතාංකය - ආදායම් විස්තරය - ණය ආපසු අයකර ගැනීම**

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (i) 1999 හා 2000 වර්ෂවල ශ්‍රී ලංකා රබර් නිෂ්පාදන හා අපනයන සංස්ථාව වෙත ලබා දී තිබූ පිලිවෙලින් රු.550,990,000 හා රු.222,350,000 ක් වූ ණය මුදලින් කිසිදු මුදලක් අයකර ගැනීමට දෙපාර්තමේන්තුව 2015 ජුනි 30 දින වන විටත් අපොහොසත් වී තිබුණි.
- (ii) 1992 වර්ෂයේදී අඩු ආදායම්ලාභීන් සඳහා ණය ලබාදීමට සණස සංගමය වෙත ලබාදී තිබූ රු.11,114,479 ක් වූ ණය මුදලින් කිසිදු මුදලක් අයකර ගැනීමට නොහැකි වී තිබුණි. අදාළ ණය මුදල එකවර ගෙවීමට නොහැකි නම් වාරික වශයෙන් ගෙවීමේ ක්‍රමවේදයක් යෝජනා කරන ලෙස අදාළ ආයතනය වෙත දැනුම් දී තිබුණ ද ඒ සඳහා හෝ කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොතිබුණි.
- (iii) ලංකා ධීවර සංස්ථාව වෙත අවස්ථා 3 කදී ලබාදී තිබූ රු.මිලියන 116 ක ණය මුදලින් රු.මිලියන 111.6 ක මුදලක් අයකර ගැනීමට සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් අපොහොසත් වී තිබුණි.
- (iv) වාලච්චේන හා ඇඹිලිපිටියේ පිහිටි කඩදාසි කර්මාන්ත ශාලා දෙකෙහි නිෂ්පාදන ධාරිතාවය වැඩි කිරීම සඳහා සි/ස ජාතික කඩදාසි සමාගමට ලබාදී තිබූ රු.මිලියන 50 ක පොළී රහිත ණය මුදලින් සමාලෝචිත වර්ෂය අවසානයට අයවිය යුතු මුදල රු.මිලියන 35 ක් වූ අතර මෙම හිඟ ණය මුදලින් කිසිදු මුදලක් අයකර ගැනීමට දෙපාර්තමේන්තුව අපොහොසත් වී තිබුණි.

(v) ආයතන 08 ක් වෙත ලබාදී තිබූ රු.1,648,908,370 ක් වූ ණය මුදල්වලට අදාළ වාරික මුදල් අයකර ගැනීමට සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් කටයුතු කර නොතිබුණි.

(ඊ) **20.02.01.99- ආදායම් සංකේතාංකය - අනෙකුත් කල්බදු කුලී**

පෞද්ගලික ආයතනයට ලබාදී තිබූ ගොඩනැගිලි මත වූ බදු කුලිය 2013 වර්ෂයේ සිට අහිමි වී තිබුණි. එම ගොඩනැගිල්ල නැවත බදු නොදීම සම්බන්ධයෙන් කොළඹ ප්‍රාදේශීය ලේකම් විමසා කරුණු ඉදිරිපත් කරනු ලබන බවට පසුගිය වසරේදී විගණනයට දන්වා තිබුණත් 2015 ජුනි 15 දින වන විටත් අදාළ පිළිතුරු ලබාදී නොතිබුණි.

13.3 වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් (භාණ්ඩාගාර මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල්) භාරයේ පවතින මුදල හා අනෙකුත් මූල්‍ය වත්කම් පිළිබඳ සමීක්ෂණ මණ්ඩල වාර්තාවේ අන්තර්ගත සමාගම් කොටස් සහතික ලැයිස්තුව පරීක්ෂාවේදී වසර 50 කට වඩා පැරණි සමාගම් කොටස් සහතික පැවැතුණි. එම සහතික ආරක්ෂා කර ගැනීම, ස්ථාවර පැවැත්ම තහවුරු කර ගැනීම හා වර්තමාන වටිනාකම සහතික කර ගැනීම සඳහා විධිමත් ක්‍රියාමාර්ග ගැනීමට 2015 ජුනි 30 දින වන විටත් දෙපාර්තමේන්තුව විසින් කටයුතු කර නොතිබුණි.

(ආ) පරිගණකගත ලේඛනයෙහි සිදු කරන ලද සංශෝධනවලට අනුරූපීව කොටස් සහතිකවල සිදු වන වෙනස්වීම්, දැනට පවත්වාගෙන යන ලේඛනයෙහිද යාවත්කාලීන කිරීම හා අක්‍රීය තත්ත්වයෙහි පවතින ආයතනවලට අදාළ සහතිකපත් හෝ වෙනත් ලියකියවිලි සම්බන්ධයෙන් පියවර ගැනීම සුදුසු බව සමීක්ෂණ මණ්ඩල වාර්තාවෙන් නිර්දේශ කර තිබුණද, එසේ සිදු කළ බවට සාක්ෂි විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.

13.4 කාර්යසාධනය

2014 වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම අනුව දෙපාර්තමේන්තු ප්‍රගතිය පිළිබඳ නිරීක්ෂණ පහත දැක්වේ.

(අ) 2014 දෙසැම්බර් 31 දිනට අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවලට අයත් අග්‍රිම ගිණුම් 213 ක් යටතේ රු.මිලියන 20,666.79 ක ශුද්ධ හර ගේෂයක් නොපියවී පැවතුණි. 2015 සැප්තැම්බර් මාසය වන විට ඉන් අග්‍රිම ගිණුම් 191 ක් සැසඳීම් කර පියවා තිබුණි.

තවදුරටත් නොපියවා පවතින අග්‍රිම ගිණුම් ගණන 22 ක් වූ අතර, ඒවායේ ශුද්ධ හර ශේෂ වටිනාකම රු.මිලියන 1,124.73 ක් විය. එම ශේෂ වසර 01 ක සිට වසර 17 ක් දක්වා කාල පරාසයක සිට පැවැත එන ශේෂ විය.

(ආ) භාණ්ඩාගාර බැඳුම්කරවල රු.මිලියන 916 ක් ආයෝජනය කර ඒ යටතේ උපලබ්ධි වන පොලී මුදලින් මිය ගිය, පුර්ණ අකර්මණ්‍යතාවයට පත් වූ සහ වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගිය නිලධාරීන් විසින් ලබාගත් ණය ශේෂ පියවීම සඳහා දෙපාර්තමේන්තු විසින් දේපල ඇපකර අරමුදල පිහිටුවා තිබුණි. අරමුදලේ ක්‍රියාකාරීත්වයට අදාල යම් යම් කරුණුවල වෙනස්කම් හඳුනා ගෙන තිබුණ ද එම කරුණු ඇතුළත්ව උපදෙස් වක්‍රලේඛයක් නිකුත් කිරීමට දෙපාර්තමේන්තුව 2015 ජූනි 30 දින වන විටත් කටයුතු කර නොතිබුණි. එසේම මෙම දේපල ඇපකර ණය අරමුදල යටතේ ණය ශේෂ පියවීමේදී මරණය සිදු වී මාස 3 ක් ඇතුළත ණය මුදල් නිරවුල් කිරීමට හා ඒ අනුව උපවිත වන පොලිය නොසලකා හැරීමටත් බැංකු සමඟ අන්‍යෝන්‍ය එකඟතාවයක් ඇති කර ගෙන තිබුණ ද, ඇතැම් ණය ශේෂ පියවීම සඳහා ඉතා දීර්ඝ කාලයක් ගත කර තිබුණි.

(ඇ) 2006 වර්ෂයේ අයවැය යෝජනා අනුව වී සහ සහල් මිලට ගැනීම සඳහා ගබඩා පහසුකම් සහ අලෙවිකරණ ජාලයක් ඇතිකිරීම සඳහා ගොවි ද්‍රව්‍ය මිලදී ගැනීමේ සහ විකිණීමේ වක්‍රීය අරමුදල ක්‍රියාත්මක කර තිබුණි. වී අලෙවි මණ්ඩලය, සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව, වෙළෙඳ හා වාණිජ දෙපාර්තමේන්තුව හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල මගින් සමුපකාර සමිතීන් වි මිලදී ගැනීම සඳහා අරමුදල් ලබාදීම දෙපාර්තමේන්තුව විසින් සිදුකර තිබුණි. මූල්‍ය වාර්තාව අනුව, අරමුදලින් ලබාදී තිබූ මුදල්වලින් 2014 දෙසැම්බර් 31 දිනට අයවිය යුතු ශේෂය රු.මිලියන 2,813.38 විය. තවද, 2014 ජනවාරි 01 දිනට හිඟ හිටව තිබූ රු.මිලියන 4,217.88 කින් වර්ෂය තුළ රු.මිලියන 1,518.27 ක් හෙවත් සියයට 36 ක පමණක් පියවා තිබුණි.

(ඈ) යල සහ මහ කන්න තුළදී වී මිලදී ගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත 2013 හා 2014 වර්ෂවලදී පිළිවෙලින් රු.මිලියන 1,764 ක් හා රු. මිලියන 227.46 ක් නිකුත් කර තිබුණි. ඉන් එක් එක් වර්ෂය තුළ පිළිවෙලින් රු.මිලියන 62.7 ක් හා රු.මිලියන 114.2 ක් හෙවත් සියයට 4 ක් හා සියයට 50 ක් පියවා තිබුණි.

(ඉ) මෙම අරමුදල ක්‍රියාත්මක කිරීමේ අරමුණ වන " වී සහ සහල් මිලට ගැනීම සඳහා ගබඩා පහසුකම් සහ අලෙවිකරණ ජාලයක් ඇති කිරීම " යන අරමුණ කෙරෙහි දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී නොතිබුණි. .

13.5 මානව සම්පත් කළමනාකරණය

අනුමත සේවක සංඛ්‍යාව හා තර්ජන සේවක සංඛ්‍යාව

2014 දෙසැම්බර් 31 දිනට වූ සේවක සංඛ්‍යාව පිළිබඳ තත්ත්වය පහත පරිදි විය.

සේවක වර්ගය	අනුමත සේවක සංඛ්‍යාව	තර්ජන සේවක සංඛ්‍යාව	පුරප්පාඩු සංඛ්‍යාව
-----	-----	-----	-----
(i) ජ්‍යෙෂ්ඨ මට්ටම	20	14	06
(ii) තෘතීයික මට්ටම	01	01	-
(iii) ද්විතීයික මට්ටම	82	68	14
(iv) ප්‍රාථමික මට්ටම	18	17	01
	----	----	----
එකතුව	121	100	21
	====	====	====

14. ශීර්ෂය 250 - රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව

14.1 විසර්ජන ගිණුම

අයවැය විවලනය

වැය විෂයයන් 04 ක් සඳහා අධි ප්‍රතිපාදන සලසා තිබීම හේතුවෙන් ප්‍රතිපාදන උපයෝජනය කිරීමෙන් පසු ඉතිරිය එම වැය විෂයයන්ට අදාල ශුද්ධ ප්‍රතිපාදනයෙන් සියයට 37 ක සිට සියයට 58 ක් දක්වා පරාසයක ප්‍රමාණයක් ගෙන තිබුණි.

14.2 රජයේ නිලධාරීන්ට අත්තිකාරම් ගිණුම පිළිබඳ සැසඳුම් ප්‍රකාශය

විගණනයට ඉදිරිපත් කළ සැසඳුම් ප්‍රකාශය ප්‍රකාරව එදිනට මිය ගිය හා සේවය අතහැර ගිය නිලධාරීන්ගෙන් අයවීම් හිඟහිට තිබුණු ශේෂවල එකතුව රු.297,799 ක් වූ අතර, එම හිඟහිටි ශේෂ වර්ෂ 02 සිට වර්ෂ 05 ක් දක්වා කාල පරාසයක් ගත වී තිබුණත්, එම හිඟහිටි ණය ශේෂ අයකර

ගැනීමට නීතිමය හා අනෙකුත් පියවර ගෙන තිබුණ ද එම ණය 2015 ජූනි 30 දින වන විටත් අයකර ගෙන නොතිබුණි.

14.3 වාණිජ නොවන අත්තිකාරම් ගිණුම් පිළිබඳ සැසඳුම් ප්‍රකාශනය

දෙපාර්තමේන්තුව විසින් සමාලෝචිත වර්ෂයේදී වාණිජ නොවන අත්තිකාරම් කටයුතු 02 ක් ක්‍රියාත්මක කර තිබුණි. ඒ සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) විවිධ අත්තිකාරම් ගිණුම

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (i) වර්ෂ 06 කට වඩා අධික කාලයක සිට පැවැත එන රු.342,644,844 ක අත්තිකාරම් ශේෂ 2014 දෙසැම්බර් 31 දින වන විටත් පියවා නොතිබුණි.
- (ii) රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුවේ මූල්‍ය ප්‍රකාශන අනුව 2014 දෙසැම්බර් 31 දිනට දිස්ත්‍රික් ලේකම් කාර්යාල 03 කට අදාළව නොපියවූ අත්තිකාරම් ශේෂය ඒ ඒ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් තහවුරු කරන ලද ශේෂය අනුව රු.44,623,198 ක වෙනසක් නිරීක්ෂණය විය.
- (iii) ආහාර දෙපාර්තමේන්තුව විසින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින් මිලදීගෙන තිබුණු රු.1,159,223,308 ක් වටිනා සහල්, ගැනුම් මිලට වඩා අඩු මිලකට විකිණීම හේතුවෙන් සිදු වූ රු.163,037,216 ක අලාභයෙන් කොටසක් වන රු.158,907,691 ක් කපා හැරීම සඳහා භාණ්ඩාගාර අනුමැතිය ලැබී තිබුණි. ඉන් පොත්වලින් රු.88,540,324 ක් පමණක් කපා හැරීමට කටයුතු කර තිබුණි. ඒ අනුව ඉතිරි රු.74,496,892 ක අලාභය කපාහැරීමට අවශ්‍ය අනුමැතිය හා ප්‍රතිපාදන ලැබී නොතිබුණි.
- (iv) මුදල් රෙගුලාසි 106 ප්‍රකාර අමාත්‍යාංශ දෙපාර්තමේන්තු හා කාර්යාල වෙත විවිධ කාර්යයන් සඳහා රු.10,096,623 ක අත්තිකාරම් මුදල් ලබා දී තිබුණු අතර එසේ ලබා ගත් අත්තිකාරම් මුදලින් රු.7,688,163 ක් සමාලෝචිත වර්ෂය අවසන් වන විට පියවා තිබුණි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය විසින් 2002 පෙබරවාරි මාසයේදී ලබා ගත් රු.2,408,460 ක අත්තිකාරම් මුදල වසර 12 ක කාලයක සිට පැවැත එමින් තිබුණත්, එම අත්තිකාරම ලබාගත් කාරණයට අදාළව තව දුරටත් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින බව නිරීක්ෂණය විය.

- (v) 2012 ජනවාරි 26 දිනැති අංක SA/ACCTS/04/7000/2011 දරන භාණ්ඩාගාර මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල් ඇමතු රාජ්‍ය ගිණුම් අධ්‍යක්ෂ ජනරාල්ගේ ලිපිය මඟින් ඉහත (iv) හි සඳහන් ණය ශේෂය එම ආයතනයට නිකුත් කරනු ලබන අග්‍රිමයෙන් වාරික වශයෙන් අය කර හිඟහිටි අත්තිකාරම් පියවීමට යෝජනා කර අදහස් විමසා තිබුණ ද අවශ්‍ය කටයුතු ඒ අයුරින් ඉටු නොවීම නිසා එම ශේෂයන් අය නොවී දිගින් දිගටම මූල්‍ය ප්‍රකාශන වලින් ඉදිරියට පවත්වා ගෙන තිබුණි.

14.4 බේරුම් නොකළ බැරකම්

පහත සඳහන් නිරීක්ෂණය කරනු ලැබේ.

දෙපාර්තමේන්තුව විසින් 2014 දෙසැම්බර් 31 දිනට බේරුම් නොකළ වර්ෂයකට අඩු කාලයක සිට පැවත එන රු.269,974 ක් වූ බැරකම් විය.

14.5 මානව සම්පත් කළමනාකරණය

අනුමත සේවක සංඛ්‍යාව හා තර්ජන සේවක සංඛ්‍යාව

2014 දෙසැම්බර් 31 දිනට වූ සේවක සංඛ්‍යාව පිළිබඳ තත්ත්වය පහත පරිදි විය.

සේවක වර්ගය	අනුමත සේවක සංඛ්‍යාව	තර්ජන සේවක සංඛ්‍යාව	පුරප්පාඩු සංඛ්‍යාව
(i) ජ්‍යෙෂ්ඨ මට්ටම	16	07	09
(ii) තෘතීයික මට්ටම	03	01	02
(iii) ද්විතීයික මට්ටම	35	28	07
(iv) ප්‍රාථමික මට්ටම	15	09	06
එකතුව	69	45	24
	===	===	===

15. ශීර්ෂය 251 - තක්සේරු දෙපාර්තමේන්තුව

15.1 ලේඛන හා පොත්පත් පවත්වා නොතිබීම

දෙපාර්තමේන්තුව විසින් පහත දැක්වෙන ඇතැම් ලේඛන පවත්වා නොතිබුණු අතර, ඇතැම් ලේඛන විධිමත්ව හා යාවත්කාලීනව පවත්වා නොතිබුණු බව නියැදි විගණන පරීක්ෂණවලදී නිරීක්ෂණය විය.

ලේඛන වර්ගය -----	අදාළ රෙගුලාසිය -----	නිරීක්ෂණ -----
(අ) හානි පිළිබඳ මුදල් රෙගුලාසි 110 ප්‍රකාරව ලේඛනය		පවත්වා නොතිබුණි.
(ආ) වාහන ලැයිස්තුගත කිරීමේ ලේඛන	මුදල් රෙගුලාසි 1647 (ඉ) ප්‍රකාරව	පවත්වා නොතිබුණි.
(ඇ) ස්ථාවර වත්කම් ලේඛනය	1978 දෙසැම්බර් 19 දිනැති අංක 842 දරන භාණ්ඩාගාර චක්‍රලේඛය	යාවත්කාලීන කර නොතිබුණි.

15.2 විගණන විමසුම්වලට පිළිතුරුදීම

තක්සේරු දෙපාර්තමේන්තුව වෙත 2014 වර්ෂය වෙනුවෙන් විගණන විමසුම් 17ක් නිකුත් කර තිබූ අතර ඉන් 06 කට අදාළව පිළිතුරු ඉදිරිපත් කර නොතිබුණි. එම විමසුම්වලට අදාළව ගණනය කළ හැකි ගනුදෙනුවල වටිනාකම රු.2,134,950 ක් විය.

15.3 විසර්ජන ගිණුම

අයවැය විචලනය

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) වැය විෂයයන් 04 ක් සඳහා අධි ප්‍රතිපාදන සලසා තිබීම හේතුවෙන් ප්‍රතිපාදන උපයෝජනය කිරීමෙන් පසු ඉතිරිය එම වැය විෂයයන්ට අදාළ ශුද්ධ ප්‍රතිපාදනයෙන් සියයට 10 ක සිට සියයට 40 ක් දක්වා පරාසයක ප්‍රමාණයක් ගෙන තිබුණි.
- (ආ) වැය විෂයයන් 08 ක් සඳහා සලසා තිබුණු ප්‍රතිපාදනයෙන් උපයෝජනය කළ පසු ඉතිරිය ඉක්මවා රු.7,742,262 ක බැරකම් එළඹ තිබුණි.

(ඇ) විසර්ජන ගිණුමේ වැය විෂයයන් 07 කට අදාළව බැරකම් වටිනාකම රු.403,018 ක් අඩුවෙන්ද, වැය විෂයයන් 05 කට අදාළව බැරකම් වටිනාකම රු.2,962,630 ක්ද, වැඩියෙන්ද දක්වා තිබුණි.

15.4 අග්‍රිම ගිණුම

පහත සඳහන් නිරීක්ෂණය කරනු ලැබේ.

මුදල් රෙගුලාසි 371 ප්‍රකාරව කාර්යය නිමකළ වහාම ලබාගත් තත්කාර්ය අතුරු අග්‍රිමය නිරවුල් කළ යුතු වුවත්, අවස්ථා 15 කට අදාළව ලබා දී තිබුණු එකතුව රු.163,000 ක් වූ තත්කාර්ය අතුරු අග්‍රිම කාර්යය නිමවී මාස 04 ක සිට මාස 11 ක් දක්වා කාල පරාසයක් තුළ නිරවුල් කර තිබුණි.

15.5 ආදායම් ගිණුම

දෙපාර්තමේන්තු ප්‍රධානියා ආදායම් ගණන්දීමේ නිලධාරී වශයෙන් ආදායම් සංකේතාංක 20.03.02.09 දරන ආදායම ගිණුම සම්බන්ධයෙන් ආදායම් ඇස්තමේන්තු පිළියෙල කිරීම, ආදායම් රැස්කිරීම, ගිණුම්ගත කිරීම හා ගිණුම් ඉදිරිපත් කිරීමේ කාර්ය භාරය පැවැරී තිබුණි. එම ආදායම් සංකේතවලට අදාළව සිදු කළ නියැදි විගණනයේදී පහත සඳහන් අඩුපාඩු නිරීක්ෂණය විය.

(අ) 20.03.02.09 දරන ආදායම් සංකේතය - තක්සේරු ආදායම

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (i) වාර්ෂික ඇස්තමේන්තුව අනුව ආදායම් සංකේතයට අදාළව රු.මිලියන 70 ක ආදායමක් රැස්කිරීමට ඇස්තමේන්තු කර තිබුණි. සමාලෝචිත වර්ෂය අවසානයට රු.මිලියන 110 ක් රැස්කර තිබුණි. එය ඇස්තමේන්තු ගත ආදායමෙන් සියයට 157 ක් වී තිබුණි. අපේක්ෂිත ආදායම් වත්කම් තක්සේරු කිරීමේදී අපේක්ෂා නොකළ ව්‍යාපෘතිවලට අදාළ තක්සේරු ගාස්තු අයකිරීම හේතුවෙන් ඇස්තමේන්තු ගත ආදායම ඉක්මවා ආදායම් රැස්කර තිබුණි. දෙපාර්තමේන්තුව විසින් සංශෝධිත ආදායම් ඇස්තමේන්තු පිළියෙල කර 2014 අගෝස්තු 31 දින රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර තිබුණි.

- (ii) විගණනයට ඉදිරිපත් කළ ආදායම් ගිණුම අනුව එකතුව රු.434,544,259 ක් ආදායම් හිඟ හිට තිබුණු අතර, එම හිඟහිටි ආදායම 2008 වර්ෂයේ සිට 2014 වර්ෂය දක්වා කාල පරාසයකට අදාල විය. හිඟහිටි ආදායම් අයකර ගැනීමේ පසු විපරම් කටයුතු දුර්වල තත්ත්වයක පැවතුණි.
- (iii) දෙපාර්තමේන්තුව විසින් තක්සේරු කටයුතු සිදුකිරීමෙන් පසු ගාස්තු කැඳවීම සිදු කරනු ලබන අතර ඒ අනුව රජයේ ආයතනවලට අමතරව භාහිර ආයතනවලටද තක්සේරු කටයුතු සිදු කිරීමෙන් පසු ගාස්තු අයකිරීමට කටයුතු කර තිබුණි. ණය පදනම මත තක්සේරු කටයුතු සිදු කර තිබීම නිසා 2008 වර්ෂයේ සිට සමාලෝචිත වර්ෂය අවසානය දක්වා භාහිර ආයතනවලින් අයවිය යුතු මුළු හිඟ තක්සේරු ආදායම රු.42,643,503 ක් විය.
- (iv) තක්සේරු ගාස්තු ආදායම ගණනය කිරීමේදී ඊට ඇතුළත් වන ගමන් වියදම් රු.63,361 ක් ආදායම් ලෙස ගිණුම්ගත කරනු වෙනුවට එය ගමන් වියදම් වැය ලෙජරයේ අධිභාර ලෙස දක්වා තිබීම හේතුවෙන් ගමන් වියදම් සඳහා වූ 2014 වර්ෂයේ වාර්ෂික ප්‍රතිපාදනය එම ප්‍රමාණයෙන් සදොස් ලෙස වැඩියෙන් දක්වා තිබුණි.
- (v) මාසික ආදායම් වාර්තා ලබාගෙන සසඳා නොතිබුණු බැවින් 2013 වර්ෂයට අදාල රු.212,050 ක් වූ ආදායමක් 2014 වර්ෂයේ ආදායමක් ලෙස ගිණුම් ගත කර තිබුණි.
- (vi) 2008 දෙසැම්බර් 31 දිනැති රාජ්‍ය මුදල් වක්‍රලේඛ අංක 434 ප්‍රකාර රජයේ මූල්‍යාධාර මත යැපෙන සියළුම රාජ්‍ය ආයතන සඳහා ගාස්තුවකින් තොරව තක්සේරු කටයුතු සිදු කළ යුතු වුවත් රාජ්‍ය මූල්‍යාධාර මත යැපෙන ආයතන 16 කින් රු.3,618,111 ක් 2014 වර්ෂයට අදාලව ලැබිය යුතු හිඟ ආදායම් ලෙස ගිණුම් ගත කර තිබුණි.
- (vii) 2014 වර්ෂයට අදාල හිඟ ආදායම් රු.17,365,205 ක් ආදායම් ලේඛනවල ඇතුළත්ව නොතිබුණි.

15.6 රජයේ නිලධාරීන්ට අත්තිකාරම් ගිණුම පිළිබඳ සැසඳුම් ප්‍රකාශය

විෂය අංක 25101 දරන රජයේ නිලධාරීන්ට අත්තිකාරම් ගිණුම පිළිබඳ 2014 දෙසැම්බර් 31 දිනට වූ සැසඳුම් ප්‍රකාශය සම්බන්ධයෙන් සිදු කළ නියැදි පරීක්ෂාවේදී පහත සඳහන් අඩුපාඩු නිරීක්ෂණය විය.

- (අ) විගණනයට ඉදිරිපත් කළ සැසඳුම් ප්‍රකාශය ප්‍රකාරව එදිනට අයවීම් හිඟහිට තිබුණු ශේෂවල එකතුව රු.1,125,098 ක් වූ අතර, එම හිඟහිටි ශේෂ වර්ෂ 01 සිට වර්ෂ 05 ක් දක්වා කාල පරාසයක සිට පැවැත එමින් තිබුණත්, එම හිඟහිටි ණය ශේෂ අයකර ගැනීමේ පසුපරම් කටයුතු දුර්වල තත්ත්වයක පැවතුණි.
- (ආ) මියගිය, විශ්‍රාම ගිය, වෙනත් රාජ්‍ය ආයතනවලට මාරු වී ගිය නිලධාරීන්ගෙන් දීර්ඝ කාලයක සිට පැවැත එන ණය ශේෂ සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.
 - (i) සැසඳුම් ප්‍රකාශය ප්‍රකාරව ස්ථාන මාරු වී ගිය නිලධාරීන් ගෙන් වර්ෂ 30 කට වැඩි කාලයක සිට පැවත එන ණය ශේෂය රු.3,120 ක් හා වර්ෂ 17 කට වැඩි කාලයක සිට පැවත එන ණය ශේෂය රු.8,796 ක් වී තිබුණි. මෙම ශේෂ නිරවුල් කිරීමට සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් නොහැකි වී තිබුණි.
 - (ii) සේවයෙන් විශ්‍රාම ගිය හා මිය ගිය නිලධාරීන්ගෙන් 2014 දෙසැම්බර් 31 දිනට අයවිය යුතු ණය ශේෂය රු.393,389 ක් වී තිබුණි. මෙම ශේෂ වර්ෂ 2 ක සිට වර්ෂ 27 ක් දක්වා කාල පරාසයක සිට පැවැත එමින් තිබුණත්, සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් එම ණය ශේෂ අයකර ගැනීමට දෙපාර්තමේන්තුව අපොහොසත් වී තිබුණි.
 - (iii) 2014 දෙසැම්බර් 31 දිනට වැඩ තහනම් කළ හා සේවය හැරගිය නිලධාරීන්ගෙන් අයවිය යුතු රු.508,467 ක ශේෂයෙන් වර්ෂ 1 ක සිට වර්ෂ 20 ක් දක්වා කාල පරාසයක සිට පැවැත එමින් තිබුණත්, එම ශේෂද සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් අයකර ගැනීමට අපොහොසත් වී තිබුණි.

15.7 යහ පාලනය හා ගිණුම් කටයුතුභාවය

15.7.1 වාර්ෂික ප්‍රසම්පාදන සැලැස්ම

2006 මාර්තු 24 දිනැති අංක 128 දරන ජාතික අයවැය වකුලේඛය ප්‍රකාරව වාර්ෂික ප්‍රසම්පාදන සැලැස්ම 2014 දෙසැම්බර් 31 දින වන විටත් පිළියෙල කර නොතිබුණි.

15.7.2 අභ්‍යන්තර විගණනය

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) අභ්‍යන්තර විගණන අංශය වෙත ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් අනුයුක්ත කර නොතිබුණි. මේ නිසා 2014 වර්ෂයේදී විගණනය කළ යුතුව තිබුණු ප්‍රාදේශීය කාර්යාල 27 කින් කාර්යාල 3 ක් පමණක් විගණනය කර තිබුණි.
- (ආ) 1998 අගෝස්තු 03 දිනැති අංක IAI/98/2 චක්‍රලේඛ ලිපිය ප්‍රකාරව අභ්‍යන්තර විගණන වැඩසටහන අමාත්‍යාංශ ලේකම් විසින් අනුමත කර නොතිබුණි.

15.7.3 විගණන හා කළමනාකරණ කමිටුව

දෙපාර්තමේන්තුවේ විගණන හා කළමනාකරණ කමිටුව කාර්තුවකට එක් වරක් බැගින් විගණන කමිටු රැස්වීම් 04 ක් වර්ෂයේදී පැවැත්විය යුතු වුවත්, සමාලෝචිත වර්ෂය වෙනුවෙන් කමිටු රැස්වීම් 03ක් පමණක් පවත්වා තිබුණි.

15.8 වත්කම් කළමනාකරණය

දෙපාර්තමේන්තුවේ වත්කම් සම්බන්ධයෙන් සිදු කළ නියැදි විගණනයේදී පහත සඳහන් අඩුපාඩු නිරීක්ෂණය විය.

(අ) වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ පැවැත්වීම

2014 ඔක්තෝබර් 17 දිනැති අංක 02/2014 දරන රාජ්‍ය මුදල් චක්‍රලේඛය ප්‍රකාරව 2014 වාර්ෂික භාණ්ඩ සමීක්ෂණය සිදුකර එම වාර්තා 2015 මාර්තු 17 දිනට ප්‍රථම විගණකාධිපති වෙත ඉදිරිපත් කළයුතු වුවත්, 2015 මැයි 31 දින වන විටත් එම වාර්තා විගණනය වෙත ඉදිරිපත් කර නොතිබුණි. අවසාන වශයෙන් වාර්ෂික භාණ්ඩ සමීක්ෂණය 2013 වර්ෂය වෙනුවෙන් පවත්වා තිබුණි.

(ආ) දෙපාර්තමේන්තු පරිශ්‍රය පිහිටි ඉඩම ස්ථාවර වත්කම් ලේඛනයේ රු.115,000,000 ක් ලෙස සටහන් කර තිබුණද, එය විසර්ජන ගිණුමේ ජංගම නොවන වත්කම් සංවලන වාර්තාවේ (සටහන් අංක 01) ඇතුළත් කර නොතිබුණි. දෙපාර්තමේන්තුවට අයත් පිළිවෙළින් හෙක්ටයාර් 0.071 ක් හා පර්චස් 70 ක් විශාල කතරගම හා නුවර සංචාරක බංගලා දෙක ස්ථාවර වත්කම් ලේඛනයේ සටහන් කර තිබුණද ඊට අදාල පිරිවැය එහි දක්වා නොතිබුණි. එසේම එම වත්කම විසර්ජන ගිණුමට ඇතුළත් කර නොතිබුණි.

15.9 අනුකූල නොවීම

නීති, රීති හා රෙගුලාසිවලට අනුකූල නොවීම

නියැදි විගණන පරීක්ෂණවලදී නිරීක්ෂණය වූ නීති, රීති හා රෙගුලාසිවල විධිවිධානවලට අනුකූල නොවූ අවස්ථා පහත විග්‍රහ කර දැක්වේ.

නීති, රීති හා රෙගුලාසිවලට යොමුව -----	වටිනාකම -----	අනුකූල නොවීම -----
(අ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය -----	රු.	
(i) මුදල් රෙගුලාසි 128(2)(ඉ)	-	රජයට ලැබිය යුතු හිඟ ආදායම් අප්‍රමාදව එකතු කරගැනීම සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුව විසින් විශේෂ විධි විධාන යොදා නොතිබුණි.
(ii) මුදල් රෙගුලාසි 128(2)(උ)	-	සියළුම ආයතනවලින් ආදායම් වාර්තා ලබාගෙන භාණ්ඩාගාරයේ ගිණුම් සමඟ සැසඳිය යුතු වුවත්, එසේ සිදුකළ බවට තොරතුරු විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.
(iii) මුදල් රෙගුලාසි 427(2)	142,798	භාණ්ඩාගාර පොත්වල පවතින ගිණුම් ශේෂයන් සමඟ අත්තිකාරම් ගිණුමේ ශේෂයන් සැසඳුම් කර නොතිබුණි.
(iv) මුදල් රෙගුලාසි 1645 හා 1646	-	දෙපාර්තමේන්තුව සතුව පවතින සංචිත වාහන 16 ක් වෙනුවෙන් දෛනික ධාවන සටහන් හා මාසික සංසිද්ධි වාර්තා ඉදිරිපත් කර නොතිබුණි.

(v) මුදල් රෙගුලාසි 1647 (ඉ) - මෝටර් වාහන භාර නිලධාරීන් විසින් තමා ධාරයේ ඇති වාහන පිළිබඳව ඒ ඒ වාහනයේ වර්ගය හා මෝස්තරයද, ලියාපදිංචි කිරීමේ අංකයද තමන්ට වාහනය භාරදුන් දිනයද, පැවරූ දිනය හා ඒ පිළිබඳ විස්තර ඇතුළත් වාර්තාවක් තබාගත යුතු වුවත්, ඒ අනුව කටයුතු කර නොතිබුණි.

(ආ) රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය

(i) 4.2.3 මාර්ගෝපදේශය ප්‍රසම්පාදන කටයුතු සඳහා ප්‍රසම්පාදන කාල සටහනක් සකස් කර නොතිබුණි.

(ii) 8.7.1 (අ) මාර්ගෝපදේශය 10,572,000 ප්‍රමාණවත් ප්‍රතිපාදන නොමැතිව දෙපාර්තමේන්තුවේ බිම්මහල නවීකරණය කිරීමේ කොන්ත්‍රාත්තුව ගොඩනැගිලි දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබුණි.

(iii) 8.9.1 (ආ) මාර්ගෝපදේශය 10,572,000 ඉහත (ආ) (ii) හි දැක්වෙන කොන්ත්‍රාත්තුව සඳහා දෙපාර්තමේන්තුව විසින් ලිඛිත ගිවිසුමකට එළඹ නොතිබුණි.

(ඇ) රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ

1998 පෙබරවාරි 21 දිනැති අංක 05/98 දරන චක්‍රලේඛය - 2011 වර්ෂයේ පාඨමාලාව හැදෑරීම ආරම්භ කළ නිලධාරියෙකු 2014 දෙසැම්බර් 31 දින වන විටත් යෝජිත ගිවිසුම අත්සන් කර නොතිබුණි.

15.10 කාර්යසාධනය

2014 වාර්ෂික අයවැය ඇස්තමේන්තුව හා ක්‍රියාකාරී සැලැස්ම අනුව දෙපාර්තමේන්තුවේ ප්‍රගතිය පිළිබඳ නිරීක්ෂණ පහත දැක්වේ.

(අ) සැලැස්ම කිරීම

පහත සඳහන් අවස්ථා වලදී ක්‍රියාකාරී සැලැස්මට අනුකූලව ක්‍රියා නොකර තිබුණි.

- (i) ක්‍රියාකාරී සැලැස්ම අනුව වරිපනම් තක්සේරුවල මූලික සමීක්ෂණ කටයුතු 204,459 ක් ද වරිපනම් තක්සේරුවල අවසන් පරීක්ෂණ 200,000 ක් ද ඉටුකිරීමට සැලැස්ම කර තිබුණද සමාලෝචිත වර්ෂයේදී පිළිවෙලින් 184,675 ක් හා 180,548 ක් පමණක් ඉටුකර තිබුණි.
- (ii) ඉටු කළ කාර්යයන්ට අදාළ නැවත තක්සේරු කටයුතු 32,000 ක් ඉටු කිරීමට සැලැස්ම කර තිබුණද, ඉන් 26,290 ක් පමණක් ඉටු කර තිබුණි.

15.11 බැංකු ගිණුම් මෙහෙයවීමේ අඩුපාඩු

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) ගැලපුම් කළයුතු ශේෂ

දෙපාර්තමේන්තුව විසින් 2014 දෙසැම්බර් මාසය සඳහා බැංකු ගිණුම් දෙකකට අදාළව පිළියෙල කර තිබුණු බැංකු සැසඳුම් ප්‍රකාශවල දැක්වුණු ගැලපුම් පිළිබඳ විග්‍රහයට අනුව අනාවරණය වූ තොරතුරු පහත දැක්වේ.

ගැලපුම් පිළිබඳ විස්තරය	කාල විශ්ලේෂණය			එකතුව
	මාස 06 ට වැඩි වර්ෂ 01 ට අඩු	වර්ෂ 01 ට වැඩි වර්ෂ 03 ට අඩු	වර්ෂ 03 ට වැඩි	
	රු.	රු.	රු.	රු.
(i) උපලබ්ධි නොවූ තැන්පතු	44,715	12,075	278,315	335,105
(ii) නිකුත් කළ නමුත් ගෙවීම් සඳහා ඉදිරිපත් නොකළ වෙක්පත්	212,088	-	-	212,088
(iii) හඳුනා නොගත් බැර	122,664	190,367	-	313,031

15.12 අවිධිමත් ගනුදෙනු

දෙපාර්තමේන්තුව විසින් එළඹ තිබුණු සමහර ගනුදෙනු විධිමත් බවින් තොර විය. නිරීක්ෂණය වූ එවැනි අවස්ථාවක් පහත දැක්වේ.

රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 5.4.4(1) මාර්ගෝපදේශය ප්‍රකාරව කොන්ත්‍රාත් වටිනාකමෙන් සියයට 20 ක උපරිමයක් වැඩ ආරම්භ කිරීමේ අත්තිකාරම් ලෙස ගෙවිය හැකි වුවත්, දෙපාර්තමේන්තුවේ බිම් මහල නවීකරණය කිරීමේ කොන්ත්‍රාත්තුවේ ඇස්තමේන්තුගත වටිනාකම වූ රු.10,572,000 ක් සඳහා රු.7,800,000 ක මුදලක් එනම්, සියයට 74 ක් 2014 දෙසැම්බර් 22 දින අත්තිකාරම් ලෙස ගෙවා තිබුණි.

15.13 අනාර්ථික ගනුදෙනු

නියැදි පරීක්ෂණවලදී අනාවරණය වූ අරපිරිමැස්මෙන් තොරව එළඹ තිබුණු ගනුදෙනුවක් පිළිබඳ විස්තර පහත දැක්වේ.

මානව සම්පත් සංවර්ධනය - විදේශ පශ්චාත් උපාධි පාඨමාලාව (RICS)

මේ සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) 2011 වර්ෂයේ ඉහත පාඨමාලාව හැදෑරීමට තෝරාගත් එක් නිලධාරියකු තව දුරටත් පාඨමාලාව හැදෑරීමට සහභාගී නොවන බවට දැනුම් දී තිබූ අතර ඒ වන විටත් නිලධාරියා වෙනුවෙන් දෙපාර්තමේන්තුව විසින් ස්ටර්ලින් පවුම් 4,170 ක් වැය කර තිබුණි. එය රජයට නිෂ්කාර්ය වියදමක් වී තිබුණි.
- (ආ) 2012 සැප්තැම්බර් 13 දිනැති අංශ ප්‍රධානීන්ගේ රැස්වීමේදී ඉහත පාඨමාලාවට අදාළව අසමත් වන විෂයයන් දෙකකට පමණක් දෙපාර්තමේන්තුව නැවත වරක් ප්‍රතිපාදන ලබා දෙන බවත්, විෂයයන් දෙකකට වඩා අසමත් වුවහොත් එම ගාස්තුව අදාළ නිලධාරියා විසින් පුද්ගලිකව දැරිය යුතු බවත් තීරණය කර තිබුණද, ඊට පටහැනිව විෂයයන් දෙකකට වඩා අසමත් වූ නිලධාරීන් තිදෙනෙකුට ගෙවූ ස්ටර්ලින් පවුම් 1,735 ක මුදල නැවත දෙපාර්තමේන්තුවට අයකර ගත යුතුව තිබුණද, එය අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.

15.14 මානව සම්පත් කළමනාකරණය

අනුමත සේවක සංඛ්‍යා හා තථ්‍ය සේවක සංඛ්‍යා

2014 දෙසැම්බර් 31 දිනට වූ සේවක සංඛ්‍යාව පිළිබඳ තත්ත්වය පහත පරිදි විය.

සේවක වර්ගය	අනුමත සේවක සංඛ්‍යාව	තථ්‍ය සේවක සංඛ්‍යාව	පුරප්පාඩු සංඛ්‍යාව	අතිරික්ත සංඛ්‍යාව
(i) ජ්‍යෙෂ්ඨ මට්ටම	86	56	30	-
(ii) තෘතීයික මට්ටම	362	344	18	-
(iii) ද්විතීයික මට්ටම	147	118	29	-
(iv) ප්‍රාථමික මට්ටම	94	82	12	-
(v) අනියම්	-	02	-	02
එකතුව	689	602	89	02

16. ශීර්ෂය 280 - ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුව

16.1 විසර්ජන ගිණුම

16.1.1 අයවැය විචලනය

වැය විෂයයන් 4 ක් සඳහා අධි ප්‍රතිපාදන සලසා තිබීම හේතුවෙන් ප්‍රතිපාදන උපයෝජනය කිරීමෙන් පසු ඉතිරිය එම වැය විෂයයන්ට අදාළ ශුද්ධ ප්‍රතිපාදනයෙන් සියයට 29 ක සිට සියයට 94 ක් දක්වා පරාසයක ප්‍රමාණයක් ගෙන තිබුණි.

16.2 කාර්යසාධනය

2014 වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම අනුව දෙපාර්තමේන්තුවේ ප්‍රගතිය පිළිබඳ නිරීක්ෂණ පහත දැක්වේ.

(අ) 2014 වර්ෂය තුළ රජය මගින් ප්‍රධාන සංවර්ධන තේමාවන් යටතේ කුඩා, මධ්‍යම හා මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති හා වැඩසටහන් 2262 ක් ක්‍රියාත්මක කර තිබුණද, ඉන් රු.මිලියන 500 ට වැඩි විදේශ ණය හා ප්‍රදාන මත මූල්‍යනය වන ව්‍යාපෘති 136 ක තොරතුරු

පමණක් ඒකාබද්ධ සංවර්ධන තොරතුරු පද්ධතියට ඇතුළත් කර මාසිකව යාවත්කාලීන කරමින් ගැටළු හඳුනාගෙන අධීක්ෂණය කර තිබුණි.

- (ආ) තෝරා ගත් ප්‍රධාන ව්‍යාපෘති හා වැඩසටහන් ඇගයීම සහ ඉදිරි ව්‍යාපෘති සැලැසුම් සකස් කිරීම සඳහා මහ පෙත්වීම් ලබා දීම දෙපාර්තමේන්තුවේ අරමුණක් වුවත්, එම අරමුණ සපුරා ගැනීමට නොහැකි වී තිබුණු බව විගණනයේදී නිරීක්ෂණය විය. 2013 හා 2014 වර්ෂවල එකම ව්‍යාපෘතියක්වත් ඇගයීම් කර තොරතුරු පද්ධතියට ඇතුළත් කර නොතිබුණි.
- (ඇ) 2014 වර්ෂයේ වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම අනුව දේශීය හා විදේශීය අරමුදල් මත ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති හා වැඩසටහන්වල මූල්‍ය හා භෞතික ප්‍රගතිය ත්‍රෛමාසිකව අධීක්ෂණය කර කාර්තු වාර්තා පිළියෙල කළ යුතු වුවත් 2014 වර්ෂයේ එකදු කාර්තු වාර්තාවක්වත් පිළියෙල කර නොතිබුණි.
- (ඈ) ව්‍යාපෘති කළමනාකරණය අධීක්ෂණය හා ඇගයීම් ධාරිතාවය පුළුල් කිරීම සඳහා ඒකාබද්ධ සංවර්ධන තොරතුරු පද්ධතිය වැඩිදියුණු කිරීමට සැලැසුම් කර එම පද්ධතිය නඩත්තු කිරීමට හා විෂය පථය පුළුල් කිරීම සඳහා වන ගිවිසුමකට එළඹීම සඳහා 2013 වර්ෂයේ රු.මිලියන 3 ක්ද, 2014 වර්ෂයේ රු.මිලියන 5 ක්ද වශයෙන් ප්‍රතිපාදන සලසා තිබුණද, 2014 වර්ෂය අවසන් වන විටත් එම ගිවිසුමට එළඹීමට දෙපාර්තමේන්තුව කටයුතු කර නොතිබුණි.

16.3 මානව සම්පත් කළමනාකරණය

2014 දෙසැම්බර් 31 දිනට වූ සේවක සංඛ්‍යාව පිළිබඳ තත්ත්වය පහත පරිදි විය.

	සේවක වර්ගය	අනුමත සේවක සංඛ්‍යාව	තථ්‍ය සේවක සංඛ්‍යාව	පුරප්පාඩු සංඛ්‍යාව
(i)	ජ්‍යෙෂ්ඨ මට්ටම	35	21	14
(ii)	තෘතීයික මට්ටම	01	01	-
(iii)	ද්විතීයික මට්ටම	35	24	11
(iv)	ප්‍රාථමික මට්ටම	18	14	04
	එකතුව	89	60	29
		===	====	===

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) ව්‍යාපෘති අධීක්ෂණයට අවශ්‍ය තොරතුරු රැස් කිරීමට ඒකාබද්ධ සංවර්ධන තොරතුරු පද්ධතිය, රේඛීය අමාත්‍යාංශ හා සබැඳි වෙබ් අඩවිගත දත්ත පද්ධතිය හා ඇගයීම්

තොරතුරු පද්ධතිය යනාදී තොරතුරු පද්ධති භාවිතා කළද දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ සේවයට අදාළ තනතුරු දෙකම පුරප්පාඩු වී පැවතීම නිසා මෙම කාර්යයන් ඉහළ ගුණත්වයකින් පවත්වා ගැනීමට නොහැකි වී තිබුණි.

(ආ) ඉහත දක්වා ඇති පරිදි අනුමත කාර්ය මණ්ඩලයෙන් 1/3 ක් පමණ වූ පුරප්පාඩු පිරවීමට 2014 වර්ෂය අවසාන වන විටත් කටයුතු කර නොතිබුණි. එම නිසා ඒකාබද්ධ සංවර්ධන තොරතුරු පද්ධතියට තොරතුරු ඇතුළත් කිරීම සඳහා ව්‍යාපෘති කළමනාකරණ ඒකකවල නිලධාරීන් පුහුණු කිරීම සඳහාත් එම කාර්යයන් සම්බන්ධීකරණය කිරීම සඳහාත් ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් හා ව්‍යාපෘති ඇගයීමේ විෂය පිළිබඳ මනා අවබෝධයක් ඇති නිලධාරීන් නොමැති වීම නිසාත් දෙපාර්තමේන්තුවේ මෙහෙවර කාර්යක්ෂම ලෙස ඉටු කිරීමට නොහැකි වී තිබුණි.

17. ශීර්ෂය 296 - ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව

17.1 විසර්ජන ගිණුම

අයවැය විචලනය

වැය විෂයයන් 02 ක් සඳහා අධි ප්‍රතිපාදන සලසා තිබීම හේතුවෙන් ප්‍රතිපාදන උපයෝජනය කිරීමෙන් පසු ඉතිරිය එම වැය විෂයයන්ට අදාළ ශුද්ධ ප්‍රතිපාදනයෙන් සියයට 27 ක් හා සියයට 39 ප්‍රමාණයක් ගෙන තිබුණි.

17.2 ආදායම් ගිණුම්

දෙපාර්තමේන්තු ප්‍රධානියා ආදායම් ගණන්දීමේ නිලධාරී වශයෙන් ආදායම් ඇස්තමේන්තු පිළියෙල කිරීම, ආදායම් රැස්කිරීම, ගිණුම්ගත කිරීම හා ගිණුම් ඉදිරිපත් කිරීමේ කාර්ය භාරය පැවැරී තිබුණි. එම ආදායම් සංකේතවලට අදාළව සිදු කළ නියැදි විගණනයේදී 10.01.03.00 දරන ආදායම් සංකේතයට අදාළව මුදල් පොතේ ලැබීම් ලෙස බලපත්‍ර ගාස්තු හා අනෙකුත් ලැබීම් එකතුව පමණක් සටහන් වූ අතර එයට අදාළ වර්ගීකරණය කරන ලද ආදායම් ලැබීම් ලෙජරයක් පවත්වා නොතිබුණි.

17.3 කාර්යසාධනය

2014 වාර්ෂික අයවැය ඇස්තමේන්තුව හා ක්‍රියාකාරී සැලැස්ම අනුව දෙපාර්තමේන්තුවේ ප්‍රගතිය පිළිබඳ නිරීක්ෂණ පහත දැක්වේ.

(අ) දෙපාර්තමේන්තුවේ බලපත්‍ර නිකුත්කිරීම් සම්බන්ධයෙන් පවතින පද්ධති මෘදුකාංගයෙන් තුළින් පමණක් බලපත්‍ර 13902 ක් නිකුත් කර ඇති බවත් එයට අමතරව පද්ධතියට ඇතුළත් නොකර නිකුත්කරන ලද බලපත්‍ර ඇති බවත් දෙපාර්තමේන්තුවේ මුදල් අයකැමි විසින් පවත්වාගෙන යන ආදායම් ලැබීම් මුදල් පොත (Cash Book Manual – Shroff) පරීක්ෂාවේදී නිරීක්ෂණය වූ අතර කාර්යසාධන වාර්තාවට අනුව නිකුත් කරන ලද මුළු බලපත්‍ර සංඛ්‍යාව ලෙස බලපත්‍ර 13468 ක් දක්වා තිබුණි.

(ආ) කාර්යසාධන වාර්තාවේ බලපත්‍ර ආදායම ලෙස භාණ්ඩාගාර මුද්‍රිත පිටපත්වල සඳහන් කර තිබුණු රු.මිලියන 751.55 ක ආදායම සඳහන් කර තිබුණත්, බලපත්‍ර නිකුත්කිරීම් පද්ධති මෘදුකාංගය තුළින් පමණක් බලපත්‍ර නිකුත් කිරීමෙන් රු.මිලියන 726.41 ක ආදායමක් හා පද්ධතියට ඇතුළත් නොකර නිකුත් කරන ලද බලපත්‍ර තුළින් රු.මිලියන. 23.32 ක ආදායමක් ලෙස රු.මිලියන 749.73 ක් වශයෙන් සමස්ථ ආදායමක් උපයා තිබුණි. එය කාර්යසාධන වාර්තාවේ දක්වා ඇති ආදායම සමග සැසඳීමක් කර නොතිබුණි. මේ පිළිබඳව තවදුරටත් පරීක්ෂා කිරීමේදී භාණ්ඩාගාර මුද්‍රිත පිටපත් වල දැක්වෙන ආදායම වූ රු.මිලියන 751.55 ක ආදායම කාර්යසාධන වාර්තාවේ දක්වා තිබුණි.

17.4 මානව සම්පත් කළමනාකරණය

2014 දෙසැම්බර් 31 දිනට වූ සේවක සංඛ්‍යාව පිළිබඳ තත්ත්වය පහත පරිදි විය.

සේවක වර්ගය	අනුමත සේවක සංඛ්‍යාව	තථ්‍ය සේවක සංඛ්‍යාව	පුරප්පාඩු සංඛ්‍යාව
-----	-----	-----	-----
(i) ජ්‍යෙෂ්ඨ මට්ටම	09	06	03
(ii) තෘතීයික මට්ටම	02	02	-
(iii) ද්විතීයික මට්ටම	68	62	06
(iv) ප්‍රාථමික මට්ටම	19	19	-
	----	----	----
එකතුව	98	89	09
	====	====	====

18. ශීර්ෂය 323 - නීති කටයුතු දෙපාර්තමේන්තුව

18.1 කාර්යසාධනය

2014 වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම අනුව දෙපාර්තමේන්තුවේ ප්‍රගතිය පිළිබඳ නිරීක්ෂණ පහත දැක්වේ.

(අ) 2014 දෙසැම්බර් 31 දිනට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට හා අනෙකුත් නිලධාරීන්ට විරුද්ධව පනවන නඩු කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා ලැබී තිබූ මුළු නඩු සංඛ්‍යාව 146 ක් වී තිබුණි. එම මුළු නඩු සංඛ්‍යාවෙන් සමාලෝචිත වර්ෂයේදී නඩු 21 ක් පමණක් අවසන් කර තිබුණි. මේ අනුව වර්ෂය අවසාන වන විට නඩු 125 ක කටයුතු නිම නොවී පැවතුණි.

(ආ) විදේශ සම්පත් දෙපාර්තමේන්තුවෙන් සම්බන්ධීකරණය සඳහා යොමු වී තිබූ ලිපි ගොණු 110 කින් 90 ක කටයුතු අවසන් වී තිබූ නමුත් ලිපිගොණු 20 ක සම්බන්ධීකරණ කටයුතු අවසන් කර නොතිබුණි. අනෙකුත් දෙපාර්තමේන්තුවලින් සම්බන්ධීකරණය සඳහා ලැබුණු ලිපිගොණු 07 කින් ලිපිගොණු 06 ක සම්බන්ධීකරණ කටයුතු අවසන් කර තිබූ අතර ලිපිගොණු 01 ක සම්බන්ධීකරණ කටයුතු අවසන් කර නොතිබුණි.

(ඇ) නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් ලබා ගැනීම් සඳහා අමාත්‍යාංශය යටතේ ඇති වෙනත් දෙපාර්තමේන්තු විසින් නීති කටයුතු දෙපාර්තමේන්තුව වෙත ලැබී තිබූ ලිපිගොණු 05 කින් කිසිදු ලිපිගොණුවක වැඩ කටයුතු අවසන් කර නොතිබුණි.

18.2 මානව සම්පත් කළමනාකරණය

අනුමත සේවක සංඛ්‍යාව හා තටය සේවක සංඛ්‍යාව

2014 දෙසැම්බර් 31 දිනට වූ සේවක සංඛ්‍යාව පිළිබඳ තත්ත්වය පහත පරිදි විය.

සේවක වර්ගය	අනුමත සේවක සංඛ්‍යාව	තරාස සේවක සංඛ්‍යාව	පුරප්පාඩු සංඛ්‍යාව	අතිරික්ත සංඛ්‍යාව
(i) ජ්‍යෙෂ්ඨ මට්ටම	23	08	15	-
(ii) තෘතීයික මට්ටම	-	-	-	-
(iii) ද්විතීයික මට්ටම	06	03	03	-
(iv) ප්‍රාථමික මට්ටම	07	03	04	-
(v) වෙනත් (තාවකාලික පදනම)	-	02	-	02
එකතුව	36	16	22	02

19. ශීර්ෂය 324 - කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුව

19.1 කාර්යසාධනය

2014 වාර්ෂික අයවැය ඇස්තමේන්තුව හා ක්‍රියාකාරී සැලැස්ම අනුව අමාත්‍යාංශයේ ප්‍රගතිය පිළිබඳ නිරීක්ෂණ පහත දැක්වේ.

(අ) 2014 වර්ෂයේ ක්‍රියාකාරී සැලැස්මට අනුව අභ්‍යන්තර විගණන නිලධාරීන්ගේ හැකියා වර්ධනය කරලීම සඳහා පුහුණු වැඩසටහන් හා වැඩමුළු පැවැත්වීම සැලසුම් කර තිබුණද එවැනි වැඩසටහන් වර්ෂය තුළ පවත්වන ප්‍රමාණය කොපමණද යන්න ක්‍රියාකාරී සැලැස්මේ දක්වා නොතිබුණි.

(ආ) පවත්වන ලද වැඩමුළු 03 ක් සඳහා යෝජිත නිලධාරීන් 250 කින් 150 ක් සහභාගි වීම තුළින් මුළු සහභාගීත්වයේ ප්‍රතිශතය සියයට 64 ක් වී තිබුණු අතර මෙම වැඩමුළු පැවැත්වීම වෙනුවෙන් දරන ලද සම්පත් දායකත්වයට සාපේක්ෂව ඵලදායීතාව පිළිබඳ විගණනයේදී සෑහීමකට පත් විය නොහැකි විය.

(ඇ) විගණන හා කළමනාකරණ කමිටු ක්‍රියාවලිය මඟින් අභ්‍යන්තර විගණනය ශක්තිමත් කිරීම, මගපෙන්වීම හා භාණ්ඩාගාර නියෝග ලබා දෙමින් ඊට සෘජු ලෙස සම්බන්ධ වීම කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂම වුවත්, ඉදිරිපත් කර තිබූ ක්‍රියාකාරී සැලැස්මේ අභ්‍යන්තර විගණන හා කළමනාකරණ කමිටු පැවැත්විය යුතු ප්‍රමාණය හා කාලය සඳහන් කර නොතිබුණි.

- (ඇ) 2014 වර්ෂය තුළදී මාර්ගෝපදේශ සකස් කිරීමට සැලැස්ම කර තිබුණි. කාර්යසාධන වාර්තාව පරීක්ෂාවේදී 2013 වර්ෂයේ සිට සැලැස්ම කරනු ලැබ තිබූ කාර්යසාධන විගණනය පිළිබඳ මාර්ගෝපදේශය නිකුත් කිරීමට 2015 වර්ෂය දක්වා අවුරුදු 02 ක කාලයක් ගත කර තිබුණි.
- (ඉ) කාර්තුවකට එක බැගින් වර්ෂයක් සඳහා විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් 04 ක් පැවැත්විය යුතු වුවද, මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයට අයත් දෙපාර්තමේන්තු 16 ක් වෙනුවෙන් විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් වාර 03 ක් පමණක් පවත්වා තිබුණි.
- (ඊ) නිසි මහපෙන්වීමක් හා සැලැස්ම කිරීමක් සිදු නොවීම හේතුවෙන් අනෙකුත් අමාත්‍යාංශවලදී 2009 ජුනි 09 දිනැති අංක DMA 2009(1) දරන චක්‍රලේඛය ප්‍රකාරව නියමිත පරිදි විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් පවත්වා නොතිබුණි. මේ අනුව එකම කමිටු රැස්වීමක්වත් පවත්වා නොතිබූ අමාත්‍යාංශ 02 ක්ද, එක් කමිටු රැස්වීමක් පැවැත්වූ අමාත්‍යාංශ 01 ක්ද, කමිටු රැස්වීම් දෙකක් පවත්වන ලද අමාත්‍යාංශ 05 ක් සහ කමිටු රැස්වීම් තුනක් පැවැත්වූ අමාත්‍යාංශ හා රාජ්‍ය ආයතන 21 ක් ද පැවතුණි.

19.2 මානව සම්පත් කළමනාකරණය

අනුමත සේවක සංඛ්‍යාව හා තර්ජන සේවක සංඛ්‍යාව

2014 දෙසැම්බර් 31 දිනට වූ සේවක සංඛ්‍යාව පිළිබඳ තත්ත්වය පහත පරිදි විය.

සේවක වර්ගය	අනුමත සේවක සංඛ්‍යාව	තර්ජන සේවක සංඛ්‍යාව	පුරප්පාඩු සංඛ්‍යාව
(අ) ජ්‍යෙෂ්ඨ මට්ටම	17	10	07
(ආ) ද්විතීක මට්ටම	20	17	03
(ඇ) ප්‍රාථමික මට්ටම	11	09	02
එකතුව	48	36	12

20. ශීර්ෂය 329 - තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුව

20.1 විසර්ජන ගිණුම

අයවැය විවලනය

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) වැය විෂයයන් 2 ක් සඳහා සලසා තිබුණු රු.350,000 ක මුළු ශුද්ධ ප්‍රතිපාදනයම ඉතිරිවී තිබුණි.
- (ආ) වැය විෂයයක් සඳහා අධි ප්‍රතිපාදන සලසා තිබීම හේතුවෙන් ප්‍රතිපාදන උපයෝජනය කිරීමෙන් පසු ඉතිරිය එම වැය විෂයයන්ට අදාළ ශුද්ධ ප්‍රතිපාදනයෙන් සියයට 62 ක ප්‍රමාණයක් ගෙන තිබුණි.

20.2 නීති, රීති හා රෙගුලාසිවලට අනුකූල නොවීම

නියැදි විගණන පරීක්ෂණවලදී නිරීක්ෂණය වූ නීති, රීති හා රෙගුලාසිවල විධිවිධානවලට අනුකූල නොවූ අවස්ථා පහත විග්‍රහ කර දැක්වේ.

නීති, රීති හා රෙගුලාසිවලට යොමුව	වටිනාකම	අනුකූල නොවීම
-----	-----	-----
	රු.	
(අ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය		

මුදල් රෙගුලාසි 780	196,137	රජයේ වැඩ හා සේවාවන් ඉටුකිරීමේදී අරපිරිමැස්මෙන් හා කාර්යක්ෂමව ඉටු නොකිරීම.
(ආ) රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය		

3 වන මාර්ගෝපදේශය.	3,177,162	ප්‍රසම්පාදන ක්‍රම කිසිවක් අනුගමනය නොකර පුවත්පත් දැන්වීම් නිර්මාණය කර පළ කර තිබුණි.

20.3 කාර්යසාධනය

2014 වර්ෂයේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ Integrated Treasury Management Information System (ITMIS) ව්‍යාපෘතියේ පරිගණක හා සර්වර් මිලදී ගැනීම් කටයුතු අදාළ වර්ෂය තුළ ඉටු නොකිරීම නිසා සලසා තිබුණු රු.5,000,000 ක ඉදිරි ප්‍රතිපාදනයෙන් රු.935,684 ක් පමණක් උපයෝජනය කර තිබුණි.

20.4 මානව සම්පත් කළමනාකරණය

අනුමත සේවක සංඛ්‍යාව හා තර්ජන සේවක සංඛ්‍යාව

2014 දෙසැම්බර් 31 දිනට වූ සේවක සංඛ්‍යාව පිළිබඳ තත්ත්වය පහත පරිදි විය.

සේවක වර්ගය	අනුමත සේවක සංඛ්‍යාව	තර්ජන සේවක සංඛ්‍යාව	පුරප්පාඩු සංඛ්‍යාව
(i) ජ්‍යෙෂ්ඨ මට්ටම	8	2	6
(ii) තෘතීයික මට්ටම	1	1	0
(iii) ද්විතීයික මට්ටම	27	11	16
(iv) ප්‍රාථමික මට්ටම	13	6	7
(v) වෙනත් (අනියම් / තාවකාලික / කොන්ත්‍රාත් පදනම)	2	2	-
එකතුව	51	22	29

21. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 2014 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශය, මුදල් ප්‍රවාහ ප්‍රකාශය හා වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවෙහි ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. මාගේ අදහස් දැක්වීම් සහ නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ. සමාලෝචිත වර්ෂය සඳහා වූ කළමනාකරණ විගණන වාර්තාව 2015 ජූලි 14 දින භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයා වෙත නිකුත් කරන ලදී.

21.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්මවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවියහැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

21.3 විගණකගේ වගකීම

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව මාගේ විගණනය සිදු කරන ලදී. ආචාර ධර්මවල අවශ්‍යතාවන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබාගැනීම පිණිස විගණනය සැලසුම් කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට උපකාරී වන විගණන සාක්ෂි ලබාගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටීන්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවියහැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගේ අවදානම් තක්සේරු කිරීම ද ඇතුළත් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම්වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නාවූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදාගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් හා උචිත බව මාගේ විශ්වාසයයි.

21.4 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 21.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.

21.5 මූල්‍ය ප්‍රකාශන

21.5.1 තත්ත්වගණනය කළ මතය

මෙම වාර්තාවේ 21.4 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2014 දෙසැම්බර් 31 දිනට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්මවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

21.5.2 මූල්‍ය කාර්යසාධනය

2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මූල්‍ය කාර්යසාධනය ඉකුත් වර්ෂය හා සසඳා පහත දැක්වේ.

2014 වර්ෂයේ සංශෝධිත අයවැය ඇස්තමේන්තුව		2014	2013
----- රු.මිලියන		----- රු.මිලියන	----- රු.මිලියන
	ආදායම		

264,400.0	ආදායම් බදු	198,114.6	205,665.6
627,875.0	දේශීය භාණ්ඩ හා සේවා බදු	556,002.7	498,526.3
275,725.0	ජාත්‍යන්තර වෙළඳාම මත බදු	233,808.0	219,451.3
-----		-----	-----
1,168,000.0	බදු ආදායම	987,925.3	923,643.2
163,450.0	බදු නොවන ආදායම හා වෙනත්	139,706.1	142,604.2
-----		-----	-----
1,331,450.0	ආදායම්වල එකතුව (අ)	1,127,631.4	1,066,247.4
	අඩුකළා : වියදම්		

335,118.8	වැටුප්, වේතන හා වෙනත් සේවා නියුක්ති ප්‍රතිලාභ	333,860.1	306,889.2
179,707.1	වෙනත් භාණ්ඩ හා සේවා	176,808.2	130,477.0

474,136.6	සහනාධාර, ප්‍රදානයන් හා මාරු කිරීම්	412,601.4	351,387.7
447,211.8	පොළී ගෙවීම	446,393.0	464,529.4
488.1	වෙනත් පුනරාවර්තන වියදම්	383.2	225.6
1,436,662.3	මුළු පුනරාවර්තන වියදම්වල එකතුව (ආ)	1,370,045.9	1,253,508.9
105,212.3	ආදායම් හිඟය (අ) - (ආ)	242,414.6	187,261.5
671,657.5	රාජ්‍ය ආයෝජන	595,710.6	455,578.2
776,869.8	අයවැය හිඟය	838,125.2	642,839.7
=====	අයවැය හිඟය මූල්‍යනය	=====	=====
646,008.1	විදේශ ණය ගැනීම්	422,542.9	183,317.2
(107,000.0)	විදේශ ණය ආපසු ගෙවීම්	(106,979.2)	(94,895.9)
539,008.1	ශුද්ධ විදේශ ණය ගැනීම්	315,563.7	88,421.3
13,400.0	විදේශ ප්‍රදානයන්	9,415.0	15,859.0
552,408.1	විදේශ මූල්‍ය දායකත්වයේ එකතුව	324,978.7	104,280.3
989,233.2	දේශීය බැංකු නොවන ණය ගැනීම්	965,449.4	1,089,696.2
(551,719.2)	දේශීය ණය ආපසු ගෙවීම්	(528,987.3)	(607,623.0)
437,513.9	ශුද්ධ දේශීය ණය ගැනීම්	436,462.1	482,073.2
14,750.0	ණය අයකර ගැනීම	14,892.4	15,968.5
300.0	ප්‍රාග්ධන වත්කම් විකිණීමෙන්	17,604.4	280.3
-	තැන්පතු ගිණුම්වල හා බැරකම්වල ශුද්ධ වෙනස්වීම්	16,916.6	7,639.6
-	මුදල් හා ආසන්න මුදල්වල වැඩිවීම/(අඩුවීම)	27,271.0	32,597.8
1,004,972.1	මුළු මූල්‍යකරණයේ එකතුව	838,125.2	642,839.7
=====		=====	=====

21.5.3 මූල්‍ය තත්ත්වය

සමාලෝචිත වර්ෂයේ හා ඉකුත් වර්ෂයේ අවසානයට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වත්කම් හා බැරකම් පිළිබඳ සැසඳීමක් පහත දැක්වේ.

	දෙසැම්බර් 31 දිනට	
	2014	2013
	රු.මිලියන	රු.මිලියන
මූල්‍ය වත්කම්		
රජයේ නිලධාරීන්ට ණය	23,396.3	23,012.2
රජයේ දෙපාර්තමේන්තු සඳහා අත්තිකාරම්	9,679.0	9,229.9
සාමාජික ගාස්තු	3,517.2	3,517.2
ණය දීම	207,966.0	370,618.1
රජය සතු ව්‍යාපාරවල රජයේ දායකත්වය	397,837.3	212,976.3
මුද්දර තොග ගිණුම	1,244.4	971.0
මූල්‍ය වත්කම්වල එකතුව	643,640.2	620,324.7
බැරකම්		
බැංකු අයිරාව	164,347.9	137,076.8
මහ බැංකු අත්තිකාරම්	143,898.0	109,271.8
විදේශ ණය වක්‍රීය අරමුදල	25,835.3	22,586.7
විවිධ අරමුදල්	1,284.8	1,386.5
රජයේ ණය ගැනීම්	6,577,431.5	5,996,496.3
තැන්පතු හා අනෙකුත් බැරකම්	62,723.5	83,410.4
රජයේ දෙපාර්තමේන්තු සමඟ වන මෙහෙයුම් ගිණුම	(4,315.0)	(4,905.3)
විවිධ ගිණුම්	(29.5)	(380.5)
මුළු බැරකම්	6,971,176.5	6,344,942.9
අවිනිශ්චිත අවස්ථා අරමුදල	140.0	140.0
බැරකම් හා අවිනිශ්චිත අවස්ථා අරමුදලේ එකතුව	6,971,316.5	6,345,082.9
මූල්‍ය වත්කම් ඉක්මවූ මුළු බැරකම් හා අවිනිශ්චිත අවස්ථා අරමුදල් ශේෂය	6,327,676.3	5,724,758.2
ඒකාබද්ධ අරමුදල - සමුච්චිත හිඟය	356,664.8	312,477.1
භෞතික වත්කම්වල මුළු ආයෝජනය හා සමුච්චිත ශුද්ධ ආදායම් හිඟය	5,971,011.5	5,412,281.1
	6,327,676.3	5,724,758.2
අසම්භාව්‍යයන් සහ බැඳීම්	519,273.9	362,923.5

21.5.4 ගිණුම්කරණ අඩුපාඩු

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) රජය සතු ව්‍යාපාර 08 කට අදාළව එකතුව රු. මිලියන 323,375 ක් මහා භාණ්ඩාගාරය විසින් ප්‍රාග්ධනයට දායක වී ඇති බව මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණු නමුත් එම ආයතන විසින් විගණනය වෙත සෘජුව කළ තහවුරු කිරීම් අනුව කරන ලද ප්‍රාග්ධන දායකත්වයේ එකතුව රු.මිලියන 373,868 ක් වී තිබුණි. ඒ අනුව එම ආයතන 08 කට අදාළව එකතුව රු. මිලියන 50,493 ක් අඩුවෙන් මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණි.
- (ආ) ආයෝජන සහතික පිළිබඳව සිදු කර තිබුණු සමීක්ෂණ මණ්ඩල වාර්තා අනුව ආයතන 03 කට අදාළව ආයෝජන වටිනාකම රු. මිලියන 14,562 ක් අඩුවෙන්ද, ආයතන 13 කට අදාළව ආයෝජන වටිනාකම රු.මිලියන 17,267 ක් වැඩියෙන්ද මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණි.
- (ඇ) සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනවල බැරකම් යටතේ ගිණුම් අංක 8343 හි ඇතුළත් ගෙවිය යුතු විදේශ ණය ශේෂ එකතුව, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ 854-1 වාර්තාවේ දැක්වෙන ණය ශේෂ එකතුව සමඟ සැසඳීමේදී ණය ගිවිසුම් 81 කට අදාළව රු.මිලියන 2,917 ක් වැඩියෙන් හා ණය ගිවිසුම් 90 කට අදාළව රු. මිලියන 3,328 ක් අඩුවෙන් මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණි.
- (ඈ) ශීර්ෂ 206 කට අදාළව සමාලෝචිත වර්ෂයේ ඉදිරිපත් කර තිබූ විසර්ජන ගිණුම්වල ඩී.පී.එස්.ඒ. 8(i), 8(ii) හා 8(iii) ආකෘති මගින් ඉදිරිපත් කර තිබූ 2014 දෙසැම්බර් 31 දිනට නිරවුල් නොකළ පුනරාවර්තන වියදම් සඳහා වූ බැරකම්වල එකතුව රු.මිලියන 85,321 ක්ද, මූලධන වියදම් සඳහා වූ බැරකම්වල එකතුව රු.මිලියන 94,861 ක්ද වශයෙන් මුළු බැරකම්වල එකතුව රු.මිලියන 180,182 ක් මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරව් කර නොතිබුණි.
- (ඉ) කල්බදු ක්‍රමය යටතේ මිලදී ගෙන තිබුණු වාහන 24,017 ක් (යතුරු පැදි 21,498 ක්ද ඇතුළුව) වෙනුවෙන් මහා භාණ්ඩාගාරය සමාලෝචිත වර්ෂය අවසාන දිනට එළඹී තිබුණු මුළු බැරකම් ප්‍රමාණය වූ එකතුව රු.මිලියන 10,062 ක් මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරව් කර නොතිබුණි.

21.5.5 බැංකු අයිරාව

2014 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනයේ බැංකු අයිරාව රු.මිලියන 164,348 ක් වූ අතර එහි සංයුතිය මූල්‍ය ප්‍රකාශන සටහන් අංක 26 හි දක්වා තිබුණි. මේ සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) ඉහත සඳහන් බැංකු අයිරාව බැංකු ගිණුම් 13 ක එකතුවකින් සැකසී තිබුණු අතර ඉන් බැංකු ගිණුම් 02 ක බැංකු අයිරා ශේෂ එකතුව රු.මිලියන 201,035 ක් වී තිබුණි. බැංකු ගිණුම් 11 ක වාසිදායක ශේෂ එකතුව රු.මිලියන 36,687 ක් හිලව් කිරීමෙන් පසු ඉහත ශේෂය ගණනය කර තිබුණි.
- (ආ) භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්ගේ ගිණුමට (8020) ඇතුළත් ගිණුම් 14 කින් ගිණුම් 11 ක බැංකු අයිරා ශේෂය රු.මිලියන 173,966 ක් වී තිබුණි. එම ගිණුම් 11 න් ගිණුම් 03 ක අයිරා ශේෂවල එකතුව රු.මිලියන 189,461 ක් වී තිබුණු අතර ඉතිරි ගිණුම් 08 ක වූ වාසිදායක ශේෂ එකතුව වූ රු.මිලියන 15,495 ක් හිලව් කිරීමෙන් පසු අයිරා ශේෂය රු.මිලියන 173,966 ක් වශයෙන් මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණි. එම අයිරා ශේෂය පසුගිය වර්ෂයේ අයිරා ශේෂයට වඩා රු.මිලියන 16,536 කින් වැඩි වී තිබුණි.
- (ඇ) භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්ගේ ගිණුමෙහි ඇතුළත් රාජ්‍ය බැංකු 02 කට අදාළ බැංකු ගිණුම් 03 ක අයිරා ශේෂ සඳහා සමාලෝචිත වර්ෂයේදී රු.මිලියන 11,866 ක පොලියක් ගෙවා තිබුණු අතර එය ඉකුත් වර්ෂය හා සසඳන විට රු.මිලියන 1,604 කින් වැඩි වී තිබුණි.
- (ඈ) ශීර්ෂ 307-මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අංක 7002/0000/00/0075/0097/000 දරන අග්‍රිම ගිණුමෙහි 1997 වර්ෂයේ සිට පැවැත එන රු. මිලියන 53.58 ක ශේෂය වර්ෂ 18 ක කාලයක් මුළුල්ලේ නිරවුල් නොකර මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණි.
- (ඉ) ප්‍රතිපූර්ණය කළ හැකි විදේශාධාර සඳහා වූ භාණ්ඩාගාර අනුමත අග්‍රිම ගිණුමේ (7003) 2014 දෙසැම්බර් 31 දින වන විට පැවැති ශේෂය තුළ වර්ෂ 08 ක සිට වර්ෂ 14 ක් දක්වා කාලපරාසයක සිට පැවැත එන එකතුව රු.18,401,706 ක හර ශේෂ 04 ක් හා රු.15,000 ක බැර ශේෂයක් අන්තර්ගත වී තිබුණි. සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් එම ශේෂ නිරවුල් කර නොතිබුණි.

21.5.6 පොදු තැන්පත් ගිණුම

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) 2014 ඔක්තෝබර් 31 දිනැති අංක PF/FD/04/148 දරන රාජ්‍ය මුදල් අධ්‍යක්ෂ ජනරාල්ගේ ලිපිය ප්‍රකාරව ධාන්‍ය නිෂ්පාදනය සඳහා වක්‍රීය අරමුදලක් ස්ථාපිත කිරීමට 277-1-1-0-2502 දරන වැය විෂය යටතේ රු.මිලියන 300 ක් වියදමක් ලෙස ගිණුම්ගත කර අංක 6000/0000/00/0011/0602 දරන තැන්පත් ගිණුමෙහි රඳවා ගෙන තිබුණි. එම තැන්පතුව සම්බන්ධයෙන් අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ලිපියේ සඳහන් උපදෙස් පරිදි කටයුතු නොකර 2014 දෙසැම්බර් 31 දින වන විටත් එම තැන්පතුව අක්‍රියව පැවතුණි.
- (ආ) එකතුව රු. මිලියන 66.3 ක් වූ තැන්පතු ශේෂ වර්ෂ 02 ක සිට වර්ෂ 04 ක් දක්වා කාල පරාසයක් මුළුල්ලේ පොදු තැන්පත් ගිණුමේ (අංක 6003) රඳවාගෙන තිබුණි. එම කල් ඉකුත් වූ තැන්පතු සම්බන්ධයෙන් අදාළ ප්‍රධාන ගණන්දීමේ නිලධාරීන් හා ගණන්දීමේ නිලධාරීන් විසින් මුදල් රෙගුලාසි 571 ප්‍රකාරව කටයුතු කර 2014 දෙසැම්බර් 31 දින වන විටත් නිරවුල් කර නොතිබුණි.

21.5.7 පාඩු හා හානි

සමාලෝචිත වර්ෂය අවසාන වන විට ශීර්ෂ 66 ක් යටතේ පාඩු හා කපාහැරීම් වශයෙන් එකතුව රු.මිලියන 383.21 ක් මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණි. එය ඉකුත් වර්ෂයේ පාඩු හා කපාහැරීම්වල වටිනාකම වූ රු. මිලියන 225.62 ක් සමඟ සැසඳීමේදී රු. මිලියන 157.59 කින් වැඩි වී තිබුණි. මේ සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) ශීර්ෂ 26 කට අදාළ විසර්ජන ගිණුම්වල වූ ඩී.පී.එස්.ඒ.7 ආකෘති මගින් තවදුරටත් අයකර ගැනීමට ඇති එකතුව රු.මිලියන 537.74 ක පාඩු හා හානිවල වටිනාකම මූල්‍ය ප්‍රකාශනවල හෙලිදරව් කර නොතිබුණි.
- (ආ) විගණනයට ලැබී තිබුණු ශීර්ෂ 21 කට අදාළ විසර්ජන ගිණුම්වල ඩී.පී.එස්.ඒ.7 ආකෘති අනුව පොත්වලින් කපා හැර තිබුණු පාඩු හා හානිවල වටිනාකම රු. මිලියන 59.82 ක් වූ අතර මූල්‍ය ප්‍රකාශනවල 1701 වැය විෂය යටතේ පාඩු හා කපාහැරීම්වල වටිනාකම රු.මිලියන 18.22 ක් වී තිබුණි. ඒ අනුව විගණනයට ලැබී තිබුණු තොරතුරු අනුව සැසඳීමේදී රු.41,601,723 ක වෙනසක් නිරීක්ෂණය විය.

21.5.8 රජය සතු ව්‍යාපාරවල ප්‍රාග්ධන දායකත්වය

සමාලෝචිත වර්ෂය අවසාන වන විට රජය සතු ව්‍යාපාර 121 ක, රජයේ මුළු ප්‍රාග්ධන දායකත්වය රු.මිලියන 397,837.33 ක් වී තිබුණි. සමාලෝචිත වර්ෂයේදී ආයතන 06 කට අදාළව රු.මිලියන 189,719.82 ක් ආයෝජනය කර තිබූ අතර, එය මුළු ආයෝජන වටිනාකමින් සියයට 47.7 ක් වී තිබුණි. ඒ සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) ආයෝජන වටිනාකම රු. මිලියන 12.4 ක් වූ රජය සතු ව්‍යාපාර 06 ක ශේෂ සනාථ කර විගණනයට ඉදිරිපත් කර නොතිබුණි..
- (ආ) ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාවේ රජයේ ප්‍රාග්ධන දායකත්වය ලෙස රු.මිලියන 40.00 ක් මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණද, සංස්ථාව විසින් සනාථ කළ ශේෂය රු. මිලියන 30.00 ක් වූයෙන් රු. මිලියන 10.00 ක් මූල්‍ය ප්‍රකාශනවල අඩුවෙන් දක්වා තිබුණි.
- (ඇ) රාජ්‍ය ප්‍රාග්ධන දායකත්වයක් සහිත ව්‍යාපාර 49 ක කොටස්වල ආයෝජනය කර තිබූ රු. මිලියන 9,689.84 ක වටිනා කොටස් සඳහා වූ සහතික, වාර්ෂික සමීක්ෂණය සඳහා සමීක්ෂණ මණ්ඩලය වෙත ඉදිරිපත් කර නොතිබුණි. එබැවින් එම කොටස් ආයෝජන පිළිබඳ තොරතුරු සමීක්ෂණ මණ්ඩල වාර්තාවට ඇතුළත් වී නොතිබුණි. ඒ අනුව මෙම සියළුම කොටස් ආයෝජනවල නිවැරදිතාවය පිළිබඳ තොරතුරු විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.

21.5.9 විදේශ ණය හා විදේශ ප්‍රදාන

සමාලෝචිත වර්ෂයට අදාළ අයවැය ඇස්තමේන්තු අනුව විදේශ ණය සහ විදේශ ප්‍රදාන ලෙස පිළිවෙලින් රු. මිලියන 205,692.60 ක් හා රු. මිලියන 32,000.00 ක් ලෙස ඇස්තමේන්තු කර තිබුණි. එය ඉකුත් වර්ෂයේ ප්‍රතිශෝධිත විදේශ ණය ඇස්තමේන්තුවට වඩා රු.මිලියන 1,579.63 ක් හෙවත් සියයට 0.8 කින් අඩුවීමක් හා ප්‍රතිශෝධිත විදේශ ප්‍රදාන ඇස්තමේන්තුවට වඩා රු.මිලියන 18,572.43 ක් හෙවත් සියයට 58 කින් වැඩි වීමකි. එමෙන්ම සමාලෝචිත වර්ෂයේ විදේශ ණය සඳහා වූ මූලික ඇස්තමේන්තුව රු. මිලියන 646,008.1 ක් දක්වා රු. මිලියන 440,315.5 කින් වැඩිකර තිබූ අතර විදේශ ප්‍රදාන සඳහා වූ මූලික ඇස්තමේන්තුව රු. මිලියන 13,400.01 ක් දක්වා රු. මිලියන 18,599.99 කින් අඩු කර ප්‍රතිශෝධිත කර තිබුණි. විස්තර පහත සටහනෙහි දැක්වේ.

ණය වර්ගය	වාර්ෂික ඇස්තමේන්තුව	සංශෝධිත ඇස්තමේන්තුව	තථ්‍ය ලැබීම්	වියදම් සඳහා වූ වාර්ෂික ප්‍රතිපාදන	වාර්ෂික වියදම්	ඉතිරිය
	රු. මිලියන	රු. මිලියන	රු. මිලියන	රු. මිලියන	රු. මිලියන	රු. මිලියන
විදේශ ණය	205,692.60	646,008.10	422,542.97	256,791.38	222,578.73	34,212.65
විදේශ ප්‍රදාන	32,000.00	13,400.01	9,415.03	13,563.31	8,888.29	4,675.02

මේ සම්බන්ධයෙන් පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) සමාලෝචිත වර්ෂයේ විදේශ ණය ලැබීම් ලෙස මූල්‍ය ප්‍රකාශනයේ රු.මිලියන 422,542.97 ක් දක්වා තිබුණද, විදේශ ණය මූල්‍යකරණ ප්‍රතිපාදනය ලෙස රු.මිලියන 256,791.38 ක් දක්වා තිබුණි. ඒ අනුව වියදම් ඇස්තමේන්තුව අනුව විදේශ ණය මූල්‍යකරණය යටතේ සලසා තිබුණු ප්‍රතිපාදනයෙන් සියයට 61 ක ප්‍රමාණයකින් විදේශ ණය ලැබී තිබුණි.
- (ආ) විදේශ ණය මූල්‍යකරණය යටතේ වැය විෂයයන් 07 ක් සඳහා රු.මිලියන 2,948.97 ක ප්‍රතිපාදන සලසා තිබුණත්, එම ප්‍රතිපාදනවලින් රු.මිලියන 3 ක සිට රු.මිලියන 600 ක් දක්වා පරාසයක ප්‍රමාණයකින් ප්‍රතිපාදන උගත උපයෝජිතව පැවැතුණි.
- (ඇ) සමාලෝචිත වර්ෂයේ විදේශ ප්‍රදාන මූල්‍යනය යටතේ රු.මිලියන 13,563.31 ක මූලධන වියදම් සඳහා වන ප්‍රතිපාදන සලසා තිබුණු අතර ඉන් රු.මිලියන 8,888.29 ක් හෙවත් සලසා තිබුණු ප්‍රතිපාදනයෙන් සියයට 65.5 ක් උපයෝජනය කර තිබුණි.
- (ඈ) ශීර්ෂ 16 ක මූලධන වැය විෂයයන් 41 ක් සඳහා සලසා තිබුණු රු.මිලියන 2,556.28 ක ප්‍රතිපාදන විදේශ ප්‍රදානවලින් මූල්‍යණය කිරීමට ඇස්තමේන්තු කර තිබුණි. නමුත් සමාලෝචිත වර්ෂය අවසාන වන විට ඉන් සමහර ව්‍යාපෘති ක්‍රියාත්මක නොවීම නිසා එම වැය විෂයයන් සඳහා සලසා තිබුණු ප්‍රතිපාදනවලින් රු.මිලියන 0.1 සිට රු.මිලියන 600.0 ක් දක්වා පරාසයක ප්‍රමාණයක ප්‍රතිපාදන ඉතිරි කර තිබුණි.

21.5.10 අත්තිකාරම් ගිණුම

2013 අංක 36 දරන විසර්ජන පනතේ 8 වන වගන්තිය ප්‍රකාරව එම පනතේ තෙවන උපලේඛනයේ සඳහන් අත්තිකාරම් කාර්යයන් වෙනුවෙන් පාර්ලිමේන්තුව විසින් පනවා තිබුණු සීමාවන් 2015 මැයි 31 දින හෝ එදිනට පෙර වෙනස් කිරීම හෝ විවර්තනය කිරීම යෝජනා සම්මතයකින් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතු වුවත්, එසේ අනුමැතිය ලබා ගැනීමකින් තොරව පහත සඳහන් අනුමත අත්තිකාරම් කාර්යයන් වෙනුවෙන් පාර්ලිමේන්තුව විසින් අනුමත කළ සීමාවන් පිළිපැද නොතිබුණි.

(අ) උපරිම වියදම් සීමාව ඉක්මවීම

පහත සඳහන් විෂය අංකය යටතේ වන අත්තිකාරම් කාර්යය වෙනුවෙන් පාර්ලිමේන්තුව විසින් පනවා තිබුණු උපරිම වියදම් සීමාව ඉක්මවා කටයුතු කර තිබුණි.

විෂය අංකය	අත්තිකාරම් කාර්යය	අනුමත වියදම් සීමාව	තථ්‍ය වියදම	සීමාවන් ඉක්මවීම
		රු.	රු.	රු.
26301	රජයේ නිලධාරීන්ට අත්තිකාරම්	35,000,000	35,007,619	7,619

(ආ) අවම ලැබීම් සීමාවට ළඟා නොවීම

පහත සඳහන් විෂය අංක යටතේ වන අත්තිකාරම් කාර්යයන් 05 ක් වෙනුවෙන් පාර්ලිමේන්තුව විසින් පනවා තිබුණු අවම ලැබීම් සීමාවට ළඟා වී නොතිබුණි.

විෂය අංකය	අත්තිකාරම් කාර්යය	අවම ලැබීම් සීමාව	තථ්‍ය ලැබීම්	සීමාවන්ට ළඟා නොවීම
		රු.	රු.	රු.
22401	රජයේ නිලධාරීන්ට අත්තිකාරම්	390,000,000	352,302,705	37,697,295
25901	රජයේ නිලධාරීන්ට අත්තිකාරම්	27,000,000	25,725,987	1,274,013
27101	- එම -	20,000,000	14,259,069	5,740,931
27301	- එම -	33,000,000	30,737,538	2,262,462
32001	- එම -	155,000,000	152,416,842	2,583,158

21.5.11 දේශීය ආයතන වෙත ලබා දී ඇති උප ණය

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) දේශීය ආයතන වෙත ලබා දී තිබුණු උප ණය ගිවිසුම් 24 ක 2014 දෙසැම්බර් 31 දිනට රු.මිලියන 25,467.96 ක ණය ශේෂ අදාළ ආයතන විසින් සනාථ නොකිරීම නිසා එම ණය ශේෂවල නිවැරදිතාවය සතුටුදායක ලෙස සන්නිරීක්ෂණය කිරීමට නොහැකි විය.
- (ආ) උප ණය ගිවිසුම් 06 කට අදාළව 2014 දෙසැම්බර් 31 දිනට රු. මිලියන 452.95 ක් වූ ණය ශේෂ මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණත්, එම ආයතන විසින් තහවුරු කරන ලද ණය වටිනාකම රු.මිලියන 438.79 ක් විය. එම නිසා එම ආයතන 09 ට අදාළව එකතුව රු.මිලියන 14.16 ක ණය වටිනාකමක් මූල්‍ය ප්‍රකාශනවල වැඩියෙන් දක්වා තිබුණි.

21.6 මූල්‍ය හා මෙහෙයුම් සමාලෝචනය

21.6.1 රාජ්‍ය ආදායම

සමාලෝචිත වර්ෂය වෙනුවෙන් ආදායම් සංකේත 99 කට අදාළව අනුමත වාර්ෂික අයවැය ඇස්තමේන්තුව අනුව මුළු ආදායම රු.මිලියන 1,447,071 ක් ලෙස ඇස්තමේන්තු කර තිබුණද, සංශෝධිත ආදායම් ඇස්තමේන්තුව අනුව රජයේ මුළු ආදායම රු.මිලියන 1,331,450 ක් දක්වා රු.මිලියන 115,621 කින් සංශෝධනය කර තිබුණි. එය මුල් ඇස්තමේන්තුගත ආදායමෙන් සියයට 8 ක ප්‍රමාණයක් වී තිබූ අතර, තථ්‍ය ආදායම රු.මිලියන 1,127,631 ක් විය. මේ සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) මුළු ආදායම් සංකේත 99 කින් ආදායම් සංකේත 79 ක මුල් ඇස්තමේන්තුගත ආදායම රු. මිලියන 1,428,981 ක් වී තිබුණු අතර සංශෝධිත ඇස්තමේන්තුගත ආදායම රු.මිලියන 1,317,925 ක් වී තිබුණි. ඒ අනුව රු. මිලියන 111,056 ක් හෙවත් මුල් ඇස්තමේන්තුගත ආදායමෙන් සියයට 0.1 ක සිට සියයට 1460 ක් දක්වා පරාසයක ප්‍රමාණයකින් එම විචලතාවය සිදු වී තිබුණි.
- (ආ) සමාලෝචිත වර්ෂයේ ආදායම් සංකේත 04 ක සංශෝධිත ඇස්තමේන්තුගත ආදායම රු.මිලියන 325 ක් වූ අතර රැස්කර ගන්නා ලද ආදායම රු.මිලියන 873 ක් වී තිබුණි. ඒ අනුව සංශෝධිත ඇස්තමේන්තුගත ආදායම රු.මිලියන 548 කින් හෙවත් සියයට 169 ක ප්‍රමාණයකින් ඉක්මවා ආදායම් රැස්කර තිබුණි.
- (ඇ) 2014 වාර්ෂික අයවැය ඇස්තමේන්තුව අනුව ආදායම් රැස්කිරීමට ඇස්තමේන්තු කර නොතිබුණු ආදායම් සංකේත 04 කින් සමාලෝචිත වර්ෂය අවසාන වන විට එකතුව රු.මිලියන 29.4 ක ආදායම් රැස්කර තිබුණි.
- (ඈ) ආදායම් සංකේත 26 ක සංශෝධිත ආදායම් ඇස්තමේන්තු අනුව රු.මිලියන 663,350 ක් රැස්කිරීමට අපේක්ෂා කර තිබුණත්, සමාලෝචිත වර්ෂය අවසාන වන විට ඉන් රු.මිලියන 492,950 ක් පමණක් රැස්කර තිබුණි. ඒ අනුව එම ආදායම් සංකේත 26 කින් ආදායම් රැස්කිරීමේදී සංශෝධිත ආදායම් ඇස්තමේන්තුවේ සඳහන් ඉලක්කයන් වෙත ළඟා වී නොතිබුණි.
- (ඉ) සමාලෝචිත වර්ෂයේ ආදායම් සංකේත 06 ක තථ්‍ය ආදායම රු.මිලියන 16,386 ක් වූ අතර එම ආදායම් සංකේත 06 ට අදාළ ඉකුත් වර්ෂයේ තථ්‍ය ආදායම රු. මිලියන 38,282 ක් වී තිබුණි. ඒ අනුව ඉකුත් වර්ෂයේ රැස්කළ ආදායමට වඩා සමාලෝචිත වර්ෂයේ රැස්කළ ආදායම රු.මිලියන 21,896 කින් අඩු වී තිබුණි. එය ඉකුත් වර්ෂයේ රැස්කළ ආදායමෙන් සියයට 45 ක සිට සියයට 90 ක් දක්වා පරාසයක ප්‍රමාණයක් ගෙන තිබුණි.
- (ඊ) භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව විසින් පිළියෙල කළ හිඟ හිටි ආදායම් වාර්තාව අනුව සමාලෝචිත වර්ෂය අවසානයේදී හිඟ ආදායම් ලෙස හඳුනාගෙන ඇති රු.මිලියන

8,685 ක ආදායම් සම්බන්ධයෙන් මූල්‍ය ප්‍රකාශනවල තොරතුරු ඇතුළත් කර නොතිබුණි. විස්තර පහත පරිදි වේ.

ආදායම් සංකේතය	විස්තරය	වටිනාකම රු.මිලියන
20.02.01.01	රජයේ වත්කම්වලින් ලැබෙන ආදායම් -රජයේ ගොඩනැගිලි කුලී පොළියට	212.63
20.02.02.01	- ණය දීම	3,933.62
20.02.02.99	- වෙනත්	0.12
	විකුණුම් හා ගාස්තු	2.47
20.03.02.99	- විවිධ	
20.03.99.00	- අනෙකුත් ලැබීම්	0.01
20.06.04.00	ණය ආපසු අයකර ගැනීම	4,536.11
	එකතුව	8,684.96 =====

(උ) ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බාහිර පාර්ශවයන්ට සපයනු ලබන සේවාවන් අතරින් මාලිමා හොස්පිටලිට සේවාව මගින් 2013 ජූලි මාසයේ සිට 2014 ජූලි මාසය දක්වා කාල පරිච්ඡේදයට අදාළව රු.මිලියන 116 ක ආදායමක් සහ විදේශ නෞකාවල අවි සුරක්ෂිතව තබා ගැනීම, මුහුදු ආරක්ෂකයින් පුහුණු කිරීම වැනි විදේශ විනිමය උපදවන සේවාවන් මගින් 2013 ජනවාරි මාසයේ සිට 2013 දෙසැම්බර් මාසය දක්වා වූ කාලය තුළ එකතුව රු. මිලියන 969 ක ආදායමක් රැස්කර තිබුණි. එම ආදායම් ඒකාබද්ධ අරමුදලට බැර කළ යුතු වුවත්, 2013 වර්ෂයේදී හා 2014 වර්ෂයේදී ඉන් කිසිදු ආදායමක් ඒකාබද්ධ අරමුදලට 'බැර' කර නොතිබුණි. ඒ අනුව ජනරජයේ මූල්‍ය ප්‍රකාශනවල ආදායම රු.මිලියන 1,085 කින් අඩුවෙන් දක්වා තිබුණි.

21.6.2 රාජ්‍ය වියදම

රාජ්‍ය මූල්‍ය පාලනයට අදාළව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතු වේ. 2014 වර්ෂය සඳහා රාජ්‍ය වියදමට අවශ්‍ය ප්‍රතිපාදන 2014 අංක 47 දරන විසර්ජන (සංශෝධන) පනතින් සංශෝධිත 2013 අංක 36 දරන විසර්ජන පනතින් සලසා තිබුණි. ඒ අනුව 2014 වර්ෂය සඳහා ශීර්ෂ 208 ක් යටතේ රු.බිලියන 2,767 ක ප්‍රතිපාදන සලසා තිබුණි. විස්තර පහත පරිදි වේ.

මූලය	මූලධන ප්‍රතිපාදන	පුනරාවර්තන ප්‍රතිපාදන	මුළු ප්‍රතිපාදනය
-----	-----	-----	-----
	රු.බිලියන	රු.බිලියන	රු.බිලියන
2014 අංක 47 දරන විසර්ජන (සංශෝධන) පනත මඟින් රජයේ සේවා වියදම් සඳහා ලබා දී තිබුණු ප්‍රතිපාදනය	700	993	1,693
පවත්නා නීති මඟින් අනුමැතිය ලැබී ඇති ඒකාබද්ධ අරමුදලට බැර විය යුතු ප්‍රතිපාදන	610	448	1,058
විශේෂ නීති සේවා සඳහා අතිරේකව ලබා දෙන ප්‍රතිපාදන	12	4	16
	-----	-----	-----
එකතුව	1,322	1,445	2,767
	=====	=====	=====

මේ සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) ශීර්ෂ 61 ක් යටතේ පුනරාවර්තන වැය විෂයයන් 122 ක් සඳහා සලසා තිබුණු රු.මිලියන 935.91 ක ප්‍රතිපාදන හා ශීර්ෂ 83 ක් යටතේ මූලධන වැය විෂයයන් 247 ක් සඳහා සලසා තිබුණු රු.8,841.13 ක ප්‍රතිපාදන වශයෙන් එකතුව රු.මිලියන 9,777.04 ක ප්‍රතිපාදන සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් උපයෝජනය කර නොතිබුණි.
- (ආ) පුනරාවර්තන වැය විෂයයන් 729 ක් සඳහා එකතුව රු.මිලියන 68,632.2 ක ප්‍රතිපාදන සලසා තිබුණු අතර ඉන් එකතුව රු.මිලියන 27,638.3 ක් උපයෝජනය කර තිබුණි. ඒ අනුව රු.මිලියන 40,993.9 ක ප්‍රතිපාදන ඉතිරි වී තිබුණි. එම ඉතිරිය සලසා තිබුණු ශුද්ධ ප්‍රතිපාදනයෙන් සියයට 26 ක සිට සියයට 99 ක් දක්වා පරාසයක ප්‍රමාණයක් ගෙන තිබුණි. විස්තර පහත දැක්වේ.

ඉතිරිය සලසා තිබුණු ප්‍රතිපාදනයේ ප්‍රතිශතයක් ලෙස	ශීර්ෂ ගණන	වැය විෂයය ගණන	ප්‍රතිපාදනය	උපයෝජනය	ඉතිරිවීම්
			රු.මිලියන	රු.මිලියන	රු.මිලියන
76 සිට 99	60	111	7,022.8	1,371.6	5,651.2
51 සිට 75	81	170	33,127.1	10,522.4	22,604.7
26 සිට 50	124	448	28,482.3	15,744.3	12,738.0
එකතුව		729	68,632.2	27,638.3	40,993.9

(ඇ) මූලධන වැය විෂයයන් 909 ක් සඳහා එකතුව රු.මිලියන 151,342.2 ක ප්‍රතිපාදන සලසා තිබුණු අතර සමාලෝචිත වර්ෂය අවසාන වන විට ඉන් එකතුව රු.මිලියන 76,358.2 ක් උපයෝජනය කර තිබුණි. ඒ අනුව රු.මිලියන 74,984.0 ක ප්‍රතිපාදන ඉතිරි වී තිබුණි. එම ඉතිරිය සලසා තිබුණු ශුද්ධ ප්‍රතිපාදනයෙන් සියයට 26 ක සිට සියයට 99 ක් දක්වා පරාසයක ප්‍රමාණයක් ගෙන තිබුණි. විස්තර පහත දැක්වේ.

ඉතිරිය සලසා තිබුණු ප්‍රතිපාදනයේ ප්‍රතිශතයක් ලෙස	ශීර්ෂ ගණන	වැය විෂයය ගණන	ප්‍රතිපාදන මුදල	උපයෝජිත ප්‍රතිපාදන	ඉතිරිවීම්
			රු. මිලියන	රු.මිලියන	රු.මිලියන
76 සිට 99	83	217	10,417.6	1,194.4	9,223.2
51 සිට 75	120	266	66,237.2	26,091.9	40,145.3
26 සිට 50	142	426	74,687.4	49,071.9	25,615.5
එකතුව		909	151,342.2	76,358.2	74,984.0

21.6.3 අයවැය හිඟය

සමාලෝචිත වර්ෂයේ සංශෝධිත අයවැය ඇස්තමේන්තුව අනුව අයවැය හිඟය රු.බිලියන 777 ක් වී තිබුණු අතර ඊට අනුරූපව ඉකුත් වර්ෂයේ ඇස්තමේන්තුගත අයවැය හිඟය රු.බිලියන 664 ක් වී තිබුණි. ඒ අනුව සමාලෝචිත වර්ෂයේ අයවැය හිඟය ඉකුත් වර්ෂයට වඩා රු.බිලියන 113 කින් හෙවත් සියයට 17 කින් වැඩි වී තිබුණි. 2014 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන අනුව තරා අයවැය හිඟය රු.බිලියන 838 ක් වී තිබුණු අතර ඉකුත් වර්ෂයේ තරා අයවැය හිඟය රු.බිලියන 777 ක් වී තිබුණි.

ඒ අනුව ඉකුත් වර්ෂයට වඩා සමාලෝචිත වර්ෂයේ තථ්‍ය අයවැය හිඟය රු.බිලියන 61 කින් වැඩි වී තිබුණි. සමාලෝචිත වර්ෂයේ තථ්‍ය අයවැය හිඟය දේශීය නිෂ්පාදනයෙන් සියයට 8.5 ක් වී තිබුණි.

21.6.4 ජනරජයේ බැරකම්

මූල්‍ය ප්‍රකාශන අනුව සමාලෝචිත වර්ෂයේ අවසානයට ජනරජයේ දළ බැරකම රු මිලියන 6,971,176 ක් වී තිබුණු අතර ඉකුත් වර්ෂයේ ජනරජයේ දළ බැරකම වූ රු.මිලියන 6,344,943 ක් සමඟ සැසඳීමේදී රු.මිලියන 626,233 ක් හෙවත් සියයට 10 ක ප්‍රමාණයකින් වැඩි වී තිබුණි. විස්තර පහත දැක්වේ.

බැරකම්	දෙසැම්බර් 31 දිනට		වෙනස (අඩුවීම)/ වැඩිවීම	වැඩිවීම/ (අඩුවීම) ප්‍රතිශතයක් ලෙස
	2014	2013		
	රු.මිලියන	රු.මිලියන	රු.මිලියන	
බැංකු අයිතව	164,348	137,077	27,271	20
මහ බැංකු අත්තිකාරම්	143,898	109,272	34,626	32
විදේශ ණය සක්‍රිය	25,835	22,587	3,248	14
අරමුදල				
විවිධ අරමුදල්	1,285	1,386	(101)	7
රාජ්‍ය ණය ගිණුම්	6,577,431	5,996,496	580,935	10
තැන්පතු හා අනෙකුත්	62,723	83,410	(20,687)	25
බැරකම්				
රාජ්‍ය	(4,315)	(4,905)	590	12
දෙපාර්තමේන්තු				
බැරකම් ගිණුම				
විවිධ ගිණුම්	(29)	(380)	351	92
එකතුව	6,971,176	6,344,943	626,233	